




Ceylon Government Gazette

Published by Authority.

No. 5,575—FRIDAY, OCTOBER 14, 1898.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales :—		Land Acquisition Notices ...	1230
Western Province ...	1193	Land Resumption Notices...	—
Central Province ...	1203	Notices under Ordinance No. 1 of 1897	—
Northern Province ...	—	Abstracts of Season Reports...	1232
Southern Province ...	1204	Notices under "The Forest Ordinance"	—
Eastern Province ...	1207	Sales of Arrack, Opium, and Toll Rents	1235
North-Western Province...	1224	Miscellaneous Provincial and District Notices :—	—
North-Central Province ...	1226	Sales of Salt and Timber	—
Province of Uva ...	—	Notifications of Close Seasons, Infected Areas, &c.	1240
Province of Sabaragamuwa	—	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,601, W. P.

Colonial Secretary's Office,
Colombo, September 30, 1898.

ON Tuesday, November 15, 1898, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Negombo District of the Western Province.

Preliminary plan 10,268.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
K 694	Kelegedara, Hapitigam korale	Embillakumburapillewa	Coccanut	1	2	14	20
L 694	Do.	do.	do.	2	0	23	30
M 694	Do.	do.	do.	0	2	4	30

Preliminary plan 9,923.

6776	Akaragama, Alutkuru korale north	Ambagahalanda	Jungle	18	2	0	20
B 630	Do.	Ambagahahena	Garden	0	3	14	25
C 630	Do.	Ambagahawatta	Low jungle	0	0	37	20
D 630	Do.	do.	do.	0	0	16	20
E 630	Do.	do.	Garden	0	2	6	20
6777	Do.	Dombakele	Jungle	11	0	27	20

Further information respecting these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,601, W. P.

වස 1898 කවු සැප්තැම්බර් මස 30 වෙනි දින කොළඹ
මහසේනාධිපතිවරයාගේ කන්දොරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ
තන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1898 කවු නොවැම්බු මස 15 වෙනි දිනවූ අගතරුවාද
දවල් 12ට පමණ කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර පසුගියව නොහොත් කිසිදුකර දෙවට ගෙදෙනවා
ඇත.

බස්නාහිර දිසාවේ මෙවු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 9ක්.

සිතියම 10,268. ගම—හාපිටිගමකෝරලේ කැලැගෙදර.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර යක මිල.
K 694	ඇමිල්ලකුමාර පිල්ලාව	කාන්තරගේ සාමෙල් අප්පු	පොල්	1 2 14	20
L 694	එම	එම කරනිස් අප්පු	එම	2 0 23	30
M 694	එම	එම අමාරිස් අප්පු	එම	0 2 4	30

සිතියම 9,923. ගම—උතුරු අලුත්කුරුකෝරලේ අකරගම.

6776	අම්බනලන්ද	ආණ්ඩුව	කැලේ	18 2 0	20
B 630	අම්බනගේන	අරුමදුරසා	වත්ත	0 3 14	25
C 630	අම්බනවත්ත	එම	ලදකැලාව	0 0 37	20
D 630	එම	මු. සවරියා	එම	0 0 16	20
E 630	එම	ගොරපියා සහ නවත්	වත්ත	0 2 6	20
6777	දෙමකැලේ	ආණ්ඩුව	කැලේ	11 0 27	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ණවරයාගේ අධීක්ෂණයෙන්, විසිනිමේ කොන්දේසි ගැණ
බස්නාහිර පළාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ අදහස ගැනිමේ.

ගරුකර ආණ්ඩුකාර උතුරු මහනුවන්ගේ අභ්‍යවලෙස,

ජ. නොඑල් වාසර්,
මහසේනාධිපති වරයා.

No. 1,602, W. P.

Colonial Secretary's Office,
Colombo, October 1, 1898.

AT 11 A.M. on Monday, Tuesday, Wednesday, and Thursday, December 5, 6, 7, and 8, 1898, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 9,285.
Situation—Gangaboda pattu of Siyane korale.

Lot.	Name of Land.	Village.	Extent.			Lot.	Name of Land.	Village.	Extent.		
			A.	R.	P.				A.	R.	P.
1	Mahawattabodalanda	Mandawala	3	1	33	34	Gorakagahawatta	Mandawala	7	1	6
1½	—	do.	0	3	26	35	Do.	do.	26	3	0
2	Kosgahalanda	do.	1	3	32	36	Pelingahawatta	do.	2	3	28
3	Mahawattabodalanda	do.	8	1	2	37	Millagahawatta	do.	12	3	10
4	Ereagahawatta	do.	1	1	28	38	Do.	do.	1	2	15
5	Kosgahalanda	do.	8	0	0	39	Do.	do.	0	1	26
6	Do.	do.	1	2	2	40	Pelingahawatta	do.	8	1	20
7	Do.	do.	0	0	33	41	Migahawatta	do.	2	1	19
8	Do.	do.	3	3	25	42	Do.	do.	3	0	38
9	—	do.	0	0	19	43	Pelingahawatta	do.	2	2	30
10	Kosgahalanda	do.	4	2	13	44	Dewattegahawatta	do.	1	2	4
11	Millagahawatta	do.	9	1	38	45	Horagahalanda	do.	0	2	2
12	Do.	do.	0	1	3	46	Do.	do.	8	0	0
13	Do.	do.	2	0	39	47	Do.	do.	3	2	29
14	Do.	do.	3	1	31	48	Do.	do.	2	1	13
16	Do.	do.	3	3	25	49	Gonagahawatta	do.	1	1	0
17	Do.	do.	0	3	21	50	Nugawatta	do.	5	1	36
18	Do.	do.	1	2	34	51	Do.	do.	2	0	8
19	Do.	do.	0	3	2	52	Miligahawatta	do.	11	1	36
20	Do.	do.	5	1	14	53	—	do.	0	1	5
21	Pelingahawatta	do.	12	2	33	54	Millagahawatta	do.	0	0	23
22	Galpotukumbura	do.	0	2	39	55	Do.	do.	0	2	27
23	Horagahalanda	do.	0	0	32	56	Delgahawatta	do.	0	1	13
24	Do.	do.	5	0	26	57	Gorakagahawatta	do.	0	0	25
25	Embulgahalanda	do.	4	2	18	58	Gonagahawatta	do.	0	3	29
27	Do.	do.	8	1	11	59	Pelingahawatta	do.	0	3	35
28	Do.	do.	2	3	13	60	Millagahawatta	do.	7	1	7
29	Godawilawatta	do.	2	1	18	61	Gonagahawatta	do.	1	1	14
30	Mawattabodalanda	do.	6	1	10	62	Millagahawatta	do.	1	1	18
30½	Gadawilawatta	do.	0	3	1	63	Do.	do.	1	1	20
31	Mawattabodalanda	do.	0	1	30	64	Migahawatta	do.	16	0	0
32	Gorakagahawatta	do.	0	2	16	65	Millagahawatta	do.	0	3	27
33	Do.	do.	0	2	14	66	Do.	do.	2	2	34
						67	Do.	do.	1	0	0
						68	Do.	do.	1	3	29
						69	Do.	do.	0	1	18
						70	Migahawatta	do.	3	0	0
						71	Millagahawatta	do.	2	0	23
						72	Do.	do.	0	3	0
						73	Dewattegahawatta	do.	2	3	33
						74	Horagahalanda	do.	6	1	28
						75	Kahatagahalanda	do.	4	2	4
						76	Millagahawatta	do.	11	3	4
						77	Tembiligahawatta	do.	0	1	8
						78	Katakolagahawatta	do.	1	1	11

Lot.	Name of Land.	Village.	Extent.			Lot.	Name of Land.	Village.	Extent.		
			A.	R.	P.				A.	R.	P.
79	Katakolagahawatta	Mandawala	4	0	28	160	Galabodawatta	Mandawala	0	3	8
80	Do.	do.	0	0	16	162	Do.	do.	3	0	0
81	Do.	do.	1	1	34	163	Dewattegahawatta	do.	10	0	21
82	Kollagahawatta	do.	0	3	24	164	Migahawatta	do.	0	3	23
83	Do.	do.	0	1	20	165	Do.	do.	4	1	31
84	Millagahawatta	do.	2	2	24	166	Ehelegahawatta	do.	0	1	4
85	Do.	do.	1	0	9	167	Lindamulawatta	do.	0	2	1
86	Do.	do.	0	1	39	168	Gorakagahawatta	do.	22	2	34
87	Do.	do.	0	1	37	169	Kosdillewatta	do.	1	2	26
88	Hondaporagahawatta	do.	0	0	21	170	Migahawatta	do.	0	3	31
89	Migahawatta	do.	9	2	35	171	Do.	do.	1	1	17
90	Do.	do.	1	2	27	172	Do.	do.	24	3	39
91	Do.	do.	0	3	20	173	Do.	do.	0	3	33
92	Do.	do.	3	0	38	174	Do.	do.	1	3	12
93	Do.	do.	1	0	21	175	Millagahawattaowita	do.	0	2	3
94	Millagahawatta	do.	0	2	23	176	Millagahawatta	do.	3	0	10
95	Dewattegahawatta	do.	2	1	35	177	Do.	do.	5	0	0
96	Alubogahawatta	do.	16	0	0	178	Miambagahawatta	do.	5	3	20
97	Alubogahadeniya	do.	0	1	38	178½	Etambagahawatta	do.	1	1	38
98	Alubogahawatta	do.	1	0	14	179	Do.	do.	1	2	22
99	Do.	do.	0	2	14	180	Do.	do.	3	0	25
100	Do.	do.	12	2	10	181	Do.	do.	10	1	36
101	Millagahawatta	do.	5	1	16	182	Mandawaladeniya	do.	0	2	35
102	Umbermelemewatta	do.	0	0	38	184	Mandawalakumbura	do.	0	1	9
103	Do.	do.	0	0	21	185	Dambagahawatta	do.	2	1	0
104	Do.	do.	3	1	3	186	Nugagahawatta	do.	0	3	20
105	Do.	do.	0	0	29	187	Do.	do.	7	3	7
106	Do.	do.	0	1	22	188	Migahawatta	do.	0	2	8
107	Kekunagahawatta	do.	4	1	19	189	Millagahawatta	do.	4	3	21
108	Do.	do.	0	0	18	190	Do.	do.	3	1	11
109	Do.	do.	0	2	3	191	Do.	do.	0	3	13
110	Do.	do.	0	2	39	192	Do.	do.	4	0	23
111	Do.	do.	0	1	16	193	Do.	do.	0	2	2
112	Do.	do.	0	3	18	194	Do.	do.	0	1	33
113	Do.	do.	0	3	14	195	Etambagahawatta	do.	1	0	15
114	Do.	do.	1	2	34	196	Do.	do.	0	2	21
115	Do.	do.	5	2	23	197	Do.	do.	1	3	35
116	Ereagahakumburadeniya	do.	1	2	0	198	Alubogahahena	do.	0	1	16
117	Kallagahawatta	do.	0	1	5	199	—	do.	0	1	0
119	Migahawatta	do.	2	1	8	200	Alubogahadeniya	do.	0	3	28
120	Do.	do.	0	1	23	201	Kosgahalanda	do.	1	0	0
121	Dewattegahawatta	do.	1	0	6	202	Do.	do.	5	1	24
122	Do.	do.	1	2	37	203	Kosgahawatta	do.	1	1	2
123	Etambegahawatta	do.	1	1	19	204	Galpottahena	do.	2	2	8
124	Do.	do.	0	3	21	205	Do.	do.	2	0	38
125	Umbermelemewatta	do.	1	1	12	206	Kosgahalanda	do.	2	3	7
126	Gorakagahawatta	do.	3	2	16	207	Do.	do.	0	2	30
127	Do.	do.	0	2	18	208	Nugagahawatta	do.	19	3	23
128	Dangahadeniya	do.	0	2	30	209	Do.	do.	0	1	15
129	Galabodawatta	do.	0	3	10	210	Do.	do.	0	1	12
130	Galabodalanda	do.	22	3	37	211	Do.	do.	2	3	38
131	Do.	do.	2	0	16	212	Millagahaowita	do.	0	1	22
132	Delgahawatta	do.	3	1	0	213	Millagahawatta	do.	0	3	18
133	Dangahadeniya	do.	0	0	29	214	Do.	do.	0	1	12
133½	—	do.	0	0	20	215	Do.	do.	1	2	4
134	Migahawatta	do.	28	0	27	216	Do.	do.	0	1	14
135	Kosgahawatta	do.	1	3	35	217	Do.	do.	4	3	9
136	Ereagahadeniya	do.	1	3	39	218	Wellamedawatta	do.	1	1	7
137	Kosgahawatta	do.	0	2	20	219	Millagahawatta	do.	1	0	9
138	Ehelegahawatta	do.	7	1	18	220	Do.	do.	0	0	24
139	Do.	do.	0	1	23	221	Kahatagahawatta	do.	0	0	27
140	Do.	do.	0	0	16	222	Do.	do.	3	0	13
141	Do.	do.	29	1	32	223	Do.	do.	4	3	11
142	Godaporagahawatta	do.	1	1	38	224	Alubogahahena	do.	0	3	28
143	Nagahaowita	do.	0	1	10	225	Kosgahawatta	do.	2	2	20
144	Migahawatta	do.	0	1	39	226	Kosgahalanda	do.	0	3	22
145	Do.	do.	0	3	6	227	Do.	do.	45	3	38
146	Etambagahawatta	do.	3	0	38	228	Nugagahawatta	do.	3	1	18
147	Umbermelemewatta	do.	3	1	13	229	Do.	do.	0	1	3
148	Etambegahaowita	do.	0	3	19	230	Do.	do.	0	3	21
149	Umbermelemewatta	do.	1	2	20	231	Galpotaowita	do.	0	1	7
150	Pingwatta	do.	17	3	15	232	Millagahawatta	do.	3	3	17
151	Galabodawatta	do.	0	3	27	233	Do.	do.	3	1	26
152	Do.	do.	0	2	15	234	Do.	do.	2	2	8
153	Do.	do.	0	2	8	235	Kahatagahawatta	do.	11	3	21
154	Do.	do.	1	1	4	236	Do.	do.	0	1	9
155	Do.	do.	4	0	19	237	Delgahawatta	do.	6	1	39
156	Do.	do.	0	2	30	238	Kosgahalanda	do.	2	3	3
157	Do.	do.	1	0	35	239	Nugagahawatta	do.	2	3	34
158	Do.	do.	0	1	22	240	Do.	do.	3	1	26
159	Do.	do.	11	2	4	241	Do.	do.	7	0	0

Lot.	Name of Land.	Village.	Extent.			Lot.	Name of Land.	Village.	Extent.		
			A.	R.	P.				A.	R.	P.
242	Millagahawatta	Mandawala	2	3	19	324	Mudugahawatta	Mandawala	3	3	38
243	Do.	do.	2	3	0	325	Polgaslanda	do.	8	1	22
244	Do.	do.	1	0	6	326	Mudugahawatta	do.	0	0	17
245	Do.	do.	1	1	6	327	Do.	do.	0	0	17
246	Do.	do.	14	1	32	328	Do.	do.	0	0	9
246½	Delgahawatta	do.	0	0	19	329	Dodangaspitakanda	do.	0	3	34
247	Millagahawatta	do.	0	0	35	330	Do.	do.	3	2	23
248	Do.	do.	0	1	5	330½	—	do.	0	2	34
249	Do.	do.	21	1	33	331	Dodangaspitakanda	do.	1	1	2
250	Bulatwelkotuwawatta	do.	0	2	33	331½	—	do.	0	2	11
251	Do.	do.	0	1	19	332	Dodangaspitakanda	do.	1	0	0
252	Do.	do.	1	2	15	332½	—	do.	0	0	9
252½	—	do.	0	3	34	333	Mudugahawatta	do.	22	0	0
253	Alubogahawatta	do.	0	1	31	335	Do.	do.	3	1	10
254	Do.	do.	0	3	6	336	Do.	do.	0	2	21
255	Do.	do.	0	3	3	337	Do.	do.	1	3	23
256	Do.	do.	0	1	29	338	Embulgahalanda	do.	4	0	36
257	Millagahawatta	do.	9	2	16	339	Do.	do.	10	2	19
258	Do.	do.	2	3	19	340	Do.	do.	6	3	7
259	Do.	do.	1	0	4	341	Kahatagahawatta	do.	2	0	27
260	Hampolindagahadeniya	do.	0	1	22	342	Do.	do.	2	1	31
261	Delgahawatta	do.	0	3	38	343	Do.	do.	2	3	21
262	Do.	do.	4	1	28	344	Millagahawatta	do.	0	2	0
263	Do.	do.	0	3	20	345	Millagahawatta	do.	2	0	32
264	Do.	do.	12	3	27	346	Kahatagahawatta	do.	9	0	6
265	Do.	do.	1	0	10	347	Mellagahawatta	do.	1	1	34
266	Kolmellagahawatta	do.	0	0	29	348	Do.	do.	0	2	21
267	Medagahawatta	do.	4	2	12	349	Kahatagahawatta	do.	1	0	24
268	Alubogahawatta	do.	7	2	24	350	Do.	do.	1	1	19
269	Galpotakumbura	do.	0	0	34	351	Do.	do.	1	0	24
270	Millagahawatta	do.	1	3	0	352	Kahatagahalanda	do.	6	2	20
271	Galpottekumburaowita	do.	0	0	27	353	Kahatagahawatta	do.	0	2	3
273	Delgahawatta	do.	2	0	24	354	Do.	do.	0	3	23
274	Do.	do.	1	1	0	355	Do.	do.	0	3	16
275	Alubogahawatta	do.	3	2	13	356	Do.	do.	13	1	24
276	Do.	do.	0	2	14	357	Migahawatta	do.	1	2	29
277	Do.	do.	0	2	11	358	Millagahawatta	do.	22	1	2
278	Millagahawatta	do.	7	1	13	359	Emberemelemewatta	do.	3	3	13
279	Do.	do.	0	2	20	360	Delgahawatta	do.	16	3	8
280	Do.	do.	13	2	10	361	Mellagahawatta	do.	1	3	38
281	Dambagahawatta	do.	3	1	1	362	Do.	do.	2	0	35
282	Hampolendagahadeniya	do.	0	1	36	363	Do.	do.	0	3	6
283	Delgahawatta	do.	0	0	21	364	Do.	do.	0	3	20
284	Do.	do.	7	2	6	365	Do.	do.	1	1	0
285	Millagahawatta	do.	0	0	5	366	Pelengahawatta	do.	1	0	29
286	Do.	do.	5	1	36	367	Migahawatta	do.	0	1	35
287	Do.	do.	0	3	10	368	Do.	do.	4	2	7
288	Millagahawattaowita	do.	0	0	21	369	Do.	do.	4	0	36
289	Keenagahadeniya	do.	0	0	30	370	Pelingahawatta	do.	4	0	17
290	Millagahawatta	do.	0	0	21	371	Migahawatta	do.	4	3	33
291	Dambagahalanda	do.	16	0	27	372	Do.	do.	2	0	15
292	Millagahawatta	do.	0	1	0	373	Delgahawatta	do.	0	2	11
293	Hampolindagahawatta	do.	0	1	4	374	Kandawatta	do.	0	2	39
294	Millagahawatta	do.	1	0	0	375	Kosgahawatta	do.	2	0	23
295	Dombagahawatta	do.	2	1	31	376	Migahawatta	do.	5	0	8
296	Do.	do.	0	2	9	377	Do.	do.	6	1	16
297	Do.	do.	0	0	30	378	Bulatwelkotuwa	do.	1	0	12
298	Galandelanda	do.	30	1	20	379	Kosgahawatta	do.	1	2	36
299	Dambagahawatta	do.	17	1	13	380	Do.	do.	3	0	12
300	Dambagahalanda	do.	1	0	32	381	Do.	do.	0	2	16
301	Dombagahawatta	do.	0	0	37	382	Do.	do.	0	2	25
302	Dombagahalanda	do.	2	0	19	383	Bulatwelkotuwawatta	do.	2	2	15
303	Polgaslanda	do.	5	1	19	384	Kosgahawatta	do.	0	3	7
304	Galabodawatta	do.	3	1	2	385	Do.	do.	16	2	34
305	Dombagaswatta	do.	0	0	22	386	Migahawatta	do.	1	3	13
306	Do.	do.	0	0	31	387	Diklandahena	do.	21	3	21
307	Dombagahalanda	do.	0	0	27	388	—	do.	0	1	27
308	Puwakgahaowita	do.	0	0	7	389	Kandewatta	do.	4	0	16
310	Puwakgahadeniya	do.	0	0	24	390	Do.	do.	0	0	7
311	Gallandawatta	do.	1	3	22	391	Midigahawatta	do.	1	2	23
312	Godaporagahawatta	do.	13	3	16	392	Kahatagahahena	do.	1	0	5
313	Do.	do.	0	2	1	393	Delgahaowita	do.	0	1	18
314	Do.	do.	1	3	7	394	Kahatagahadeniya	do.	0	0	32
315	Migahawatta	do.	7	2	34	395	Midigahaowita	do.	0	0	26
316	Dewattegahahena	do.	0	2	35	396	Delgahawatta	do.	0	0	31
318	Millagahakumburapillewe	do.	0	3	19	397	Midigahawatta	do.	2	1	7
319	Millagahakumbura	do.	2	2	14	398	Diklandawatta	do.	32	3	20
320	Millagahakumburadeniya	do.	0	0	20	399	Do.	do.	21	3	34
321	Migahawatta	do.	2	2	38	400	Do.	do.	1	1	9
322	Galabodadeniya	do.	0	2	1	401	Diklandahena	do.	1	2	0
323	Migahawatta	do.	0	2	9	402	Diklandawatta	do.	0	0	15

Lot.	Name of Land.	Village.	Extent. A. R. P.	නො.	ගම.	ඉඩම.	මක. අ. රු. ප.
403	Dikalandawatta	Mandawala	0 1 32	5	මන්ඩාවල	කොස්ගලන්ද	8 0 0
404	Delgahaland	do.	1 0 14	6	එම	එම	1 2 2
405	Diklandawatta	do.	4 1 25	7	එම	එම	0 0 33
406	Kahatagahawatta	do.	1 0 7	8	එම	එම	3 3 25
407	Migahawatta	do.	6 1 23	9	එම	එම	0 0 19
408	Do.	do.	11 1 2	10	එම	එම	4 2 13
409	Delgahawatta	do.	1 0 26	11	එම	මිල්ලගහවත්ත	9 1 38
410	Diklandakele	do.	2 0 24	12	එම	එම	0 1 3
411	Kamatgodella	do.	0 2 14	13	එම	එම	2 0 39
412	Kahatagahawatta	do.	1 0 38	14	එම	එම	3 1 31
413	Diklandawatta	do.	0 3 31	16	එම	එම	3 3 25
413½	Puwakgabakumburadeniya	do.	1 2 36	17	එම	එම	0 3 21
414	Kahatagawatta	do.	0 0 12	18	එම	එම	1 2 34
415	Do.	do.	1 1 18	19	එම	එම	0 3 2
416	Do.	do.	0 1 6	20	එම	එම	5 1 14
417	Migahawatta	do.	2 0 11	21	එම	පැලික්ගහවත්ත	12 2 33
418	Siyambalagahawatta	do.	0 2 23	22	එම	ගලපොකුණ	0 2 39
419	Siyambalagahawatta	do.	2 1 33	23	එම	කොරගලන්ද	0 0 32
420	Millagahawatta	do.	0 0 28	24	එම	එම	5 0 26
421	Galabodawatta	do.	1 3 38	25	එම	ඇමුල්ගලන්ද	4 2 18
422	Do.	do.	4 3 25	27	එම	එම	8 1 11
423	Do.	do.	7 0 27	28	එම	එම	2 3 13
425	Siyambalagahawatta	do.	1 0 39	29	එම	ගොඩවිලවත්ත	2 1 18
426	Millagahawatta	do.	1 0 13	30	එම	මාවත්තබොඩලන්ද	6 1 10
427	Do.	do.	0 3 32	30½	එම	ගොඩවිලවත්ත	0 3 1
428	Do.	do.	0 0 29	31	එම	මාවත්තබොඩලන්ද	0 1 20
429	Galabodaowita	do.	0 0 29	32	එම	කොරකගහවත්ත	0 2 16
429½	Galabodawatta	do.	0 1 30	33	එම	එම	0 2 14
430	Mudugahawatta	do.	0 1 38	34	එම	එම	7 1 6
431	Do.	do.	0 0 15	35	එම	එම	26 3 0
432	Galabodawatta	do.	0 0 13	36	එම	පැලික්ගහවත්ත	2 3 28
433	Mudugahawatta	do.	0 0 17	37	එම	මිල්ලගහවත්ත	12 3 10
434	Do.	do.	1 3 24	38	එම	එම	1 2 15
435	Millagahawatta	do.	11 0 9	39	එම	එම	0 1 26
436	Alubogahawatta	do.	0 2 13	40	එම	පැලික්ගහවත්ත	8 1 20
437	Do.	do.	0 2 22	41	එම	මිගහවත්ත	2 1 19
438	Kombomelagahawatta	do.	1 2 28	42	එම	එම	3 0 38
439	Belandolewatta	do.	0 0 32	43	එම	පැලික්ගහවත්ත	2 2 30
440	Kobomelagahawatta	do.	0 1 24	44	එම	දවත්තගහවත්ත	1 2 4
441	Mudugahawatta	do.	3 2 23	45	එම	කොරගලන්ද	0 2 2
442	Mudugahawatta	do.	0 1 4	46	එම	එම	8 0 0
443	Belandolewatta	do.	0 2 30	47	එම	එම	3 2 29
443½	Hunganweladeniyakumbura	do.	5 0 0	48	එම	එම	2 1 13
				49	එම	ගෝනගහවත්ත	1 1 0
				50	එම	නුගවත්ත	5 1 36
				51	එම	එම	2 0 8
				52	එම	මිල්ලගහවත්ත	11 1 36
				53	එම	—	0 1 5
				54	එම	මිල්ලගහවත්ත	0 0 23
				55	එම	එම	0 2 27
				56	එම	දෙල්ගහවත්ත	0 1 18
				57	එම	කොරකගහවත්ත	0 0 25
				58	එම	ගෝනගහවත්ත	0 3 29
				59	එම	පැලික්ගහවත්ත	0 3 35
				60	එම	මිල්ලගහවත්ත	7 1 7
				61	එම	ගෝනගහවත්ත	1 1 14
				62	එම	මිල්ලගහවත්ත	1 1 18
				63	එම	එම	1 1 20
				64	එම	මිගහවත්ත	16 0 0
				65	එම	මිල්ලගහවත්ත	0 3 27
				66	එම	එම	2 2 34
				67	එම	එම	1 0 0
				68	එම	එම	1 3 29
				69	එම	එම	0 1 18
				70	එම	මිගහවත්ත	3 0 0
				71	එම	මිල්ලගහවත්ත	2 0 23
				72	එම	එම	0 3 0
				73	එම	දවටගහවත්ත	2 3 33
				74	එම	කොරගලන්ද	6 1 28
				75	එම	කහටගලන්ද	4 2 4
				76	එම	මිල්ලගහවත්ත	11 3 4

Upset price,—Rs. 30, and Rs. 60 for the planted lots.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

වර්ෂ 1898 ක්වූ ඔක්තෝබර් මස 1 වෙනි No. 1,602, W. P. දින කොළඹ මහසෙනෙවිවරයාණන්ගේ කන්තෝරුවේදීය.

මහාභූත දිසා මංසාසිපති ආණ්ඩුවේ ජ්වත්තලත් නායකයන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1898 ක්වූ දෙසැම්බර් මස 5, 6, 7, 8 වෙනි දිනවල සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා දවල් 11ට වැනේ තානායමේදී වෙන්දේසිකර විකුණනට යෙදෙන්නවා ඇත.

සිතියම 9,285.

නො.	ගම.	ඉඩම.	මක. අ. රු. ප.
1	මන්ඩාවල	මහවත්තබොඩලන්ද	3 1 38
1½	එම	—	0 3 26
2	එම	කොස්ගලන්ද	1 3 32
3	එම	මහවත්තබොඩලන්ද	8 1 2
4	එම	රිටිගහවත්ත	1 1 28

කො.	ගම.	ඉඩම.	මකක. අ. රු. ප.	කො.	ගම.	ඉඩම.	මකක. අ. රු. ප.
77	මන්ඩාවල	කැබ්ලිගහවත්ත	0 1 8	147	මන්ඩාවල	අම්බරමලමවත්ත	3 1 13
78	එම	කටකොලගහවත්ත	1 1 11	148	එම	ඇටඹගහවත්ත	0 3 19
79	එම	එම	4 0 28	149	එම	අම්බරමලමවත්ත	1 2 20
80	එම	එම	0 0 16	150	එම	පිත්තවත්ත	17 3 15
81	එම	එම	1 1 34	151	එම	ගලබොඩවත්ත	0 3 27
82	එම	කොල්ලගහවත්ත	0 3 24	152	එම	එම	0 2 15
83	එම	එම	0 1 20	153	එම	එම	0 2 8
84	එම	මිල්ලගහවත්ත	2 2 24	154	එම	එම	1 1 4
85	එම	එම	1 0 9	155	එම	එම	4 0 19
86	එම	එම	0 1 39	156	එම	එම	0 2 30
87	එම	එම	0 1 37	157	එම	එම	1 0 35
88	එම	ගොඩපරගහවත්ත	0 0 21	158	එම	එම	0 1 22
89	එම	මීගහවත්ත	9 2 35	159	එම	එම	11 2 4
90	එම	එම	1 2 27	160	එම	එම	0 3 8
91	එම	එම	0 3 20	162	එම	එම	3 0 0
92	එම	එම	3 0 38	163	එම	දවටගහවත්ත	10 0 21
93	එම	එම	1 0 21	164	එම	මීගහවත්ත	0 3 23
94	එම	මිල්ලගහවත්ත	0 2 23	165	එම	එම	4 1 31
95	එම	දෙවටගහවත්ත	2 1 35	166	එම	ඇඟලගහවත්ත	0 1 4
96	එම	අඵබෝගහවත්ත	16 0 0	167	එම	ලීදමුල්ලවත්ත	0 2 1
97	එම	අඵබෝගහදෙණිය	0 1 38	168	එම	ගොරකගහවත්ත	22 2 34
98	එම	අඵබෝගහවත්ත	1 0 14	169	එම	කොස්දිල්ලවත්ත	1 2 26
99	එම	එම	0 2 14	170	එම	මීගහවත්ත	0 3 31
100	එම	එම	12 2 10	171	එම	එම	1 1 17
101	එම	මිල්ලගහවත්ත	5 1 16	172	එම	එම	24 3 39
102	එම	අම්බරමලමවත්ත	0 0 38	173	එම	එම	0 3 33
103	එම	එම	0 0 21	174	එම	එම	1 3 12
104	එම	එම	3 1 3	175	එම	මිල්ලගහවත්තඕවිට	0 3 3
105	එම	එම	0 0 29	176	එම	මිල්ලගහවත්ත	3 0 10
106	එම	එම	0 1 22	177	එම	එම	5 0 0
107	එම	කැකුගහවත්ත	4 1 19	178	එම	මීඟුගහවත්ත	5 3 20
108	එම	එම	0 0 18	178½	එම	ඇටඹගහවත්ත	1 1 38
109	එම	එම	0 2 3	179	එම	එම	1 2 22
110	එම	එම	0 2 39	180	එම	එම	3 0 25
111	එම	එම	0 1 16	181	එම	ඇටඹගහවත්ත	10 1 36
112	එම	එම	0 3 18	182	එම	මන්ඩාවලදෙණිය	0 2 35
113	එම	එම	0 3 14	184	එම	මන්ඩාවලකුඹුර	0 1 9
114	එම	එම	1 2 34	185	එම	දෙඹගහවත්ත	2 1 0
115	එම	එම	5 2 23	186	එම	නුගහවත්ත	0 3 20
116	එම	ඊරිගහකුඹුර දෙණිය	1 2 0	187	එම	එම	7 3 7
117	එම	කල්ලගහවත්ත	0 1 5	188	එම	මීගහවත්ත	0 2 8
119	එම	මීගහවත්ත	2 1 8	189	එම	මිල්ලගහවත්ත	4 3 21
120	එම	එම	0 1 23	190	එම	එම	3 1 11
121	එම	දෙවටගහවත්ත	1 0 6	191	එම	එම	0 3 13
222	එම	එම	1 2 37	192	එම	එම	4 0 23
123	එම	ඇටඹගහවත්ත	1 1 9	193	එම	එම	0 2 2
124	එම	එම	0 3 21	194	එම	එම	0 1 33
125	එම	අම්බරමලමවත්ත	1 1 12	195	එම	ඇටඹගහවත්ත	0 0 15
126	එම	ගොරකගහවත්ත	3 2 16	196	එම	එම	0 2 21
127	එම	එම	0 2 18	197	එම	එම	1 3 35
128	එම	දත්තගදෙණිය	0 2 30	198	එම	අඵබෝගහවත්ත	0 1 16
129	එම	ගලබොඩවත්ත	0 3 10	199	එම	—	0 1 0
130	එම	ගලබොඩලත්ද	22 3 37	200	එම	අඵබෝගහදෙණිය	0 3 28
131	එම	එම	2 0 16	201	එම	කොස්ගහලත්ද	1 0 0
132	එම	දෙල්ලගහවත්ත	3 1 0	202	එම	එම	5 1 24
133	එම	දත්තගදෙණිය	0 0 29	203	එම	කොස්ගහවත්ත	1 1 2
133½	එම	—	0 0 20	204	එම	ගල්පොත්තැහේන	2 2 8
134	එම	මීගහවත්ත	28 0 27	205	එම	එම	2 0 38
135	එම	කොස්ගහවත්ත	1 3 35	206	එම	කොස්ගහලත්ද	2 3 7
136	එම	ඊරිගහදෙණිය	1 3 39	207	එම	එම	0 2 30
137	එම	කොස්ගහවත්ත	0 2 20	208	එම	නුගහවත්ත	19 3 23
138	එම	ඇඟලගහවත්ත	7 1 18	209	එම	එම	0 1 15
139	එම	එම	0 1 23	210	එම	එම	2 1 15
140	එම	එම	0 0 16	211	එම	එම	2 3 38
141	එම	එම	29 1 32	212	එම	මිල්ලගහඕවිට	0 1 22
142	එම	ගොඩපොරගහවත්ත	1 1 38	213	එම	මිල්ලගහවත්ත	0 3 18
143	එම	නාගහඕවිට	0 1 10	214	එම	එම	0 1 12
144	එම	මීගහවත්ත	0 1 39	215	එම	එම	1 2 4
145	එම	එම	0 3 6	216	එම	එම	0 1 14
146	එම	ඇටඹගහවත්ත	3 0 38	217	එම	එම	4 3 9

නො.	ගම.	ඉඩම.	මහත. අ. රු. ප.	නො.	ගම.	ඉඩම.	මහත. අ. රු. ප.
218	මත්ඛාවල	වෙලුමැදවත්ත	1 1 7	283	මත්ඛාවල	දෙල්ගහවත්ත	0 0 21
219	එම	මිල්ලගහවත්ත	1 0 9	284	එම	එම	7 2 6
220	එම	එම	0 0 24	285	එම	මිල්ලගහවත්ත	0 0 5
221	එම	කහටගහවත්ත	0 0 27	286	එම	එම	5 1 36
222	එම	එම	3 0 13	287	එම	එම	0 3 10
223	එම	එම	4 3 11	288	එම	මිල්ලගහවත්තේ	
224	එම	අඵබෝගහහේන	0 3 28			ඕව්ව	0 0 21
225	එම	කොස්ගහවත්ත	2 2 20	289	එම	කීනගහදෙණිය	0 0 30
226	එම	කොස්ගහලන්ද	0 3 22	290	එම	මිල්ලගහවත්ත	0 0 21
227	එම	එම	45 3 38	291	එම	දෙඹගහලන්ද	16 0 27
228	එම	නුගහවත්ත	3 1 18	292	එම	මිල්ලගහවත්ත	0 1 0
229	එම	එම	0 1 3	293	එම	හම්පොලිදගහ	
230	එම	නුගහවත්ත	0 3 21			වත්ත	0 1 4
231	එම	ගල්පොත්තේඕව්ව	0 1 7	294	එම	මිල්ලගහවත්ත	1 0 0
232	එම	මිල්ලගහවත්ත	3 3 17	295	එම	දෙඹගහවත්ත	2 1 31
233	එම	එම	3 1 26	296	එම	එම	0 2 9
234	එම	එම	2 2 8	297	එම	එම	0 0 30
235	එම	කහටගහවත්ත	11 3 21	298	එම	ගලුබලන්ද	30 1 20
236	එම	එම	0 1 9	299	එම	දෙඹගහවත්ත	17 1 13
237	එම	දෙල්ගහවත්ත	6 3 39	300	එම	දෙඹගහවත්තේ	
238	එම	කොස්ගහලන්ද	2 3 3			ලන්ද	1 0 32
239	එම	නුගහවත්ත	2 3 34	301	එම	දෙඹගහවත්ත	0 0 37
240	එම	එම	3 1 26	302	එම	දෙඹගහවත්තේ	
241	එම	එම	7 0 0			ලන්ද	2 0 19
242	එම	මිල්ලගහවත්ත	2 3 19	303	එම	පොල්ගස්ලන්ද	5 1 19
243	එම	මිල්ලගහවත්ත	2 3 0	304	එම	ගලබොඩවත්ත	3 1 2
244	එම	එම	1 0 6	305	එම	දෙඹගහවත්ත	0 0 22
245	එම	එම	1 1 6	306	එම	එම	0 0 31
246	එම	එම	14 1 32	307	එම	දෙඹගහලන්ද	0 0 27
246½	එම	දෙල්ගහවත්ත	0 0 19	308	එම	පුවත්ගහ ඕව්ව	0 0 7
247	එම	මිල්ලගහවත්ත	0 0 35	310	එම	පුවත්ගහදෙණිය	0 0 24
248	එම	එම	0 1 5	311	එම	ගලුබවත්ත	1 3 22
249	එම	එම	21 1 33	312	එම	ගොඩපරගහවත්ත	13 3 16
250	එම	බුලත්වැල්කොටු		313	එම	එම	0 2 1
		වේ වත්ත	0 2 33	314	එම	එම	1 3 7
251	එම	එම	0 1 19	315	එම	මීගහවත්ත	7 2 34
252	එම	එම	1 2 15	316	එම	දවටගහ හේන	0 2 35
252½	එම	—	0 3 34	318	එම	මිල්ලගහකුඹුරේ	
253	එම	අඵබෝගහවත්ත	0 1 31			පිල්ලැව	0 3 19
354	එම	එම	0 3 6	319	එම	මිල්ලගහකුඹුර	2 2 14
255	එම	එම	0 3 3	320	එම	මිල්ලගහකුඹුරේ	
256	එම	එම	0 1 29			දෙණිය	0 0 20
257	එම	මිල්ලගහවත්ත	9 2 16	321	එම	මීගහවත්ත	2 2 38
258	එම	එම	2 3 19	322	එම	ගලබඩ දෙණිය	0 2 1
259	එම	එම	1 0 4	323	එම	මීගහවත්ත	0 2 9
260	එම	හම්පොලිදගහ		324	එම	වඩුගහවත්ත	3 3 38
		දෙණිය	0 1 22	325	එම	පොල්ගස්ලන්ද	8 1 22
261	එම	දෙල්ගහවත්ත	0 3 38	326	එම	විදුගහවත්ත	0 0 17
262	එම	එම	4 1 28	327	එම	එම	0 0 17
263	එම	එම	0 3 20	328	එම	එම	0 0 9
264	එම	එම	12 3 37	329	එම	දෙඩන්ගස්පිටි කන්ද	0 3 34
265	එම	එම	1 0 10	330	එම	එම	3 2 23
266	එම	කොබෝවැල්ලගහ		330½	එම	—	0 2 34
		වත්ත	0 0 29	331	එම	එම	1 1 2
267	එම	මැදගහවත්ත	4 2 12	331½	එම	—	0 2 11
268	එම	අඵබෝගහවත්ත	7 2 24	332	එම	එම	1 0 0
269	එම	ගල්පොත්තේ කුඹුර	0 0 34	332½	එම	—	0 0 9
270	එම	මිල්ලගහවත්ත	1 3 0	333	එම	මඩුගහවත්ත	22 0 0
271	එම	ගල්පොත්තේ කුඹුරේ		335	එම	එම	3 1 10
		ඕව්ව	0 0 27	336	එම	එම	0 2 21
273	එම	දෙල්ගහවත්ත	2 0 24	337	එම	එම	1 3 23
274	එම	එම	1 1 0	338	එම	ඇඹුල්ගහලන්ද	4 0 36
275	එම	අඵබෝගහවත්ත	3 2 13	339	එම	එම	10 2 19
276	එම	එම	0 2 14	340	එම	එම	6 3 7
277	එම	එම	0 2 11	341	එම	කහටගහවත්ත	2 0 27
278	එම	මිල්ලගහවත්ත	7 1 13	342	එම	එම	2 1 31
279	එම	එම	0 2 20	343	එම	එම	2 3 21
280	එම	එම	13 2 10	344	එම	මිල්ලගහවත්ත	0 2 0
281	එම	දෙඹගහවත්ත	3 1 1	345	එම	එම	2 0 32
282	එම	හම්පොලිදගහදෙණිය	0 1 36	346	එම	කහටගහවත්ත	9 0 6

නො.	ගම.	ඉඩම.	මහත.	නො.	ගම.	ඉඩම.	මහත.
			අ. රු. ප.				අ. රු. ප.
347	මන්ඩාවල	මිල්ලතනවත්ත	1 1 34	404	මන්ඩාවල	දෙල්ගහලන්ද	1 0 14
348	එම	එම	0 2 21	405	එම	දික්ලන්දවත්ත	4 1 25
349	එම	කහවගහවත්ත	1 0 24	406	එම	කහවගහවත්ත	1 0 7
350	එම	එම	1 1 19	407	එම	මීගහවත්ත	6 1 23
351	එම	එම	1 0 24	408	එම	එම	11 1 2
352	එම	කහවගහලන්ද	6 2 20	409	එම	දෙල්ගහවත්ත	1 0 26
353	එම	කහවගහවත්ත	0 2 3	410	එම	දික්ලන්ද කැලේ	2 0 24
354	එම	එම	0 3 23	411	එම	කළුගොඩැල්ල	0 2 14
355	එම	එම	0 3 16	412	එම	කහවගහවත්ත	1 0 38
356	එම	එම	13 1 24	413	එම	දික්ලන්දවත්ත	0 3 31
357	එම	මීගහවත්ත	1 2 29	413½	එම	පුවක්කහකුඹුර දෙහිය	1 2 36
358	එම	මිල්ලතනවත්ත	22 1 2	414	එම	කහවගහවත්ත	0 0 12
359	එම	ඇඹරමලමවත්ත	3 3 13	415	එම	එම	1 1 18
360	එම	දෙල්ගහවත්ත	16 3 8	416	එම	එම	0 1 6
361	එම	මිල්ලතනවත්ත	1 3 38	417	එම	මීගහවත්ත	2 0 11
362	එම	එම	2 0 35	418	එම	සිංඤ්ඤාගත භිවිට	0 2 23
363	එම	එම	0 3 6	419	එම	එම වත්ත	2 1 33
364	එම	එම	0 3 20	420	එම	මිල්ලතනවත්ත	0 0 28
365	එම	එම	1 1 0	421	එම	ගලබොඩවත්ත	1 3 38
366	එම	පැලැන්තනවත්ත	1 0 29	422	එම	එම	4 3 25
367	එම	මීගහවත්ත	0 1 35	423	එම	එම	7 0 27
368	එම	එම	4 2 7	425	එම	සිංඤ්ඤාගතවත්ත	1 0 29
369	එම	එම	4 0 36	426	එම	මිල්ලතනවත්ත	1 0 13
370	එම	පැලැන්තනවත්ත	4 0 17	327	එම	එම	0 3 22
371	එම	මීගහවත්ත	4 3 33	428	එම	එම	0 0 29
372	එම	දෙල්ගහවත්ත	0 2 11	429	එම	ගලබොඩ භිවිට	0 0 29
373	එම	දෙල්ගහවත්ත	0 2 11	429½	එම	එම වත්ත	0 1 30
374	එම	කන්දවත්ත	0 2 39	430	එම	මුඩුගහවත්ත	0 1 38
375	එම	කොස්ගහවත්ත	2 0 23	431	එම	එම	0 0 15
376	එම	මීගහවත්ත	5 0 8	432	එම	ගලබොඩවත්ත	0 0 13
377	එම	එම	6 1 16	433	එම	මුඩුගහවත්ත	0 0 17
378	එම	බුලන්වැල්කොටුව	1 0 12	434	එම	එම	1 3 24
379	එම	කොස්ගහවත්ත	1 2 36	435	එම	මිල්ලතනවත්ත	11 0 9
380	එම	එම	3 0 12	436	එම	අඵබෝගහවත්ත	0 2 13
381	එම	එම	0 2 16	437	එම	එම	0 2 22
382	එම	එම	0 2 25	438	එම	කොබෝවලගහ	1 2 28
383	එම	බුලන්වැල්කොටුව	2 2 15	439	එම	බැලැන්දෙල වත්ත	0 0 32
384	එම	කොස්ගහවත්ත	0 3 7	440	එම	කොබෝවැලගහ	0 1 24
385	එම	එම	16 2 34			වත්ත	3 2 23
386	එම	මීගහවත්ත	1 3 13	441	එම	මුඩුගහවත්ත වත්ත	0 1 4
387	එම	දික්ලන්දගේන	21 3 21	442	එම	එම භිවිට	0 2 30
388	එම	—	0 1 27	443	එම	බැලැන්දෙල වත්ත	5 0 0
389	එම	කන්දවත්ත	4 0 16	443½	එම	නුත්තන්වලදෙහිය	
390	එම	එම	0 0 7			කුඹුර	
391	එම	මිදිගහවත්ත	1 2 23			මේ බිම්කොට්ඨාස තිබෙන්නේ සිතාකෝරලේ	
392	එම	කහවගහගේන	1 0 5			ගහබඩයන්ගුණිය.	
393	එම	දෙල්ගහභිවිට	0 1 18			මිලකර තිබෙන්නේ කැලෑ අක්කරයක් රුපියල් 30ද	
394	එම	කහවගහදෙහිය	0 0 32			වගාකරපු අක්කරයක් රුපියල් 60ද බැගින්.	
395	එම	මිදිගහභිවිට	0 0 26			මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේයර්පනගල්	
396	එම	දෙල්ගහවත්ත	0 0 31			උත්තාත්තේගෙත්ත, විකිනිමේ කොත්දෙසි ගැණ	
397	එම	මිදිගහවත්ත	2 1 7			කාරණා බස්නාහිර දිසාවේ වංශ පිටති අණවුම්	
398	එම	දික්ලන්ද වත්ත	32 3 20			එස්තකඋත්තාත්තේගෙත්ත දකුණට පුළුවන.	
399	එම	එම	21 3 34			උතුමානත්තනත්තේගේ අභුවලෙය,	
400	එම	එම	1 1 9			ර්. තොපල් වාහර්,	
401	එම	දික්ලන්ද ගේන	1 2 0			මහසෙනුකාරිස් වම්ම.	
402	එම	එම වත්ත	0 0 15				
403	එම	එම	0 1 32				

No. 1,603, w. p.

Colonial Secretary's Office,
Colombo, October 5, 1898.

ON Tuesday, November 22, 1898, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the town of Negombo of the Western Province.

Preliminary plan 10,648. Claimant—Crown.

Lot.	Village.	Description.	Extent.
			A. R. P.
9206	Town of Negombo (in new Sea street, adjoining land belonging to Gabriel Rodrigo)	Waste, an abandoned road	0 0 25-50

Upset price,—Rs. 100 per acre.

Further information respecting this land may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent of the Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,603, W. P.

වර්ෂ 1898 ක්වූ ඔක්තෝබර් මස 5 වෙනි දින කොළඹ
මහසෙනෙරාට්ස් උත්තාත්පේශේ කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාත්පේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්
තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1898 ක්වූ නොවැම්බර් මස 22 වෙනි දිනවූ අගනරුවාද
දවල් 12ට පමණ කොළඹ කම්බේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

බස්නාහිර පලාතේ මිහවු නගරයේ පිහිටා තිබෙන ඩිම්කැබෙල්ලක්.

සිතියම 10,648.

මකන.

නො.	ගම.	අයිතිකම් කියත්තා.	අත්දම.	අ. රු. ප.
9206	මිහවුනගරය (අලුත් වැල්ලේවිසියේ ගාත්‍රියෝ රුද්‍රියෝගේ ඉඩමටයා)	ආණ්ඩුව	සිස්ටිම අත්ඇරදුපු පාරක්	0 0 25.50
	අක්කරයක් මිලකර තිබෙන්නේ රුපියල් 100 බැගින්ය.			

මේ ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ස් උත්තාත්පේශේදී, විකිනීමේ කොන්දේසි ගැණ
බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාත්පේශේදී දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වකන්පේශේ ආඥාව ලෙස,
ජ. තොටල් වාකර්,
මහසෙනෙරාට්ස් වම්ම.

No. 1,604, W. P.

Colonial Secretary's Office,
Colombo, October 12, 1898.

ON Tuesday, November 22, 1898, at noon, the Hon. the Government Agent for the Western Province will put
up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms
authorized by Government.

Preliminary plan 10,120. Situation—Udugaha pattu of Siyane korale.

Village.—Polkumbura.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
V 657	Delgaha or Hikgahawatta	Imiyage Koronis Appu and others	Garden	2 1 34	40
W 657	Do.	do.	do.	0 0 18	40
X 657	Delgahakumbura	do.	Paddy field	1 0 34	50
7238	Kahatagahalanda or Koti- galalanda	Crown	Jungle	1 0 0	20
7239	Do.	do.	do.	0 0 16	20
		Village—Dinapamunuwa.			
7240	Kahatagahalanda	K. Don Thomas Jayawardena	Young cocoanut garden	0 2 19	25
7241	Do.	do.	do.	0 0 4	25
7243	Do.	Crown	Jungle	1 2 14	20
7244	Do.	do.	do.	0 0 35	20
Y 657	Do.	Gonagalaradage Sala	Chena	0 3 11	20
Z 657	Do.	do.	do.	0 1 2	20
7246	Do.	Crown	Jungle	2 2 32	20
7247	Do.	do.	do.	0 1 25	20
7249	Do.	Don Thomas, Vidane Arachchi	Young cocoanut garden	1 1 15	30
7250	Do.	do.	do.	0 0 30	30
7251	Do.	do.	do.	0 0 15	30
7252	Delgahalanda	Crown	Jungle	1 1 3	20
7253	Do.	do.	do.	1 2 11	20
		Village—Yatowaka.			
7254	Talagahalandaawatta	H. Baba Appu and others	Old garden	0 1 35	80
A 658	Do.	B. Nonohamy and others	Young cocoanut garden	0 2 39	30
B 658	Do.	do.	do.	1 1 11	30
7255	Talagahalandaawatta or Tippolatenna	J. Sarnelis Appu and others	Old garden	1 2 25	75
		Village—Hapugastenna.			
7256	Batadombagahalanda	W. Don Baron	Young cocoanut garden	2 3 30	30
7257	Do.	do.	do.	0 0 25	30
7258	Batadombagahadeniya	N. Hakuruge Baissa	do.	4 2 2	30
7259	Do.	Crown	Deniya	0 1 30	30
C 658	Batadombagahalanda	N. Undiya	Low jungle	0 2 23	20
D 658	Do.	do.	do.	0 0 21	20
E 658	Dawatagahakumbura	N. Lencha and Dina	Paddy field	1 3 16	40
7261	Murutagahalanda	Crown	Jungle	0 3 3	20
7262	Dawatagahalanda	do.	do.	6 3 37	20
7263	Do.	do.	do.	0 1 23	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
7264	Raynodolelanda	Crown	Jungle	5	3	8	20
7265	Do.	do.	do.	2	0	4	20
7266	Do.	do.	do.	0	3	18	20
Preliminary plan 8,251. Situation—Meda pattu of Hewagam korale. Village—Horagala.							
5729	Batadombagahalanda	W. Don Johanis and Kudage Allis	Jungle	1	1	27	20
Preliminary plan 7,121. Situation—Palle pattu of Hewagam korale. Village—Pitipona.							
428	Wanagarahena	Crown	Jungle	2	3	22	20
429	Do.	do.	do.	1	0	4	20
Preliminary plan 10,644. Situation—Meda pattu of Hewagam korale. Village—Wagga.							
9172	Indutubewevanata	Crown	Jungle	0	3	6	50
Preliminary plan 9,359. Situation—Meda pattu of Hewagam korale. Village—Padukka.							
8227	Kitulanda alias Badale-wattekele	Crown	Jungle	3	2	21	30
8228	Kahatagahakumbura	M. Baba Appu	Paddy field	0	0	38	25
Village—Malogala.							
8232	Medahena	Crown	Jungle	4	2	28	30
Preliminary plan 9,525. Situation—Ragam pattu of Alutkuru korale. Village—Bollata.							
169	Kekunagahalanda	Weragodagama Pedru Appu	Cinnamon and cocoa-nuts	4	1	9	25
203	Do.	Crown	Jungle	0	3	16	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,604, W. P.

වස 1898 ජූලි මස 12 වෙනි දින කොළඹ

මහසෙනෙරාත්පතිතුමාගේ කන්දෙරුවේදී.

මහසෙනෙරාත්පතිතුමාගේ අණවුණි ඒරත්නපුරයේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1898 ජූලි මස 22 වෙනි දිනදී අත්පත් වාද දවල් 120 කොළඹ කවිවෙලියේදී වෙන්දේසිකර විකුණන බව දෙසනවා ඇත.

සිතියම 10,120. උඩුගහනවැඩවේ සියලුකොටස්. ගම්—පල්ලුමුරු.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නිසායන.	අත්දම.	අක්කර මහත. සත මිල.	අ. රු. ප. රු.
V 657	දෙල්ගහ නොහොත් හික්	ඉමියාගේ කරනිස්අරපු සහ තවත්	වත්ත	2	1 34 40
W 657	ගහවත්ත	එම	එම	0	0 18 40
X 657	දෙල්ගහකුඹුර	එම	කුඹුර	1	0 34 50
7238	කහවගහලන්ද නොහොත්	ආණ්ඩුව	කැලේ	1	0 0 20
7239	කොට්ඨලලන්ද	එම	එම	0	0 16 20
7240	කහවගහලන්ද	ගම්—දිනපවුනුව.	පැලපොල් වත්ත	0	2 19 25
7241	එම	දෙත් කෝමස් ජයසිංහ	එම	0	0 4 25
7243	එම	ආණ්ඩුව	කැලේ	1	2 14 20
7244	එම	එම	එම	0	0 35 20
Y 657	එම	ගෝතලපරදගේ සලා	සේන	0	3 11 20
Z 657	එම	එම	එම	0	1 2 20
7246	එම	ආණ්ඩුව	කැලේ	2	2 32 20
7247	එම	එම	එම	0	1 25 20
7249	එම	දෙත් කෝමස් විධානආරම්භ	පැලපොල් වත්ත	1	1 15 30
7250	එම	එම	එම	0	0 30 30
7251	එම	එම	එම	0	0 15 30
7252	දෙල්ගහලන්ද	ආණ්ඩුව	කැලේ	1	1 3 20
1253	එම	එම	එම	1	2 11 20
7254	පලගහලන්ද වත්ත	ගම්—සවෝවත.	පරතවත්ත	0	1 35 80
A 658	එම	බබාපු සහ තවත්අය	පැලපොල් වත්ත	0	2 39 30
B 658	එම	කෝනොහාමි සහ තවත්අය	එම	1	1 11 30
7255	එම නොහොත් තිස් පොලොන්න	සර්කේලිස්අරපු සහ තවත්අය	පරතවත්ත	1	2 25 75
7256	බවදෙබ්ගහලන්ද	ගම්—හපුගස්කැත්ත.	පැලපොල් වත්ත	2	3 30 30
7257	එම	දෙත් බාරගේ	එම	0	0 25 30
7258	බවදෙබ් දෙනිය	තතුරුගේ බිසො	එම	4	2 2 30

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	අක්කර	
				මහ. රු. ප.	රු.
7259	බටදෙණියෙහි	ආණ්ඩුව	දෙක	0 1 30	30
O 658	බටදෙණියෙහි	උත්තිය	දෙක	0 2 23	20
D 658	එම	එම	දෙක	0 0 21	20
E 658	දවටගහ කුඹුර	ලෙන්ව සහ දිනා	කුඹුර	1 3 16	40
7261	මුරුගහලත්ද	ආණ්ඩුව	කැල්	0 3 3	20
7262	දවටගහලත්ද	එම	එම	6 3 37	20
7263	එම	එම	එම	0 1 23	20
7264	රෙයිකාදෙල්ලත්ද	එම	එම	5 3 8	20
7265	එම	එම	එම	2 0 4	20
7266	එම	එම	එම	0 3 18	20
5729	සිතියම 8,251. බටදෙණියෙහි	මැදපත්තුවේ සේවාගම්කෝරළේ. ගම—ගොරගල.	දෙක	1 1 27	20
428	වනගුරුපේත	ආණ්ඩුව	කැල්	2 3 22	20
429	එම	එම	එම	1 0 4	20
9172	ඉඳුචුවෙහි	ආණ්ඩුව	කැල්	0 3 6	50
8227	සිතියම 9,359. මැදපත්තුවේ	සේවාගම්කෝරළේ. ගම—පාදක්ක.	කැල්	3 2 21	30
8228	කිතුලත්ද නොකොත්	ආණ්ඩුව	කැල්	0 0 38	25
8232	මැදපේත	ආණ්ඩුව	කැල්	4 2 28	30
8372½	සිතියම 3,792. අළුත්කුරුකෝරළේ	රහම්පත්තුවේ. ගම—බොල්ලන.	කැල්	0 0 27	20
169	කැකුනගලත්ද	එම. පේදුරුප්ප සහ තැන් අස	කැල්	4 1 9	25
203	එම	ආණ්ඩුව	කැල්	0 3 16	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්ඡනාත්මකව සලකා බැලීමට, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා කොළඹ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගෙන් දැනගත හැකි වේ.

ගරුකර ආණ්ඩුකාර උතුරුමානවතනස්සේ අසුරලෙස,
රු. තොළේ වාකර,
මහසේනකාරිස් වම්ම.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,589, C. P.

Colonial Secretary's Office,
Colombo, October 3, 1898.

ON Wednesday, November 16, 1898, at 12 o'clock noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Kotmale division of the Nuwara Eliya District of the Central Province.

Lot.	Village.	Preliminary plan 2,706.		Description.	Extent.
		Name of Applicant.	Name of Claimant.		
8387 B	Kadadorapitiya	L. R. Peel	Crown	Patana	13 1 0

Upset price,—Rs. 25 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,589, C. P.

වර්ෂ 1898 ඔක්තෝබර් මස 3 වෙනි දින කොළඹ

මහසේනකාරිස් උතුරුමානවතනස්සේ කන්තෝරුවේදී.

මානව දිසාවේ කුටුම්භයේ උප්පත්තුවන නිසා විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සහතික ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1898 ඔක්තෝබර් මස 16 වෙනි දින බදාදා දවල් 12ට කුටුම්භයේ කවරියේදී වෙන්දේසිකර විකුනනු ලබනු ලබනු ඇත.

මානව දිසාවේ කුටුම්භය පළාතේ කොත්මලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි එකක්.

සිතියම 2,706. අයිතිකම් කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහ.	
				රු. ප.	රු.
8387B	කඩදොරපිටිය	ඇල්. ආර්. පීල්	පහත	13 1 0	

අක්කරයක් මිලකර තිබෙන්නේ රුපියල් 25 බැගින්ය.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්ඡනාත්මකව සලකා බැලීමට, විකිනීමේ කොන්දේසි ගැණ කුටුම්භයේ උප්පත්තුවන නිසා විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සහතික ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1898 ඔක්තෝබර් මස 16 වෙනි දින බදාදා දවල් 12ට කුටුම්භයේ කවරියේදී වෙන්දේසිකර විකුනනු ලබනු ඇත.

ගරුකර ආණ්ඩුකාර උතුරුමානවතනස්සේ අසුරලෙස,

රු. තොළේ වාකර,
මහසේනකාරිස් වම්ම.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 984, S. P.

Colonial Secretary's Office,
Colombo, October 5, 1898.

ON Tuesday, November 15, 1898, at 12 noon, the Assistant Government Agent for the Hambantota District will put up for sale or settlement, at Ambalantota Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-seven allotments of land situated in the East Giruwa pattu of the Hambantota District of the Southern Province.

Preliminary plan 4,169.—Tawaluwilla.					
Lot.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
10792	Ambalantotayaya	D. J. de S. Senarat	Crown	Jungle	11 0 0
Preliminary plan 4,772.—Hatagala.					
13506	Siyambalagahawatta	L. Don Mathes	Crown	Houses and waste land	0 1 13
Preliminary plan 1,698.—Tawaluwilla.					
2546	Siyambalagahawatta	P. K. Christian	P. K. Christian	Garden	1 0 30
Preliminary plan 3,017.—Beminiyanwilla.					
6634	Hanganwagureyaya	Crown	Crown	Chena	8 1 29
6635	Do.	do.	do.	do.	9 3 38
6636	Do.	do.	do.	do.	10 0 0
6637	Do.	do.	do.	do.	9 3 34
Preliminary plan 4,163.—Tawaluwilla.					
Y 458	Tarisaikamatalanda	Mudaliyar, East Giruwa pattu	Don Juwanis Abeywickremé and others	Jungle	9 0 0
Z 458	Moderaeliya	do.	L. de Zoysa Rajapakse and others	do.	26 1 25
B 459	Do.	do.	do.	do.	0 2 22
Preliminary plan 837.—Tawaluwilla.					
7190	Panayampalahena	Crown	Crown	Building lot	0 2 0
7191	Do.	do.	do.	do.	0 2 0
Preliminary plan 1,766.—Kiwa.					
3340	Medakattiya	E. A. P. Babanhamy	Crown	Jungle	0 1 29
3346	Siyambalagaskoratuwa	D. J. Jayawarna	do.	do.	4 2 37
3347	Medakattiya	H. Baban	do.	Garden	1 0 17
3349	Do.	S. P. Don Bastian	do.	Jungle	0 3 20
3350	Do.	S. A. P. Don Carolis	do.	Garden	2 2 9
3351	Do.	K. Don Lewis	do.	Jungle	1 3 18
3352	Do.	do.	do.	do.	0 3 12
3353	Vitan-ara	do.	do.	Deniya	0 2 4
Preliminary plan 4,125.—Mahadeniya.					
Z 454	Milagahawatta	—	Crown and U. Davit Appu	Garden and house	0 1 38
Preliminary plan 4,132.—Mahadeniya.					
S 456	Kandiyekumbureyawawatta	—	Crown and Gamage Dines	Huts and bare land	0 3 32
T 456	Do.	—	Crown and H. Andris	do.	0 3 9
Preliminary plan 4,134.—Mahadeniya, Hatagala, and Miniitiliya.					
U 456	Radagewatta	—	N. H. R. Danto	Hut and garden	1 0 8
V 456	Do.	—	N. S. Wattuwa	do.	0 1 17
W 456	Beruwageiwatta	—	J. N. Kiriansuwa	do.	0 1 17
X 456	Do.	—	P. N. Punchi Bawa	do.	0 3 5
O 457	Julegahairikonda	—	E. P. Dingihamy	Paddy field	1 1 31
D 457	Kohombagahawatta	—	A. P. Davit	Native garden	0 1 12
E 457	Siyambalagahawatta	—	J. A. Davit	do.	0 2 19
F 457	Do.	—	K. G. Don Siman	do.	0 2 1
G 457	Do.	—	E. A. P. Don Davit	do.	0 2 9
10724	Paluwatta	—	Crown	do.	0 1 25
H 457	Ulugedarawatta alias Suriyagahawatta	—	E. P. Dingihamy	do.	0 3 22
I 457	Siyambalagahawatta	—	M. Punchibaba	do.	0 2 5
J 457	Do.	—	E. A. P. Babehamy	do.	0 3 5
L 457	Do.	—	E. A. P. Don Mendias	do.	1 1 19
M 457	Do.	—	A. P. Kiri Appu	do.	1 0 16
P 457	Lunuwaraniyagahawatta	—	L. P. Sinnobaba	do.	0 1 32
R 457	Katangahawatta	—	J. A. Nongohamine	do.	0 1 21
S 457	Suriyagahawatta	—	A. P. Aberanhamy	do.	0 2 15
T 457	Dialgahawatta	—	S. Don Kostanhamy	do.	0 2 1
U 457	Debaragahawatta	—	R. P. Konnehamy	do.	0 1 28
V 457	Siyambalagahawatta	—	P. Don Luwis	do.	0 3 2
W 457	Malittangahawatta	—	T. P. Don Davit	do.	1 0 16
X 457	Siyambalagahawatta	—	E. P. Konnehamy	do.	0 1 20

Lot.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Y 457	Murungagahawatta	—	P. Luwishamy	Native garden	0 1 5
Z 457	Paranadelgahawatta	—	Paramadige Jando	do.	0 2 33
A 458	Waljambugahawatta	—	R. P. Babasinno	do.	0 0 39
B 458	Malittangahawatta	—	L. S. P. Andris Appu	do.	0 1 20
C 458	Suriyagahawatta	—	L. S. P. Baban Appu	do.	0 2 0
D 458	Kohombagahawatta	—	P. Don Appu	do.	0 1 24
E 458	Suriyagahawatta	—	S. E. P. Babanhami	do.	0 1 32
F 458	Kosgahawatta	—	S. A. Salohami	do.	0 1 36
Preliminary plan 4,155.—Tawaluwillia.					
10770	Usangodakanda	Mr. John Pole	—	Low jungle	3 1 28
10771	Do.	do.	—	Grass land	7 0 25
Preliminary plan 4,615.—Udakanuketiya.					
12718	Goyankolawalalanda	D. T. Wiraman	Crown	Paddy land	24 0 10

NOTE.—Any persons considering they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 984, S. P.

වම් 1898 ක්වූ ඔක්තෝබර් මස 5 වෙනි දින කොළඹ

මහසෙසුකාරියන්ගේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ හම්බන්තොට පළාතේ උපද්වන්තලන්තොත්තේ විසින් මෙහි තහන සදහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1898 ක්වූ නොවැම්බර් මස 15 වෙනි දින වූ අගතරු මාද දවල් දෙලකට අම්බලන්තොට තානායමේදී මේරීමට හෝ විකිනීමට වෙන්දේසිකරනව යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ හම්බන්තොට පළාතේ නැගෙනහිර ගිරුවාපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන ඕම් කැබෙල් 57ක්.

සිතියම 4,109. තමාඵවල. ඉල්ලම්කාරයා—ඩී. ජේ. ඩී. ඇස්. සෙනරත්.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අත්දම.	මහත. අ. රු. ප.
10992	අම්බලන්තොට යාය	රජසන්තක	බැද්ද	11 0 0

13506	සිතියම 4,772. හානාගල. ඉල්ලම්කාරයා—ඇල්. දෙත් මනෙස්.	රජසන්තක	ගෙවල්, ගොවිතැන් නැති ඉඩම	0 1 13
-------	--	---------	-----------------------------	--------

2546	සිතියම 1,698. තමාඵවල. ඉල්ලම්කාරයා—පී. කේ. ක්‍රිස්තියන්.	පී. කේ. ක්‍රිස්තියන්	වත්ත	1 0 30
------	---	----------------------	------	--------

6634	සිතියම 3,017. වැටිපත්වල. ඉල්ලම්කාරයා—ආණ්ඩුව.	රජසන්තක	සේන	8 1 29
6635	හන්ගන්වගුරේයාය	එම	එම	9 3 38
6636	එම	එම	එම	10 0 0
6637	එම	එම	එම	9 3 34

Y 458	සිතියම 4,163. තමාඵවල. ඉල්ලම්කාරයා—නැගෙනහිර ගිරුවාපත්තුවේ මුද්දන්සේරුකාමි.	තරිසෙසිකමතේලන්ද	දෙත් ප්‍රවානිස් අමේවික්‍රම සහ තවත් අය	බැද්ද එම	9 0 0 26 1 25
-------	---	-----------------	--	-------------	------------------

Z 458	මෝදරඵලිය	ඇල්. ඩී. රජපක්ස සහ තව අය	එම	එම	0 2 22
-------	----------	--------------------------	----	----	--------

B 459	එම	එම	එම	එම	එම
-------	----	----	----	----	----

7190	සිතියම 837. තමාඵවල. ඉල්ලම්කාරයා—රජසන්තක.	තානායම්පලයේත	රජසන්තක	ගෙවල් ගොවිතැන් ලලට නිම කැ	0 2 0
------	--	--------------	---------	------------------------------	-------

7191	එම	එම	එම	එම	0 2 0
------	----	----	----	----	-------

3340	සිතියම 1,766. කිවුල. ඉල්ලම්කාරයා—ජී. ඒ. පී. බබන්තාමි.	මැදකැටිය	රජසන්තක	බැද්ද	0 1 29
------	---	----------	---------	-------	--------

3346	සිතියම 837. තමාඵවල. ඉල්ලම්කාරයා—ඩී. ජේ. ජයවර්ත.	රජසන්තක	එම	එම	4 2 37
------	---	---------	----	----	--------

3347	මැදකැටිය	ඉල්ලම්කාරයා—එම්. බබන්.	රජසන්තක	වත්ත	1 0 17
------	----------	------------------------	---------	------	--------

3349	එම	ඉල්ලම්කාරයා—ඇස්. පී. දෙත් බස්තියන්.	රජසන්තක	බැද්ද	0 3 20
------	----	-------------------------------------	---------	-------	--------

3350	එම	ඉල්ලම්කාරයා—ඇස්. ඒ. පී. දෙත් කරෝලිය.	රජසන්තක	වත්ත	2 2 9
------	----	--------------------------------------	---------	------	-------

කො.	ඉඩමේ නම.	අයිතිකම් කිහිපයක.	අන්දම.	මෙත.
		ඉල්ලුම්කාරයා—කේ. දෙව් එවිස්.		අ. රු. ප.
3351	මැදකැපිය	රාජසේනක	බැඳි	1 3 18
3352	එම	එම	එම	0 3 12
3353	මහත්තර	එම	දෙතිස	0 2 4
සිතියම 4,125. මහදෙතිස. මෙම ඉඩමේ වලට ඉල්ලුම්කාරයෙක් නැ.				
Z 454	මයිලගහවත්ත	රාජසේනක සහ සු. දාවන්දපු	වත්ත සහ ගේ	0 1 38
සිතියම 4,132.				
S 456	කන්තිදේශපුරොයාවත්ත	රාජසේනක සහ ගමගේ දිනේස්	පැලවල් සහ මුඩු	0 3 32
T 456	එම	එම සහ එම්. එන්දිරිස්	එම	0 3 9
සිතියම 4,134. මහදෙතිස, කාකානල සහ මිනිඇඟිලිය.				
U 456	රදගේගේත	ඇන්. එම්. ආර්. දන්තේ	පැල සහ වත්ත	1 0 8
V 456	එම	ඇන්. ඇස්. වත්තපේ	එම	0 1 17
W 456	බේරුවෙගේවත්ත	ජේ. ඇන්. කිරිසේනපුටු	එම	0 1 17
X 456	එම	පී. ඇන්. පුත්තිමාවා	එම	0 3 5
C 457	පුළුගහපුරිකොන්ද	ජී. පී. හිත්තිනාමි	පුරාණ කුඹුර	1 1 31
D 457	කොකොඹගහවත්ත	එ. පී. දාවන්	කොරවුව	0 1 12
E 457	සිසිලාගහවත්ත	ජේ. ඒ. දාවන්	එම	0 2 19
F 457	එම	කේ. ඒ. දෙව් සිමන්	එම	0 2 1
G 457	එම	ජී. ඒ. පී. දෙව් දාවන්	එම	0 2 9
10724	පාළුවත්ත	රාජසේනක	එම	0 1 25
H 457	ලුම්බකරවත්ත කොකොන්			
	සූරියගහවත්ත	ජී. පී. හිත්තිනාමි	එම	0 3 22
I 457	සිසිලාගහවත්ත	ඇම්. පුත්තිමාවා	එම	0 2 5
J 457	එම	ජී. ඒ. පී. බබෙතාමි	එම	0 3 5
L 457	එම	ජී. ඒ. පී. දෙව් මෙන්දියස්	එම	1 1 19
M 457	එම	ජී. පී. කිරිදපු	එම	1 0 16
P 457	එකුවැරතියගහවත්ත	ඇල්. පී. සිසිල්කෝඛාවා	එම	0 1 32
R 457	කැටත්තගහවත්ත	ජේ. ඒ. නංගොහාමිනේ	එම	0 1 21
S 457	සූරියගහවත්ත	එ. පී. අබරත්තාමි	එම	0 1 15
T 457	දෙල්ගහවත්ත	ඇස්. දෙව් කොත්තත්තාමි	එම	0 2 1
U 457	දෙබරගහවත්ත	ආර්. පී. කොත්තෙහාමි	එම	0 1 28
V 457	සිසිලාගහවත්ත	පී. දෙව් එවිස්	එම	0 3 2
W 457	මේරිත්තත්තගහවත්ත	පී. පී. දෙව් දාවන්	එම	1 0 16
X 457	සිසිලාගහවත්ත	ජී. පී. කොත්තෙහාමි	එම	0 1 20
Y 457	මුරුත්තාගහවත්ත	පී. එවිස්නාමි	එම	1 1 5
Z 457	පරතදෙල්ගහවත්ත	පරමාභිගේ ජන්දෙ	එම	0 2 33
A 458	මල්ප්ප්ප්ප්ගහවත්ත	ආර්. පී. බබාසිසිල්කෝඛාවා	එම	0 0 39
B 458	මල්ප්ප්ප්ප්ගහවත්ත	ඇල්. ඇස්. පී. අන්දිරිස්අප්පු	එම	0 1 20
C 458	සූරියගහවත්ත	ඇල්. ඇස්. පී. බබාසිසිල්කෝඛාවා	එම	0 2 0
D 458	කොකොඹගහවත්ත	පී. දෙව් අප්පු	එම	0 1 24
E 458	සූරියගහවත්ත	ඇස්. ජී. පී. බබත්තාමි	එම	0 1 32
F 458	කොස්ගහවත්ත	ඇස්. ජී. සල්ලානාමි	එම	0 1 36
සිතියම 4,155. කවාච්චිල. ඉල්ලුම්කාරයා—ජෝන් ජෝල්.				
10770	ලසන්ගොඩැල්ල	—	පැලවිබැඳි	3 1 28
10771	එම	එම	තනකොල ඉඩම	7 0 25
සිතියම 4,615. ලබනනුකැපිය. ඉල්ලුම්කාරයා—ඩී. පී. විරමන්.				
12718	ගොගන්කොලවලලන්ද	රාජසේනක	කුඹුර	24 0 10

මේ ඉඩම්වලට ලැබුණු නිවෙහිටාසය සිසිල්කෝඛාවා සහ සල්පනාකරණ අං විසින් විකිනීම දවසේදී ලැබුණු ලක්ෂ්මන්ගේ ඉදිරියේ මවුන්ගේ ලැබුණු සාක්ෂි දෙව්වා සිටිත්ති මිනිසුන්ගේ දෙනුදෙනුට ගෙනා ඇත.

මෙම ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා සර්වේශ්වර්කරුලක්ෂ්මන්ගේ සහ විකිනීමේ කොන්දේසිය ගැන හම්බන්තොට ලැබුණු ලක්ෂ්මන්ගේ දෙනුදෙනුට ප්‍රථමය.

ගරුකර ආණ්ඩුකාර ලැබුණු තත්ත්වයන්ගේ අභ්‍යවලය,

ජී. කොච්ඡි වාකර්,
මහසේනාකාරීස් විමිත.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 717, E. P.

Colonial Secretary's Office,
Colombo, September 30, 1898.

ON Tuesday, November 15, 1898, and the following days, at 12 o'clock noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 588.—Chammanturai pattu.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
6399	Chorikkalmunai	General sale	Chorianvaddaippumi	13	1 13	10	0
6403	Do.	S. Vairamuttu	Fit for paddy	16	2 30	10	0
6406	Do.	P. Chinnakkuddi and C. Kantappan	Nellukkottinavaddai	24	2 20	10	0
Preliminary plan 440.							
4040	Chavalakkadai	T. Tampaiyapillai	Fit for paddy	6	0 10	10	0
Preliminary plan 1,174.—Akkarai pattu.							
2120	Karunkoddittivu	V. V. Vaikalippodi	Mannankulattukkadu	1	2 9	10	0
2123	Karukoddittivu and Kolavil	do.	do.	1	2 7	10	0
2126	Kolavil	do.	do.	1	2 1	10	0
2127	Do.	do.	do.	1	1 7	10	0
2128	Do.	do.	do.	1	1 8	10	0
2130	Do.	do.	do.	1	2 4	10	0
Preliminary plan 2,553.—Akkarai pattu.							
76891	Palaimunai	M. T. Kulamukaiyatu	Scrubby jungle	99	1 20	10	0
76892	Do.	do.	do.	41	3 0	10	0
Preliminary plan 2,551.							
76877	Addalaichenai	U. Miralevvai	Garden	0	0 14	12	50
Preliminary plan 2,476.—Nintavur.							
T 56	Nintavur	K. Kantappan	Garden	0	2 34	12	50
76571	Do.	do.	Manalodaikkadu	0	1 0	10	0
76572	Do.	K. Sinnattampi	Fit for cocoanut	1	2 28	10	0
Preliminary plan 2,280.—Koralai pattu.							
75630	Kiran	K. Charavanamuttu	Fit for cocoanut	28	3 0	12	50
Preliminary plan 2,172.							
7256	Akkiranai	P. Kiturulevvaippodi and V. Pakkirtampi	Adampankadduveli	26	1 36	12	50
Preliminary plan 2,552.—Eravur.							
76879	Vantarumulai	R. Matan	Garden	0	1 23	12	50
76880	Do.	K. Mari	do.	0	1 34	12	50
76881	Do.	K. Pali	do.	0	1 34	12	50
76882	Do.	do.	do.	0	1 6	12	50
76883	Do.	K. Kanapati	do.	0	0 28	12	50
76884	Do.	V. Vairavannan	do.	0	2 3	12	50
76885	Do.	P. Kunchi	do.	0	1 29	12	50
76886	Do.	P. Kumaravelu	do.	0	2 13	12	50
76887	Do.	K. Kantan	do.	0	1 36	12	50
76888	Do.	V. Kannamuttu and V. Tandi	do.	1	0 13	12	50
76889	Do.	K. Perian	do.	0	3 18	12	50
76890	Do.	V. Kanapati	do.	0	2 25	12	50
Preliminary plan 2,544.							
76860	Vantarumulai	T. Ponnai	Fit for cocoanut	0	1 6	10	0
Preliminary plan 2,406.—Manimunai.							
76262	Manmunai	I. Isuppulevvai	Periyativu	18	3 31	10	0
Preliminary plan 2,432.—Koralai.							
76393	Miravodai	General sale	Fit for paddy	29	2 38	12	50

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 717, E. P.

கொலோனியல் சகலிததாரர் ஆபீசில்,
கொழும்பில், 1898 ம் ஆண்டு புரட்டாசிம் 30 ந் வ.

1898 ம் ஆண்டு கார்த்திகைமாதம் 15 ந் திகதியாகிய செவ்வாய்க்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் மத்தியானம் 12 மணிக்கு கிழக்கு மாகாணத்து கவர்னர்மேந்து ஏசண்டவாகள தனது ஆபீசில் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிச்சூரிய காணத்தொண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்பார.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு மாவட்டத்திலுள்ள கிழக்குகிணறன்.

பட்டம் 4,588, சம்பந்தத்துறைப்பற்று.

இல.	சூறிச்சி.	கேள்விகாரானின் பெயர்.	வீபரம்.	வீசாலம்.		ஏக்கருக்கு.	
				அ.	நா. ப.	ரூ.	ச.
6399	சொறிக்ஃலமுனை	பொதுவிற்பனவு	சொறியனவடடைப்பூமி	13	1 13	10	0
6403	ஃபு	ச. வயிரமுத்து	வேளாண்மைக்கேற்றப்பூமி	16	2 30	10	0

இல.	குறிச்சி.	கேள்விக்காரன் பெயர்.	விவரம்.	விசாலம். அ. தா. ப.	தரிப்புவிலை ஏக்கருக்கு ரூ. ச.
6406	கொறிககலமுன	ப. சின்னகருடடியும் சி. கந்தப்பனும	தெலலுக்கொத்தினவட்டை 24	2 20	10 0
4040	சவளக்கடை	படம 440. தொ. தம்பையாபிள்ளை	வேளாண்மைக்கேற்றபூமி	6 0 10	10 0
2120	கருங்கொட்டித்தீவு	படம 1,174, அக்கரைப்பற்று. வ. வீ. வைகாள்ளிப்பொடி	பன்னஞ்சுளத்துக்காடு	1 2 9	10 0
2123	கோளாவில	பெடி	பெடி	1 2 7	10 0
2126	பெடி	பெடி	பெடி	1 2 1	10 0
2127	பெடி	பெடி	பெடி	1 1 7	10 0
2128	பெடி	பெடி	பெடி	1 1 8	10 0
2130	பெடி	பெடி	பெடி	1 2 4	10 0
76891	பர்லமுனை	படம 2,553. ம. தா. குலாமெய்யதின	சிறுகாடு	99 1 20	10 0
76892	பெடி	பெடி	காடு	41 3 0	10 0
76877	அட்டாளச்சேனை	படம 2,551. உ. மீராலெவ்வை	தோட்டம்	0 0 14	12 50
T 56	நிந்தலூர்	படம 2,476, நிந்தலூர். க. கந்தப்பன்	தோட்டம்	0 2 34	12 50
76571	பெடி	பெடி	மணலோடைக்காடு	0 1 0	10 0
76572	பெடி	க. சின்னத்தம்பி	தென்கைக்கேற்றபூமி	1 2 28	10 0
75630	கிரான	படம 2,280, கொள்ளைப்பற்று. க. சரவணமுத்து	தென்கைக்கேற்றபூமி	28 3 0	12 50
7256	அக்கிருனை	படம 2,172. ச. கிதுருலெவ்வை	பொடியு மறுபேரும்	26 1 36	12 50
76879	வந்தாறுமுலை	படம 2,552, ஏறுலூர். இ. மாதன	காடு	0 1 23	12 50
76880	பெடி	ச. மாரி	காடு	0 1 34	12 50
76881	பெடி	க. பாவி	காடு	0 1 34	12 50
76882	பெடி	பெடி	காடு	0 1 6	12 50
76883	பெடி	க. கணபதி	காடு	0 0 28	12 50
76884	பெடி	வ. வயிரவண்ணன்	காடு	0 2 3	12 50
76885	பெடி	ப. குஞ்சி	காடு	0 1 29	12 50
76886	பெடி	ப. குமாரவேலு	காடு	0 2 13	12 50
76887	பெடி	க. கந்தன	காடு	0 1 36	12 50
76888	பெடி	வி. கண்ணமுத்துவும் வி. தாந்தியும்	காடு	1 0 13	12 50
76889	பெடி	க. பெரியான்	காடு	0 3 18	12 50
76890	பெடி	வ. கணபதி	காடு	0 2 25	12 50
76860	வந்தாறுமுலை	படம 2,544. இ. பொன்னன்	தென்கைக்கேற்றபூமி	0 1 6	10 0
76262	மண்முனை	படம 2,406, மண்முனைப்பற்று. இ. ஈசுப்புவைவலை	பெரிய தீவு	18 3 31	10 0
76393	முருகோடை	படம 2,432, கோறளைப்பற்று. பொதுவிற்பனவு	வேளாண்மைக்கேற்றபூமி	29 2 38	12 50

இக்காண்களைப் பற்றிய மேலதனமான விளம்பரங்களையும் விற்பனைகளைக் கொந்தீக்களாயுமபற்றி மட்டக்களப்பு அரசாட்சி ஏசுந்துக்குரையவர்களிடம் வினாவ் அறிந்துக்கொள்ளலாம்.

தேசாதிபதி மகோததமர் அவர்களினது கட்டளையின்படி,
ஈ. நோவெல் உவாக்கர்,
இராசாங்க விதிநர்.

No. 718, E. P.

Colonial Secretary's Office,
Colombo, September 30, 1898.

ON Thursday, December 8, 1898, and the following days, at 12 o'clock noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 890.—Manmunai pattu.					
Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
10818	Karaveddi	K. Marimuttu and M. Nakappan	Fit for paddy	16 3 30	10 0
Preliminary plan 1,202.					
2414	Munaikkadu	General sale	Jungle	4 2 34	10 0
2415	do.	do.	do.	5 1 3	10 0
2416	Do.	do.	do.	1 0 34	10 0
2417	Do.	do.	do.	1 0 33	10 0
2418	Do.	K. Alaiyamullai	Jungle and garden	1 3 17	12 50

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre.	
					Rs.	c.
2419	Munaikkadu	General sale	Jungle	0 3 36	10	0
2421	Do.	K. Alaiyamullai	Jungle and garden	1 0 34	12	50
2422	Do.	C. Usumundan	Jungle	0 3 10	10	0
2423	Do.	C. Muttaiyappodi	do.	0 3 24	10	0
2424	Do.	K. Alaiyamullai	Jungle and garden	1 0 10	12	50
2428	Do.	P. H. Kantappodi	Jungle	0 3 21	10	0
2429	Do.	N. Kanapatiyan	do.	1 0 4	10	0
2430	Do.	P. Usumundappodi	Open land	1 0 16	10	0
2431	Do.	V. V. Murukappan	Jungle	0 2 34	10	0
2432	Do.	M. Katirkaman	do.	0 3 27	10	0
2433	Do.	P. Usumundappodi	Open land	1 0 2	10	0
2437	Do.	V. Kannappanikkan	do.	0 3 25	10	0
2439	Do.	General sale	do.	0 1 3	10	0
2440	Do.	V. Kantan	Garden	0 0 34	12	50
2446	Do.	K. Sinnan	do.	0 0 31	12	50
2457	Do.	C. Nakappan	Jungle	1 1 0	10	0
2458	Do.	T. Katpuran	do.	0 2 0	10	0
2459	Do.	V. Pandarappodi	do.	0 3 18	10	0
2460	Do.	T. Periyatampi	do.	2 3 27	10	0

Preliminary plan 1,263.

2942	Kokkaddichchola	K. Vairamuttu	Jungle	2 2 14	10	0
2943	Do.	do.	do.	5 1 14	10	0
2944	Do.	S. Kantappodi, defaulter	Jungle and paddy field	4 0 2	10	0
2945	Do.	General sale	Veddukkulatukkarai-kadu	7 1 28	10	0

Preliminary plan 1,179.

2225	Tevilamunai	T. Chinivasakam	Kollanulaippumi	21 1 5	10	0
------	-------------	-----------------	-----------------	--------	----	---

Preliminary plan 2,374.—Koralai.

76118	Oddamavadi	General sale	Fit for paddy	21 0 0	12	50
-------	------------	--------------	---------------	--------	----	----

Preliminary plan 2,195.—Manmunai.

7325	Kalladi	General sale	Piranchitturaiveddai	1 2 32.75	10	0
------	---------	--------------	----------------------	-----------	----	---

Preliminary plan 500.

4876	Tevilamunai	S. Nallatampi and P. H. Kanapattippillai	Half-value land	14 3 11	10	0
4877	Do.	A. Sempappodi	do.	4 2 39	10	0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 718, E. P.

சொல்லோனியல் சககிற்ற்தார் ஆபீசில்,
கொழும்பில், 1898 ம் ஆண்டு புரட்டாசிம் 30 ந் உ.

1898 ம் ஆண்டு மாகாணத்தின் 8 ந் இக்கியாகிய வியாழக்கிழமை யிலு மதனையடுத்த நாட்களிலு மமத்தியானம் 12 மணிகளுக்கு கிழக்கு மாகாணத்து கவற்றண்பேற்று ஏசுனறவாசன தனது ஆபீசில் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முமகருரிய காணித்துண்டு களை, அரசாட்சியாரால உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி வீற்பார.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு டிஸ்திரிக்டிலிருக்கின்றன.

படம் 890, மண்முனைப்பற்று.

இல.	குறிச்சி.	கேள்விகாரன் பெயர்.	விவரம்.	ஏக்கருக்கு விலை. தரிப்புவிலை அ. ரூ. ப. ரூ. ச.
10818	கரவெட்டி	க. மாரிமுத்தும். ந. நாகப் பனும்	வேளாண்மைக்கே ற்றது	16 3 30 10 0
படம் 1,202.				
2414	முனைக்காடு	பொதுவிற்பனை	காடு	4 2 34 10 0
2415	செடி	செடி	காடு	5 1 3 10 0
2416	செடி	செடி	காடு	1 0 34 10 0
2417	செடி	செடி	காடு	1 0 33 10 0
2418	செடி	சு. அலையமுலலை	காடுந் தோட்டமும்	1 3 17 12 50
2419	செடி	பொதுவிற்பனை	காடு	0 3 36 10 0
2421	செடி	சு. அலையமுலலை	காடுந் தோட்டமும்	1 0 34 12 50
2422	செடி	சி. உஸ்முண்டான	காடு	0 3 10 10 0
2423	செடி	முத்தையாப்போடி	காடு	0 3 24 10 0
2424	செடி	சு. அலையமுலலை	காடுந் தோட்டமும்	1 0 10 12 50
2428	செடி	பொ. த. கந்தப்போடி	காடு	0 3 21 10 0
2429	செடி	ந. கணபதியான	காடு	1 0 4 10 0
2430	செடி	ப. உஸ்முண்டாப்போடி	கெட்டையழி	1 0 16 10 0

இல.	குறிச்சி.	கேள்விக்காரன் பெயர்.	விவரம்.	அக்கருக்கு விசாலம். தரிப்புவிசை	
				அ. து. ப.	ரூ. ச.
2431	முனைக்காடு	வ. வி. முருகப்பன்	காடு	0 2 34	10 0
2432	செடி	மு. சீதிகாமன்	காடு	0 2 27	10 0
2433	செடி	ப. உலமுண்டாப்போடி	வெட்டைப்பூமி	1 0 2	10 0
2437	செடி	வ. கண்ணாபண்ககன	செடி	0 3 25	10 0
2439	செடி	பொதுவிற்பனவு	செடி	0 1 3	10 0
2440	செடி	வ. கந்தன்	தோட்டம்	0 0 34	12 50
2446	செடி	க. சின்னன்	செடி	0 0 31	12 50
2457	செடி	க. நாகப்பன்	காடு	1 1 0	10 0
2458	செடி	தொ. தற்பூரன்	காடு	0 2 0	10 0
2459	செடி	வ. புண்டாரப்போடி	காடு	0 3 18	10 0
2460	செடி	தொ. பெரியதம்பி	காடு	2 3 27	10 0
படம் 1,263.					
2942	கொக்கட்டிச்சோலை	ச. வயிரமுத்து	காடு	2 2 14	10 0
2943	செடி	செடி	காடு	5 1 14	10 0
2944	செடி	சீ. கந்தப்போடி (வாயிதா கட்டாதவன்)	காடும் வயலும்	4 0 2	10 0
2945	செடி	பொதுவிற்பனவு	வெட்டுக்கள்ளத்தூக கரைக்காடு	7 1 28	10 0
படம் 1,179.					
2225	தெவலா முனை	தொ. சீனிவாசகம்	கொல்லனுலையூமி	21 1 5	10 0
படம் 2,374, கோற்றிப்பற்று.					
76118	ஓட்டைமாவடி	பொதுவிற்பனவு	வேளாண்மைக்க றறது	21 0 0	12 50
படம் 2,195, மண் முனை.					
7325	கல்லடி	பொதுவிற்பனவு	பிராணசித்தாரைவெ ட்டை	1 2 32.75	10 0
படம் 500.					
4876	தெவலா முனை	நல்லதம்பியும் பெர. த. கண பதிபள்ளியும்	அரைவிலைமதிப்புப் பூமி	14 3 11	10 0
4877	செடி	அ. செம்பாப்போடி	செடி	4 2 39	10 0

இக்காணிகளைப்பற்றிய மேலதனமான வினம்பரங்களையும் கீழ்ப்பணவின் தொந்தரவுகளை யுடனறி மட்டக
களப்பு அரசாட்சியின் ஏசுனறுத்ததரையிடம் வினாவி யறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் அவர்களினுது கட்டளையின்படி,

ச. நோவெல உவாக்கர்,
இராசாங்க விசை.

No. 719, E. P.

Colonial Secretary's Office,
Colombo, October 1, 1898.

ON Tuesday, November 29, 1898, and following days, at 12 noon, the Assistant Government Agent for the Trincomalee District will put up auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ninety-three allotments of land situated in the Koddiiyar division of the Trincomalee District of the Eastern Province.

Preliminary plan 164. Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price per Acre.	
				Extent. A. R. P.	Rs. c.
1237	Pallikudyiruppu	—	Uncultivated	2 3 5	10 0
Preliminary plan 168. Claimant—Caderu Mirapody Sinnatampi.					
O 54	Topur	—	Fit for paddy	9 0 17	10 0
Preliminary plan 178. Claimant—S. Marian.					
F 57	Mutur	—	Paddy land	3 1 26	10 0
Claimant—Periswan P. Theoparikari.					
G 57	Do.	—	Paddy land	3 3 16	10 0
Claimant—Silvestry Santiago.					
H 57	Do.	—	do.	2 2 14	10 0
Preliminary plan 442. Claimant—Crown.					
4058	Do.	Sambapodi Mirasaib	Crown jungle	2 2 7	12 50
4066	Do.	—	do.	0 3 16	12 50
Preliminary plan 589. Claimant—Crown.					
6410	Do.	Matarlevvai Meitinbawa	Jungle	2 3 33	12 50
Preliminary plan 626. Claimant—Crown.					
6846	Kankuveli	N. Arumukam	Paddy	11 1 18	12 50
Preliminary plan 648. Claimant—Crown.					
7853	Sampur	K. Kanapati	Paddy	1 3 6	12 50

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
7854	Sampur	Preliminary plan 649. Claimant—Crown. S. W. Kaliappan	Paddy	1 2 39	12 50
7855	Do.	do.	do.	1 0 4	12 50
9980	Mutur	Preliminary plan 830. Claimant—Crown. S. Velanthen	Jungle	26 2 15	12 50
9982	Do.	K. Vairavy	do.	13 3 34	12 50
9983	Do.	S. Vairavy	do.	6 0 24	12 50
9987	Do.	Preliminary plan 831. Claimant—Crown. J. Neekilan	Jungle	6 1 35	10 0
9988	Do.	M. Gabriel	do.	8 3 0	10 0
9989	Do.	K. Nurtin	do.	14 2 0	10 0
9990	Do.	K. Marian	do.	26 3 10	10 0
9993½	Mallaitivu	Preliminary plan 832. Claimant—Crown. —	High land	0 2 5	10 0
10438	Mutur	Preliminary plan 866. Claimant—Crown. U. Malimpillai	Paddy land	5 1 0	12 50
10441	Kaddaiparichan	Preliminary plan 867. Claimant—Crown. S. Sinnatampi	Chena	2 0 8	12 50
10442	Do.	—	do.	6 3 31	12 50
10450	Do.	V. Sinnatampi and another	Jungle	1 1 39	10 0
10451	Do.	J. Katiraman	do.	0 2 24	10 0
10452	Do.	V. Vairamuttu	do.	1 0 34	10 0
10454	Do.	K. Vairamuttu and one	do.	2 3 32	10 0
10455	Do.	—	do.	1 3 2	10 0
10457	Do.	M. P. Katiravelu	do.	1 2 30	10 0
10458	Do.	—	do.	0 3 21	10 0
10460	Do.	—	do.	1 0 36	10 0
10465	Do.	V. Tampiah	Garden	0 2 7	12 50
10469	Do.	K. Nanitampi and one	do.	1 3 5	12 50
10472	Do.	—	Jungle	1 2 15	10 0
10474	Do.	—	do.	1 1 10	10 0
10475	Do.	Preliminary plan 868. Claimant—Crown. M. P. Katiravelu	Chena	8 0 30	12 50
10476	Mutur	Preliminary plan 869. Claimant—Crown. U. Pichchai	Chena	9 1 34	12 50
10477	Do.	U. P. Meytin	do	3 3 17	12 50
10488	Do.	Preliminary plan 874. Claimant—Crown. —	Chena	11 2 20	12 50
10489	Do.	Preliminary plan 875. Claimant—Crown. M. Marimuttu	Chena	10 3 0	12 50
10490	Do.	M. Udaiar Ramanatapillai	do.	1 1 34	12 50
11888	Do.	Preliminary plan 969. Claimant—Crown. K. Mirasaibu	Jungle	2 2 30	20 0
11889	Do.	M. Murukesan	do.	5 2 33	20 0
11890	Do.	—	do.	26 3 25	20 0
11891	Do.	—	do.	10 0 10	20 0
D 350	Do.	Claimant—Sinnatampi Meytinva.	Paddy land	0 2 15	25 0
E 350	Do.	Claimant—Athampillai Kalentar.	do.	1 3 31	25 0
F 350	Do.	Claimant—S. M. Atham Bawa.	do.	0 3 29	25 0
G 350	Do.	Claimant—A. Abtulcader.	do.	0 0 22	25 0
H 350	Do.	—	do.	0 0 18	25 0
I 350	Do.	—	do.	2 0 28	25 0
J 350	Do.	Claimant—K. Tampiah.	do.	17 0 16	25 0
11901	Do.	Preliminary plan 970. Claimant—Crown. P. Aliyar	Jungle	3 1 21	12 50
11902	Do.	P. Mirasaib	do.	4 1 34	12 50
11903	Do.	—	do.	2 3 3	12 50
11904	Do.	O. P. Seku Matar Udaiyar	do.	14 3 0	12 50
11905	Do.	do.	do.	13 2 29	12 50
11906	Do.	do.	do.	2 3 3	12 50
11907	Do.	O. V. M. Kasin Marakayer	do.	30 1 14	12 50
11908	Do.	S. Sinnatampi	Jungle and paddy	8 1 36	15 0
11909	Do.	K. Nurtin	do.	3 0 27	15 0
11910	Do.	do.	do.	2 1 30	15 0
11911	Do.	M. Pakkirpillai	do.	1 2 17	15 0
11912	Do.	do.	do.	2 0 8	15 0
11913	Do.	M. Kachchu Marakayer	do.	3 2 14	15 0
11914	Do.	do.	do.	4 3 36	15 0
11915	Do.	P. Muheitin Bawa	do.	6 0 10	15 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
11916	Pachchanur	M. Muhamatutampi	Jungle	7 2 18	12 50
11917	Do.	A. Sapapati	do.	7 2 0	12 50
11918	Do.	do.	do.	5 3 17	12 50
11919	Do.	M. Muhamatutampi	do.	7 3 34	12 50
Preliminary plan 970. Claimant—Crown.					
11920	Do.	A. L. Emamsaibu	Jungle	6 1 31	12 50
11921	Do.	do.	do.	3 1 34	12 50
11922	Do.	K. Tamper	do.	12 3 4	12 50
11923	Do.	K. Vairan	do.	7 0 20	12 50
11924	Do.	A. S. Murukan	do.	5 2 24	12 50
11925	Do.	A. Saipu	do.	3 1 19	12 50
11926	Do.	O. Pichchaikandu	do.	7 3 8	12 50
11927	Do.	do.	do.	7 1 32	12 50
11928	Do.	A. Saipu	do.	4 2 23	12 50
11929	Do.	M. W. Murukesapillai	do.	15 3 18	12 50
Preliminary plan 1,829. Claimant—Crown.					
5861	Sampur	The Government Agent	Paddy field	2 0 21	20 0
5862	Do.	do.	do.	0 0 27	20 0
5863	Do.	do.	do.	0 0 29	20 0
5868	Do.	do.	do.	4 2 22	15 0
5869	Do.	do.	do.	6 1 28	30 0
5870	Do.	do.	do.	1 2 3	25 0
5871	Do.	do.	do.	0 1 0	25 0
5872	Do.	do.	do.	1 1 22	30 0
5873	Do.	do.	do.	2 0 21	30 0
5876	Do.	do.	do.	6 0 0	20 0
5877	Do.	do.	do.	2 0 26	20 0
5880	Do.	do.	do.	1 2 8	25 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 719, E. P.

கொலோனியல் சர்க்குரித்தாரா ஆபீசில்,
கொழும்பு, 1898 ம் வருஷ ஜூன் 1 ந் உ.

1898 ம் ஆண்டு கார்த்திகைமாதம் 29 ந் திகதி செவ்வாய்க்குழமை மத்தியானம் 12 மணிக்குத் அதற்கு
மேற் நாடளிலும் தன் ஆபீசில் கீழ் மாகாணத்து திரிசுக் காணமலை உதவி உயர்நிலைமேற்று வசன்வாகளால்,
இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உதவியுபண்ணப்பட்ட
புருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்கு விற்ப்பப்படும்.

93 காணித்துண்டுகள், கீழ் மாகாணத்து திரிசுக் காணமலை டிஸ்த்ரிக்டினு கொட்டியாரா பகுதியிலிருக்
கின்றது.

பிளான இலக்கம் 164. உரித்தாளி—அரசாட்சியாரா.

இல.	குறிச்சி.	கேள்விகாரண பெயர்.	வ்வரம்.	விசாலம். அ. தா. ப.	திட்டவிலை அக்கருக்கு ரூ. ச.
1237	பள்ளிகுடியிருப்பு	—	செய்கைபுண்ணா தரை	2 3 5	10 0
பிளான இலக்கம் 168. உரித்தாளி—கா. மீ. சின்னத்தம்பி.					
O 54	தோபபூ	—	நெற்கேற்ற தரை	9 0 17	10 0
பிளான இலக்கம் 178. உரித்தாளி—எஸ். மரியான்.					
F 57	முதூ	—	நெற்றரை	3 1 26	10 0
உரித்தாளி—ஜி. தீயோபரிகாரி.					
G 57	முதூ	—	நெற்றரை	3 3 16	10 0
உரித்தாளி—சி. சந்தியாசூ.					
X 57	முதூ	—	நெற்றரை	2 2 14	10 0
பிளான இலக்கம் 442. உரித்தாளி—அரசாட்சியாரா.					
4058	முதூ	ச. மீராசாய்பு	முடிக்கூரிய காடு	2 2 7	12 50
4066	ஷே	—	ஷே	0 3 16	12 50
பிளான இலக்கம் 589.					
6410	முதூ	மதாரெவவை மெய்தின் சாய்பு	காடு	2 3 33	12 50
பிளான இலக்கம் 626.					
6846	கருவெலி	என். சூறுமுகம்	வயல	11 1 18	12 50
பிளான இலக்கம் 648.					
7853	சம்பூ	க. கணவதி	வயல	1 3 6	12 50

இல.	குறிச்சி.	கேள்விக்காரன் பெயர்.	விவரம்.	விசாலம். அ. மு. ப.	திட்டவிலை அக்கருக்கு. ரூ. ச.
பிளான இலக்கம் 649.					
7854	சம்பூர்	எஸ். என். காளியப்பன்	வயல	1 2 39	12 50
7855	செடி	செடி	செடி	1 0 4	12 50
பிளான இலக்கம் 830.					
9980	மூதூர்	எஸ். வேலாயுதன்	காடு	26 2 15	12 50
9982	செடி	கே. வயிராவி	காடு	13 3 34	12 50
9983	செடி	எஸ். வயிராவி	காடு	6 0 24	12 50
பிளான இலக்கம் 831.					
9987	மூதூர்	ஜே. நீக்கிலான்	காடு	6 1 35	10 0
9988	செடி	எம். சவுரியல	காடு	8 3 0	10 0
9989	செடி	ஜே. நூர்தின்	காடு	14 2 0	10 0
9990	செடி	கே. முரியான்	காடு	26 3 10	10 0
பிளான இலக்கம் 832.					
9993½	மலவிகைத்தீவு	—	கிடலபூமி	0 2 5	10 0
பிளான இலக்கம் 866.					
10438	மூதூர்	என். மாலீனபிளின்	வயலதரை	5 1 0	12 50
பிளான இலக்கம் 867.					
10441	கடடைபறிச்சான்	எஸ். சீனனத்தமபி	சேனை	2 0 8	12 50
10442	செடி	—	செடி	6 3 31	12 50
10450	செடி	வ. சினனத்தம்பியு மறு	பேரும்	1 1 39	10 0
10451	செடி	ஜே. சுந்தராமன்	காடு	0 2 24	10 0
10452	செடி	எ. வயிரமுத்து	காடு	1 0 34	10 0
10454	செடி	கே. வயிரமுத்து மறுபே	காடு	2 3 32	10 0
10455	செடி	—	காடு	1 3 2	10 0
10457	செடி	—	காடு	1 2 30	10 0
10458	செடி	எம். பி. கதிரவேலு	காடு	0 3 21	10 0
10460	செடி	—	காடு	1 0 36	10 0
10465	செடி	வீ. தம்பையா	தோட்டம்	0 2 7	12 50
10469	செடி	கே. நன்னித்தமபி	செடி	1 3 5	12 50
10472	செடி	—	காடு	1 2 15	10 0
10474	செடி	—	செடி	1 1 10	10 0
10475	செடி	எம். பி. கதிரவேலு	சேனை	8 0 30	12 50
பிளான இலக்கம் 869.					
10476	மூதூர்	என். பிச்சை	சேனை	9 1 34	12 50
10477	செடி	என். பி. மெய்தின்	சேனை	3 3 17	12 50
பிளான இலக்கம் 874.					
10488	மூதூர்	—	சேனை	11 2 20	12 50
பிளான இலக்கம் 875.					
10489	மூதூர்	எம். மாரிமுத்து	சேனை	10 3 0	12 50
10490	செடி	எம். உ. சாமிநாதப்பிள்ளை	சேனை	1 1 34	12 50
பிளான இலக்கம் 969.					
11888	மூதூர்	கே. மீராசாய்வு	காடு	2 2 30	20 0
11889	செடி	கே. முருகேசன்	காடு	5 2 33	20 0
11890	செடி	—	காடு	26 3 25	20 0
11891	செடி	—	காடு	10 0 10	20 0
உரித்தாளி—சின்னத்தமபி மெய்தின்வாவா.					
D 350	மூதூர்	—	நெற்றை	0 2 15	25 0
உரித்தாளி—ஆ. கலந்தா.					
E 350	மூதூர்	—	நெற்றை	1 3 31	25 0
உரித்தாளி—எஸ். எம். ஆதமவாவா.					
F 350	மூதூர்	—	நெற்றை	0 3 29	25 0
உரித்தாளி—எ. அப்துலகாதா.					
G 350	மூதூர்	—	நெற்றை	0 0 22	25 0
H 350	செடி	—	செடி	0 0 18	25 0
I 350	செடி	—	செடி	2 0 28	25 0
உரித்தாளி—கே. தம்பையா.					
J 350	மூதூர்	—	நெற்றை	17 0 16	25 0
பிளான இலக்கம் 970. உரித்தாளி—அரசாட்கியா.					
11901	மூதூர்	பி. அவியா	காடு	3 1 21	12 50
11902	செடி	—	காடு	4 1 34	12 50
11903	செடி	பி. மீராசாய்வு	காடு	2 3 3	12 50
11904	செடி	—	காடு	14 3 0	12 50
ஒ. பி. சேனாமதாரா உடை யாரா					

இல.	குறிச்சி.	கேள்விக்காரன் பெயர்.	விவரம்.	விசாலம். அ. நூ. ப.	திட்டவிலை அக்கருக்கு ரூ. ச.
11905	மூதூர்	ஒ. பி. சேகரமதார உடையார்	காடு	13 2 29	12 50
11906	ஹெ	ஹெ	காடு	2 3 3	12 50
11907	ஹெ	ஒ. வீ. எம். காசிம் மரைக காயா	காடு	30 1 14	12 50
11908	ஹெ	எஸ். சின்னத்தம்பி	காடும் வயலும்	8 1 36	12 50
11909	ஹெ	கே. நார்தின்	ஹெ	3 0 27	15 0
11910	ஹெ	ஹெ	ஹெ	2 1 30	15 0
11911	ஹெ	எம். பகோபிள்ளை	ஹெ	1 2 17	15 0
11912	ஹெ	ஹெ	ஹெ	2 0 8	15 0
11913	ஹெ	கச்சிமரக்காயர்	ஹெ	3 2 14	15 0
11914	ஹெ	ஹெ	ஹெ	4 3 36	15 0
11915	ஹெ	பி. முகையகினைவாவா	ஹெ	6 0 10	15 0
11916	பச்சுதூர்	எம். முகமது தத்தம்பி	காடு	7 2 18	12 50
11917	ஹெ	எ. சபாபதி	காடு	7 2 0	12 50
11918	ஹெ	ஹெ	காடு	5 3 17	12 50
11919	ஹெ	முகமது தத்தம்பி	காடு	7 3 34	12 50
படம் 970. உரித்தாளி—அரசாட்சியார்.					
11920	ஹெ	எ. சி. இடம சாய்பு	காடு	6 1 31	12 50
11921	ஹெ	ஹெ	காடு	3 1 24	12 50
11922	ஹெ	கே. தம்பா	காடு	12 3 4	12 50
11923	ஹெ	கே. வயிரன்	காடு	7 0 20	12 50
11924	ஹெ	எ. எஸ். முருகன்	காடு	5 2 24	12 50
11925	ஹெ	எ. சாய்பு	காடு	3 1 19	12 50
11926	ஹெ	ஒ. பச்சைக்கண்ணு	காடு	7 3 8	12 50
11927	ஹெ	ஹெ	காடு	7 1 32	12 50
11928	ஹெ	எ. சாய்பு	காடு	4 2 23	12 50
11929	ஹெ	எம். பிள்ளியு. முருகேசுபிள்ளை	காடு	15 3 18	12 50
படம் 1,829. உரித்தாளி—அரசாட்சியார்.					
5861	சமநூர்	சுவாணமேந்து ஏசன்ரா	வயல	2 0 21	20 0
5862	ஹெ	ஹெ	வயல	0 0 27	20 0
5863	ஹெ	ஹெ	வயல	0 0 29	20 0
5868	ஹெ	ஹெ	வயல	4 2 22	15 0
5869	ஹெ	ஹெ	வயல	6 1 28	30 0
5870	ஹெ	ஹெ	வயல	1 2 3	25 0
5871	ஹெ	ஹெ	வயல	0 1 0	25 0
5872	ஹெ	ஹெ	வயல	1 1 22	30 0
5873	ஹெ	ஹெ	வயல	2 0 21	30 0
5876	ஹெ	ஹெ	வயல	6 0 0	20 0
5877	ஹெ	ஹெ	வயல	2 0 26	20 0
5880	ஹெ	ஹெ	வயல	1 2 8	25 0

இக்காணிகளைப் பற்றிய மேலதிக விபரம் அளவைத்தலைவரிடத்திலும் வீற்பனலின் கொத்திச்சுவையும் பற்றி திரிகோணமலை அரசாட்சியாரின் உதவி ஏசன்ரரிடத்திலும் மறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,
ஈ. நோலுவல் உவாக்கார்,
இராசாங்க லிதிதர்.

No. 720, E. P.

Colonial Secretary's Office,
Colombo, October 1, 1898.

ON Tuesday, November 29, 1898, at 12 noon, the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Trincomalee Lower Division of the Trincomalee District of the Eastern Province.

Preliminary plan 2,460.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
76506	Trincomalee Lower Division No. 10	K. Thamu	Crown	One cocoanut tree	0 0 0.12	100
76507	Do.	do.	do.	Cadjan hut	0 0 0.50	100
76508	Do.	do.	do.	do.	0 0 0.31	100
76509	Do.	do.	do.	Compound	0 0 0.68	100
76510	Do.	do.	do.	Cadjan house	0 0 1.50	100
76511	Do.	do.	do.	Compound	0 0 0.56	100

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 720, E. P.

கொலோனியல் சர்க்கிடுத்தார ஆபீசில்,
கொழும்பில், 1898 ம் வருஷ ஐப்பசிமீ 1 ந்திதி.

1898 ம் ஆண்டு கார்த்திகைமாதம் 29 ந்திதி செவ்வாய்க்கிழமை மத்தியானம் 12 மணிகளு தன ஆபீசில் கீழ் மாகாணத்து திரிகோணமலை உதவி கவர்ணடேந்து ஏசனறவாகளால் இதனடியற் சொல்லப்பட்ட டிருக்கிற முடிச்சுரிய காண்த்துணடுகளை, அரசாட்சியாரால் உததவுபண்ணப்பட்டிருக்கும பொருததப் பிரகாரம் ஏவததிற்குறி வீற்கப்படும.

6 காணிததுணடுகள், கீழ் மாகாணத்து திரிகோணமலை டுஸதிறிங்கின திரிகோணமலை பட்டணப்பகுதி யிலிருக்கினறத.

பிரான இலககம் 2,460. உரிததாளி—அரசாட்சியார்.

இல.	சூழ்ச்சி.	கேள்வீக்காரனின பெயர்.	விவரம்.	விசாலம். அ. மு. ப.	திட்டவிலை ஏக்கருக்கு ரூபா.
76506	திருகோணமலைப்பட்டணம் 10 ம் கொம்பா	கே. தாமு	தெனனை	0 0 0.12	100
76507	ஓடி	ஓடி	ஓலவீடு	0 0 0.50	100
76508	ஓடி	ஓடி	ஓடி	0 0 0.31	100
76509	ஓடி	ஓடி	வளவு	0 0 0.68	100
76510	ஓடி	ஓடி	ஓலவீடு	0 0 1.50	100
76511	ஓடி	ஓடி	வளவு	0 0 0.56	100

இக்காணிகளைப்பற்றிய மேலதிக விவரம் அளவைத்தலைவரிடத்திலும் விற்பனவின் கொந்திகுகளைப் பற்றி திரிகோணமலை அரசாட்சியாரின் உதவி ஏசனறரிடத்திலும் மறிந்துக்கொள்ளலாம்.

தேசாதிபதி மகோததமா அவர்களினது கட்டளையின்படி,

ஈ. நோவெல் உவாககர்,
இராசாங்க விகிதா.

No. 721, E. P.

Colonial Secretary's Office,
Colombo, October 10, 1898.

ON Tuesday, November 22, 1898, and the following days, at 12 noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,375.—Koralai pattu.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
76121	Valaichenai	U. Tamotarampillai	Fit for garden	3 1 10	10
Preliminary plan 1,193.—Eraur.					
2381	Uluntanai	P. H. Meyetinava	Virakkaddattupumi	7 1 20	10
2382	Do.	do.	do.	10 2 28	10
2383	Do.	do.	do.	24 3 0	10
2384	Do.	do.	do.	9 3 10	10
2385	Do.	do.	Toduvilattupumi	13 0 18	10
2386	Do.	do.	do.	30 3 25	10
2387	Do.	do.	do.	4 3 20	10
2388	Do.	do.	do.	11 1 0	10

Preliminary plan 839.—Porativu.

10033	Natanai	K. Kasinatan	Viratoddakkudiruppu	0 1 5	10
10034	Do.	General sale	Viratoddum	0 2 23	10
10035	Do.	K. Irupattaintappodi	do.	0 2 32	10
10036	Mandur	A. Bandan	Mutalaikkenimadu	1 1 31	10
10037	Do.	M. Arumukam	do.	0 3 4	10
10038	Do.	S. Kanapati	do.	0 3 33	10
10039	Do.	P. Katiramalai	do.	0 3 29	10
10040	Do.	P. Hingappu	do.	1 0 0	10
10041	Do.	A. Katiresan	do.	1 1 23	10
10042	Natanai	General sale	Encroachment	0 3 0	10
10043	Do.	do.	Fit for garden	0 0 37	10

Preliminary plan 2,175.—Chammanturai.

7266	Annamalai	N. Murukappan	Tampalavattaipumi	10 0 33	10
Preliminary plan 1,744.—Porativu.					
5428	Mandur	K. Velantan	Ventakadu	7 2 25	10
5432	Do.	S. Karuval	Fit for garden	1 1 32	10
5433	Do.	do.	do.	1 0 11	10
5434	Do.	General sale	do.	0 1 0	10

Preliminary plan 667.—Porativu.

C 224	Mandur	(Claimant—V. U. Chinnattampi, Vanniya)	Fit for paddy	0 3 4	10
-------	--------	---	---------------	-------	----

Preliminary plan 668.—Porativu.

7932	Mandur	P. H. Katiresapillai	Fit for garden	0 1 6	10
------	--------	----------------------	----------------	-------	----

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
76683	Vellankiri	Preliminary plan 2,495.—Porativu. V. V. Periyatampi	Tendampoddamunmari	13 1 28	10
76385	Palukamam	Preliminary plan 2,431.—Porativu. W. Kumaravelupillai	Kokkaddiyadittundu	0 1 8	10

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Batticaloa.

By His Excellency the Governor's command
E. NOEL WALKER,
Colonial Secretary.

No. 721, E. P.

கொலோனியல் சர்க்கிளத்தாரா ஆபீசில்,
கொழும்பில், 1898 ம் ஆண்டு அற்புதம் 10 ந் திகதி.

1898 ம் ஆண்டு கார்த்திகைமாதம் 22 ந் திகதியாகிய செவ்வாய்க்கிழமை முற்பகல் 12 மணியளவிலும்த
ணையடுத்த நாட்களிலும் கிழக்கு மாகாணத்து ஏசுனற்வாகள் தனது ஆபீசில் இதனடியிற் சொல்லப்பட்டிரு
ககிற முடிசூரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவண்பண்பட்டிருக்கும் பொருத்தப்பிரகா
ரம், எலத்திற்குறி உற்பரம்.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு மூலத்திற்கிலிருக்கின்றன.

பட்டம் 2,357, கோற்றைப்பற்று.

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	வியரம்.	விசாலம். அ. மு. ப.	தரிப்புலி ஏக்கருக்கு ரூ. ச.
76121	வானச்சேனை	உ. தாமோதரம்பிள்ளை	தோட்டச்செயகைக கேற்ற பூமி	3 1 10	10 0
பட்டம் 1,193, ஏறுதூர்.					
2381	உளுந்தனை	பொ. த. மெய்யதினவாவா	கரைக்கடடாத்துப் பூமி	7 1 20	10 0
2382	செடி	செடி	செடி	10 2 28	10 0
2383	செடி	செடி	செடி	24 3 0	10 0
2384	செடி	செடி	செடி	9 3 10	10 0
2385	செடி	செடி	தொடுவலாற்றுப்பூமி	13 0 18	10 0
2386	செடி	செடி	செடி	30 3 25	10 0
2387	செடி	செடி	செடி	4 3 20	10 0
2388	செடி	செடி	செடி	11 1 0	10 0

பட்டம் 839, போர்தீவு.

10033	நாதனை	க. காசிநாதன்	விரத்தோட்டக்கூடிய ருப்பு	0 1 5	10 0
10034	செடி	பொ. துவீற்பனவு	விரத்தோட்டம்	0 2 23	10 0
10035	செடி	சு. இரூபத்தைந்தாப்போடி	செடி	0 2 32	10 0
10036	மணரோ	அ. வன்டன	முத்தளைக்கேணி மடு	1 1 31	10 0
10037	செடி	மு. ஆறுமுகம்	செடி	0 3 4	10 0
10038	செடி	ச. கணபதி	செடி	0 3 33	10 0
10039	செடி	ப. கதிராமலை	செடி	0 3 29	10 0
10040	செடி	பி. ஈங்கப்ப	செடி	1 0 0	10 0
10041	செடி	அ. கதிரேசன்	செடி	1 1 23	10 0
10042	நாதனை	பொ. துவீற்பனவு	கூட்டிப்பிடித்த பூமி	0 3 0	10 0
10043	செடி	செடி	தோட்டச்செயகைகேற்றது	0 0 37	10 0

பட்டம் 2,175, சம்மாந்துறை.

7266	அன்னமலை	நா. முருகப்பன்	தம்பலவத்தைப்பூமி	10 0 33	10 0
பட்டம் 1,744, போர்தீவு.					
5428	மணரோ	க. வேலாயுதன்	வெந்தகாடு	7 2 25	10 0
5432	செடி	ச. கறுவல	தோட்டச்செயகைகேற்றது	1 1 32	10 0
5433	செடி	செடி	செடி	1 0 11	10 0
5434	செடி	பொ. துவீற்பனவு	செடி	0 1 0	10 0

பட்டம் 667.

C 224	மணரோ	(வீ. உ. சின்னத்தம்பி வன் னிமை உரித்தாளர்)	வேளாண்மைக்கேற்றது	0 3 4	10 0
-------	------	--	-------------------	-------	------

பட்டம் 668.

7932	மணரோ	பொ. த. கதிரேசபிள்ளை	தோட்டச்செயகைகேற்றது	0 1 6	10 0
------	------	---------------------	---------------------	-------	------

பட்டம் 2,495.

76683	வெல்லங்கிரி	வ. வீ. பெரியதம்பி	தெண்டம்போட்ட முன மாரி	13 1 28	10 0
-------	-------------	-------------------	--------------------------	---------	------

பட்டம் 2,431.

76385	பளுகாமம்	குமாரவேலுபிள்ளை	கொக்கட்டியடித்துண்டு	0 1 8	10 0
-------	----------	-----------------	----------------------	-------	------

இக்காணிகளைப்பற்றிய மேலதனமான வினம்பரங்களையும் உற்பனவின கொந்திக்களையுமபற்றி மட்ட
ககன்பு ஏசுனற்றுத்தரையவாகளிடம் உலவி அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,

ஈ. நோவெல் உவாகர்,
இராசாங்கலித்தா.

No. 722, E. P.

Colonial Secretary's Office,
Colombo, October 10, 1898.

ON Tuesday, November 22, 1898, and the following days, at 12 noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Preliminary plan 1,211.—Akkarai pattu.		Upset Price	
				Extent.		per Acre.	
				A. R. P.		Rs.	c.
2540	Karunkoddittivu	(Claimant—L. Isuppulevvai Marakkayer)	Velarukulam	13	0	30	10 0
2541	Do.	do.	do.	9	1	21	10 0
2542	Do.	do.	do.	11	0	27	10 0
76811	Karunkoddittivu	Preliminary plan 2,524.—Akkarai pattu. M. Manikkappodi	Navalkaddupumi	1	1	12	10 0
4112	Pankudaveli	Preliminary plan 446.—Eraur. A. Aliyar	Fit for paddy	36	3	30	10 -0
6501	Arumukattankudi-ruppu	Preliminary plan 600.—Eraur. A. Levaittampi	Fit for garden	3	3	16	10 0
6601	Do.	M. Utumalevvai	do.	4	2	13	10 0
1875	Eraur	Preliminary plan 1,154.—Eraur. M. Utumalevvai	Fit for garden	5	1	6	10 0
1893	Arumukattankudi	P. H. Hayattulevvai	do.	2	3	10	10 0
1919	Arumukattankudi	M. Utumalevvai	do.	9	2	36	10 0
1924	Do.	do.	do.	11	1	24	10 0
1928	Do.	do.	do.	13	0	9	10 0
5935	Eraur	Preliminary plan 1,835.—Eraur. M. Asanalevvai	Chammanodai	3	3	14	10 0
3182	Chittandi	Preliminary plan 1,345.—Eraur. M. Marakkayappodi and A. Pokker	Chempituraiakadu	8	0	33	10 0
3183	Do.	do.	do.	27	0	0	10 0
3183½	Do.	do.	do.	0	1	15	10 0
M	Pankudaveli	Preliminary plan 504.—Eraur. (Claimant—A. Mirasaivu)	Minael.chyadiveli	1	0	10	10 0
75791	Oddamavadi	Preliminary plan 2,298.—Koralai pattu. I. Aliyar	Fit for garden	6	0	0	10 0
2764	Pullumalai	Preliminary plan 1,240.—Bintenna. P. Appavu	Fit for garden	1	0	3	10 0
B	Kiddanki	Preliminary plan 268.—Karaivaku pattu. Mr. C. J. R. Le Mesurier	Resthouse premises	1	0	4	—
75633	Palaiminmadu	Preliminary plan 2,281.—Manmunai pattu. Mr. C. J. R. Le Mesurier	Resthouse premises	0	0	22-25	—
4151	Mavadimunmari	Preliminary plan 1,551.—Manmunai pattu. U. Mirasaivu	Encroachment	0	2	6	12 50
4152	Do.	do.	do.	0	3	1	12 50
4153	Do.	do.	do.	2	0	30	12 50

NOTE.—The value of lot B-2 is Rs. 40, and lot 75,633 is Rs. 60.

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent Batticaloa.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 722 E. P.

கொலோனியல் சககிடுததார ஆபீஸ்,
கொழும்பில், 1898 ம் வருஷ அக்டோபர் 10 நாள்.

1898 ம் ஆண்டு கார்த்திகை மாதம் 22-ந் திகதியாகிய செவ்வாய்க்கிழமை முற்பகல் 12 மணிளிலும் அதனுடைய நாட்களிலும் கிழக்கு மாகாணத்து கவர்னர் மேற்படி வசனநவாகன தனது ஆபீஸில் இதன்மீது சொல்லப்பட்டிருக்கிற முடிச்சூரிய காணத்தூண்டுகளை, அரசாங்கியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்பாரா.

காணத்தூண்டுகள், கீழ்க்கு மாகாணத்து மட்டகளைப்புடிவதற்கு விருக்கின்றன.

பட்டம் 1,211, அக்கரைப்பற்று.

தரிப்புலில்

இல.	குறிச்சி.	கேள்விகாரன் பெயர்.	வகை.	விசாலம்.	அச்சுக்கு
				அ. நா. ப.	ரூ. ச.
2540	கருங்கொட்டித்தீவு	(இ. ஈசுப்புவெலவை மரசு காயர் உரித்தாளர்)	வேலருகுளம்	13	0 30
2541	செடி	செடி	செடி	9	1 21
2542	செடி	செடி	செடி	11	0 27

பட்டம் 2,524.

76811	கருங்கொட்டித்தீவு	மு. மாணிக்கப்போடி	நாவற்காட்பேட்டி	1	1 12
-------	-------------------	-------------------	-----------------	---	------

C 4

இல.	குறிச்சி.	கேள்விக்காரன் பெயர்.	விவரம்	தரிப்புவிசை	
				விசாலம்.	அக்கருக்கு
				அ. து. ப.	ரூ. ச.
		படம் 600, ஏரூர்.			
6591	ஆறுமுகத்தான குடி யிருப்பு	அ. செவ்வைத்தம்பி	தோட்டச்செய்கை		
			கேற்றபூமி	3 3 16	10 0
6601	செடி	மு. உதுமாலெவவை	செடி	4 2 13	10 0
		படம் 1,154.			
1875	ஏரூர்	மு. உதுமாலெவவை	தோட்டச்செய்கை		
			கேற்றபூமி	5 1 6	10 0
1893	ஆறுமுகத்தானகுடி	பொ. த. அயாததுலெ வவை	செடி	2 3 10	10 0
1919	செடி	மு. உதுமாலெவவை	செடி	9 2 36	10 0
1924	செடி	செடி	செடி	11 1 24	10 0
1923	செடி	செடி	செடி	13 0 9	10 0
		படம் 1,835.			
5335	ஏரூர்	மு. அசனுவலெவவை	செம்மனோடை	3 3 14	10 0
		படம் 1,845.			
3182	சிறுநாண்டி	மு. மரைக்காப்போடியு மறுபேரும	செம்பித்துறைக்காடு	8 0 33	10 0
3183	செடி	செடி	செடி	27 0 0	10 0
3183½	செடி	செடி	செடி	0 1 15	10 0
		படம் 504.			
M 161	பங்குடாவெளி	(அ. மீராசாய்வு உருத் தாளி)	மீனாச்சியடிவெளி	1 0 10	10 0
		படம் 2,298, கோறனைப்பற்று.			
75791	ஒட்டைமாவடி	இ. அலியாச	தோட்டச்செய்கை		
			கேற்றது	6 0 0	10 0
		படம் 1,240, விற்தனைப்பற்று.			
2764	புலலுமலை	ப. அப்பாவு	தோட்டச்செய்கை		
			கேற்றது	1 0 3	10 0
		படம் 268, கரைவாசுப்பற்று.			
B 2	கிட்டங்கி	மிஸர் லெமசூரித்தரை	வாடிவீடுவெனவு	1 0 4	—
		படம் 2,281, மண்முனைப்பற்று.			
75633	பாலேமீன்மடு	மிஸர் லெமசூரித்தரை	வாடிவீடுவெனவு	0 0 22.25	—
		படம் 1,551.			
4151	மாவடிமுனமாரி	உ. மீராசாய்வு	கூட்டப்பிடித்தபூமி	0 2 6	12 50
4152	செடி	செடி	செடி	0 3 1	12 50
4153	செடி	செடி	செடி	2 0 30	12 50
		படம் 466, ஏரூர்.			
4112	பங்குடாவெளி	அ. அலியாச	வெள்ளாணமைக்கே		
			றத்து	36 3 30	10 0

இக்காலிகளைப்பற்றிய மேலதமான விளம்பரங்களையும் விற்பனையின் கொந்தீசங்களையும்பற்றி மட்டக் களப்பு அரசாட்சியின் ஏசனறுக்குரை யவர்களிடம் வினாவி அறிந்துநீத்துக்கொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,

ஈ. நோவெல உவாக்கா,
இராசாங்க வித்தா.

No. 723, E. P.

Colonial Secretary's Office,
Colombo, October 10, 1898.

ON Thursday, December 15, 1898, and the following days, at 12 noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
76584	Nellikadu	K. P. Nakandappodi	Chotaiyankadduchenai	9 1 37	10
		Preliminary plan 2,480.—Manmunai pattu.			
76529	Ampilanturai	M. Pakkirmeyetin	Fit for paddy	2 2 8	10
		Preliminary plan 1,712.—Manmunai pattu			
5254	Munaikkadu	V. Tevappodi	Low jungle	1 1 33	10
5255	Do.	do.	do.	0 0 35	10
5256	Do.	do.	Garden	0 0 30	10
5257	Do.	do.	Low jungle	0 1 7	10
5258	Do.	do.	Garden	0 1 19	10
5259	Do.	do.	do.	0 3 8	10
5260	Do.	do.	Open land	0 1 20	10

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
76170	Iuppaiyadichchenai	Preliminary plan 2,387.—Manmunai pattu. A. Mirasaivu	Puliyadimunmarichenai	7 2 0	10
76018	Aiyittiamalai	Preliminary plan 2,344.—Manmunai pattu. U. Mukammatu Ismalevvai	Fit for paddy	8 2 19	10
76023	Do.	do.	do.	35 2 10	10
76025	Do.	do.	do.	13 1 0	10
75808	Miravodai	Preliminary plan 2,302.—Koralai pattu. A. V. Mirasaivu	Fit for paddy	12 3 30	10
7270	Karunkoddittivu	Preliminary plan 2,178.—Akkarai pattu. S. Usan	Low land	1 0 19	10
76306	Tumpankeni	Preliminary plan 2,418.—Porativu pattu. V. V. Periyatampi	Fit for paddy	3 1 9	10
86	Tirukkivil	Cadastral survey No. 2.—Akkarai pattu. Rev. E. M. Weaver	Fit for garden	8 3 10	10

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Batticaloa.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 723, E. P.

கொலோனியல் சுககித்ததார ஆபீசில்,

கொழும்பில், 1898 ம் ஆண்டு ஜூன் 10 ந் உ.

1898 ம் ஆண்டு மார்ச்சு மாதம் 15 ன் திகதியாகிய வியானகிழமையிலுமதனையடுத்த நாட்களிலும் கிழக்கு மாகாணத்து கவற்றணமேந்து ஏசன்றவர்கள் தனது ஆபீசில் இசனமயிற் சொல்லப்படருசுகிற முடிக குரிய காணித துண்டுசெனை, அரசரிட்சயாரால் உததரவுபணணப்பட்டிருக்கும் பொருததப்பிரகாரம் எதைதற் கூறி விற்பார.

காணித துண்டுசென், கிழக்கு மாகாணத்து மட்டககனப்பு டிஸ்திரிக்டிலிருக்கிறான.

படம் 2,480, மணமுனைப்பற்று.

ஏக்கருக்கு
தரிப்பு
விசாலம்.
அ. நூ. ப. ரூபா.

இல.	சூறிச்சி.	சேன்லீக்காரனின் பெயர்.	விவரம்.	விசாலம். அ. நூ. ப.	ரூபா.
76584	நெலவிக்காடு	ச. ப. நாகண்டாப்போடி	சோதையன காட்டுக சேணி	9 1 37	10
76529	அம்பிளாந்துறை	படம் 2,463. ப. பைசகிராமையதீன்	வேளாண்மைசெய்கைக் கேற்ற பூமி	2 2 8	10
5254	முனைக்காடு	படம் 1,712. வ. தேவப்போடி	தனைகாடு	1 1 33	10
5255	ஓடி	ஓடி	ஓடி	0 0 35	10
5256	ஓடி	ஓடி	தோட்டம்	0 0 30	10
5257	ஓடி	ஓடி	தனைகாடு	0 1 7	10
5258	ஓடி	ஓடி	தோட்டம்	0 1 19	10
5259	ஓடி	ஓடி	ஓடி	0 3 8	10
5260	ஓடி	ஓடி	வெட்டைப்பூமி	0 1 20	10
76170	இலுப்பையடிச் சேனை	படம் 2,387. அ. மீராசாயவு	புளியடி முனமாரிச்சேன	7 2 0	10
76018	ஆயித்தியமலை	படம் 2,344. உ. மு. இஸமாலெவவை	வேளாண்மைக்கேற் றபூமி	8 2 19	10
76023	ஓடி	ஓடி	ஓடி	35 2 10	10
76025	ஓடி	ஓடி	ஓடி	13 1 0	10
75308	மிருவோடை	படம் 2,302, கோறனைப்பற்று. அ. வ. மீராசாயவு	வேளாண்மைக்கேற் றபூமி	12 3 30	10
7270	கருங்கொட்டித்திவு	படம் 2,178, அக்கரைப்பற்று. உசன்	பள்ளப்பூமி	1 0 19	10
76306	தும்பங்கேணி	படம் 2,418, போரதிவுப்பற்று. வ. வி. பெரியதட்டி	வெள்ளாண்மைக்கேற்றத	3 1 9	10
86	திருக்கோவல்	படம் 2, அக்கரைப்பற்று. கனம். எ. மி. வீரா	தோட்டச்செய்கைக்கே ற்ற பூமி	8 3 10	10

இக்காணிகளைப்பற்றிய மேலதனமான விவரப்பாங்களுமும் வீற்றனவின் கொந்திசுகளைப்பற்றி மட்டக கனப்பு ஏசனறுததுரை யவர்களிடம் வினாவியறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோததமா அவர்களினது கட்டளையின்படி,

ஈ. நோவெல் உவாககா,

இராசாங்க லிசுதா.

No. 724, E. P.

Colonial Secretary's Office,
Colombo, October 12, 1898.

ON Tuesday, November 22, 1898, and following days, at 12 noon, the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and thirteen allotments of land situated in the Tampalakam division of the Trincomalee District of the Eastern Province.

Preliminary plan 545. Village—Kiniyai.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	Rs. c.
5234	P. Chinnatampi	Crown	Jungle	2	2 2	12 50
5235	P. M. Kuppaitempi	do.	do.	3	1 34	12 50
5239	Aptulrahiman Kuvatu	do.	Cocoanut and jungle	1	0 36	12 50
5240	Matar Samsar	do.	Jungle	1	0 9	12 50
5241	Chinnatampi Appasi	do.	do.	3	3 0	12 50
5242	Ahamatu Usansaivu	do.	do.	2	2 23	12 50
5243	Esupu Miralevvai	do.	do.	1	0 31	12 50
5246	M. Marakkayertampi and one	do.	Open	0	1 26	12 50
5248	Do.	do.	Cocoanut and open	0	1 31	12 50
5249	S. Ismael	do.	Bare, fit for cocoanut	0	1 27	12 50
5250	Do.	do.	Jungle fit for cocoanut	0	3 9	12 50
5252	P. Utuman	do.	Cocoanut and jungle	1	2 29	12 50
5253	P. Abtulcader	do.	do.	1	2 4	12 50
5258	C. Mammatukasim	do.	Open	0	1 22	12 50
5259	M. Ahamatu	do.	Cleared jungle	0	1 21	12 50
5261	—	do.	Cocoanut, open, & jungle	1	2 11	12 50
5262	A. Pirumammatu	do.	do.	1	1 18	12 50
5263	U. R. Usansaipu	do.	Open and jungle	1	1 18	12 50
5264	M. Meytinbawa	do.	Clear and jungle	0	3 39	12 50
5265	A. M. Aptulrahiman	do.	Cocoanut and jungle	1	1 7	12 50
5268	K. Pichchai	do.	Cocoanut	0	0 12	12 50
5269	I. Sekumatar	do.	do.	0	0 23	12 50
5270	S. Masiadu	do.	Cocoanut and bare	0	2 2	12 50
5271	A. Unis	do.	Jungle	0	3 11	12 50
5272	U. Usansaipu	do.	Cocoanut and open	0	1 6	12 50
5274	C. Meytinbawa	do.	do.	0	2 20	12 50
5276	C. Mirasaipu	do.	Cleared and open	0	2 18	12 50
5277	P. Sinnappu	do.	do.	0	2 0	12 50
5278	M. Kasim	do.	Cocoanut, open, & jungle	2	3 25	12 50
5279	A. Sinnatampi	do.	Jungle	1	2 22	12 50
5280	S. Raiab	do.	Cocoanut and open	1	0 9	12 50
5283	K. Aliyar	do.	Pond, open, and jungle	1	2 36	12 50
5284	A. Allapichchai	do.	do.	0	1 32	12 50
5285	V. Avutukader	do.	Cocoanut and jungle	1	0 5	12 50
5286	S. Atampillai	do.	Jungle	1	3 12	12 50
5287	N. Meytinbawa	do.	Cocoanut and sundries	3	2 4	12 50
5288	U. R. Sekusaipu	do.	Jungle	1	2 14	12 50
5289	A. Kasim and one	do.	do.	1	0 26	12 50
5290	M. Kadduvava	do.	do.	1	3 3	12 50
5292	A. Vappu	do.	do.	1	1 27	12 50
5293	P. Kadduvava and one	do.	do.	1	0 24	12 50
5294	K. Avutalkader	do.	Cocoanut and jungle	0	2 9	12 50
5299	N. Sinnatampi	do.	Cocoanut	0	0 33	12 50
5300	M. Asanar	do.	Open	0	3 29	12 50
5302	Do.	do.	Cocoanut	0	0 36	12 50
5303	M. Vappu	do.	Cocoanut, &c.	2	1 24	12 50
5304	D. P. Ibrahim	do.	Jungle	1	0 13	12 50
5305	A. Sala	do.	do.	0	2 30	12 50
5306	S. Banchor	do.	Cleared and jungle	0	1 31	12 50
5307	K. Anakar	do.	do.	0	2 38	12 50
5309	A. Abdulrahiman	do.	Open jungle and cocoanut	0	2 21	12 50
5311	U. Alwar and one	do.	Jungle	1	2 18	12 50
5312	Pirulevvai Marikair	do.	do.	0	2 38	12 50
5313	P. Draman	do.	do.	0	2 30	12 50
5316	M. Abubakkir	do.	do.	2	0 0	12 50
5321	A. Abdulcader	do.	Bare	0	1 9	12 50
5322	K. Abdulcader	do.	do.	0	0 19	12 50
5323	A. Utuman	do.	Cocoanut and bare	0	1 15	12 50
5324	A. Umarukatta	do.	Bare	0	1 9	12 50
5325	I. Meytinbawa	do.	Cleared and jungle	0	3 10	12 50
5326	M. Pakkir Meytin	do.	Cocoanut and open	0	1 27	12 50
5329	A. Usan	do.	Bare and jungle	0	2 0	12 50
5336	—	do.	Jungle	0	1 14	12 50
5337	A. Kalendar	do.	Jungle and few plants	1	0 38	12 50
5338	P. Karuppan	do.	Open chena	1	0 4	12 50
5339	K. Sinnatampi	do.	do.	0	3 0	12 50
5340	P. Meytin	do.	do.	1	1 6	12 50
5341	K. Sinnatampi	do.	do.	1	1 2	12 50

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
5342	P. Namasiyayam	Crown	Jungle	5	2 30	12	50
5343	M. Kuppaier	do.	Cocoanut and chena	1	2 33	12	50
5344	M. Sinnetampi	do.	do.	1	0 11	12	50
5345	M. Kantapper	do.	Chena	1	0 38	12	50
5346	V. Sinnakuddi	do.	do.	4	2 7	12	50
5354	A. U. Vappu	do.	Cocoanut	0	1 27	12	50
5355	P. Draman	do.	Cocoanut and bare	0	1 20	12	50
5356	P. Mammatu	do.	Cocoanut	1	1 1	12	50
5357	K. Mirasaipu	do.	Bare	0	0 30	12	50
5358	P. Pakkirtampi	do.	do.	0	1 8	12	50
5359	A. Pichchai	do.	do.	0	1 20	12	50
5360	I. Asai Umma	do.	do.	0	2 10	12	50
5364	A. Mirasaipu	do.	do.	0	0 36	12	50
B 174	—	M. Sinnetampi	Cocoanut and bare	1	1 16	12	50
C 174	—	S. Allapichchai and others	Cocoanut, open, and jungle	4	2 26	12	50
D 174	—	V. Kanni Umma	Cocoanut	0	1 34	12	50
F 174	—	M. Pathumma	do.	0	1 24	12	50
G 174	—	P. Mirasaipu	do.	0	1 35	12	50
H 174	—	M. Sinnetampi	Cocoanut and bare	0	1 13	12	50
I 174	—	M. Vappu	do.	0	2 6	12	50
L 174	—	P. Mirasaipulevvai	Cocoanut and jungle	0	2 21	12	50
M 174	—	do.	do.	0	2 31	12	50
O 174	—	A. Kuppaier	do.	0	3 13	12	50
P 174	—	S. Aptulcader	do.	0	2 20	12	50
Q 174	—	do.	Cocoanut and jungle	0	1 16	12	50
R 174	—	do.	Cocoanut, bare, and jungle	0	2 0	12	50
X 174	—	P. Pakkirkuddi	Cocoanut	0	3 4	12	50
Y 174	—	A. I. S. Mirasaibu	Cocoanut and open	1	0 26	12	50
B 175	—	A. Pakkir	do.	0	1 13	12	50
C 175	—	A. Kuppaier	do.	0	1 21	12	50
5367	—	Preliminary plan 546. Village—Kiniyai.					
5369	K. Pandari	Crown	Bare karaichi	1	0 0	10	0
5378	—	do.	Paddy	5	2 10	10	0
5379	—	do.	Sundry	0	2 16	10	0
5379	—	do.	Jungle and high land	1	1 37	10	0
D 176	—	Preliminary plan 547. Village—Kiniyai.					
E 176	—	A. Miralevvai	Paddy	8	2 4	12	50
5384	—	A. Palli	do.	4	1 8	12	50
5384	—	Crown	Open and bushy	1	0 21	10	0
5638	—	Preliminary plan 554. Village—Kiniyai.					
5642	—	Crown	Paddy	2	0 0	12	50
5646	—	do.	Cleared high land	2	1 14	10	0
5655	—	do.	do.	1	3 3	10	0
5655	—	do.	High land and ditch	0	2 26	10	0
5741	—	Preliminary plan 557. Village—Kiniyai.					
5742	—	Crown	Paddy	9	0 27	12	50
5743	—	do.	do.	11	3 30	12	50
5744	—	do.	do.	14	0 0	12	50
5744	—	do.	do.	9	0 0	12	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 724, E. P.

கொலோனியல் சர்க்குர்த்தார் ஆபீசில்,
கொழும்பில், 1898 ம் (வா) அற்பபிசு 12 ந் வ.

1898 ம் ஆண்டு கார்த்திகைமாதம் 22 ந் தேதி செல்வாய்க்கிழமை மத்தியானம் 12 மணிக்கு மதுரையி
த்த நாட்களிலும் தன் ஆபீசில் கீழ் மாகாணத்து திரிசோணமலை உதவி சுவர்ணமேந்து ஏசன்மலர்களால் இதன
டியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும்
பொருத்தப்பிரகாரம் வலத்திற்குறி விற்கப்படும்.

113 காணித்துண்டுகள், கீழ் மாகாணத்து திருக்கோணமலை டிஸ்திரிக்டின் தம்பலசம்ப பகுதியிலிருக்
கின்றது.

பிளான் இலக்கம் 545. குறிச்சி—கினியாயர்.

இல.	கேள்விக்காரன்.	உரித்தாளி.	விவரம்.	விசாலம்.		அக்கருக்கு
				அ. மூ. ப.	ரு ச	
5234	பி. சின்னத்தம்பி	அரசாட்சியார்	காடு	2	2 2	12 50
5235	பி. எம். குப்பைத்தம்பி	சை	காடு	3	1 34	12 50

திட்டவிலை

இல.	கேள்விக்காரன்.	உரித்தாரி.	விவரம்.	விசாலம்.		திட்டவிலை அக்கருக்கு
				அ. நூ. ப.	ரூ. ச.	
5239	அ. கவுத்து	அரசாட்சியார்	தென்னையுங் காடும்	1 0 36		12 50
5240	மதார் காமிகார்	நெ	காடு	1 0 9		12 50
5241	சின்னத்தம்பி அப்பாசி	நெ	காடு	3 3 0		12 50
5242	அ. உச்சைய்யு	நெ	காடு	2 2 23		12 50
5243	இ. மீராலெவ்வை	நெ	காடு	1 0 31		12 50
5246	எம். மரக்காயர் தம்பியு மறுபேரும்	நெ	திறப்பானதரை	0 1 26		12 50
5248	நெ	நெ	தென்னையும் வெளியும்	0 1 31		12 50
5249	எஸ். இசுமாயில்	நெ	தென்னைக்கேற்ற வெளி	0 1 27		12 50
5250	நெ	நெ	தென்னைக்கேற்றகாடு	0 3 9		12 50
5252	பி. ஒருமான்	நெ	கென்னையுங் காடு	1 2 29		12 50
5253	பி. அப்துல்காதர்	நெ	நெ	1 2 4		12 50
5258	சி. மம்மதுக்காசிம்	நெ	வெளி	0 1 22		12 50
5259	எம். அகமது	நெ	துப்பரவுபண்ணின காடு	0 1 21		12 50
5261	—	நெ	தென்னையும் வெளி யும்	1 2 11		12 50
5262	எ. பீரூமம்மது	நெ	நெ	1 1 18		12 50
5263	டபிய்யு. ஆர். உச்சைய்யு	நெ	வெளியுங் காடும்	1 1 18		12 50
5264	எம். மெய்தின்வாவா	நெ	நெ	0 3 39		12 50
5265	எ. எம். அப்துல் நெகி மான்	நெ	தென்னையுங் காடும்	1 1 7		12 50
5268	கே. பிச்சை	நெ	தென்னை	0 0 12		12 50
5269	ஐ. சேகுமதார்	நெ	தென்னை	0 0 23		12 50
5270	எஸ். மசிப்பாத்து	நெ	தென்னையும் வெளி யும்	0 2 2		12 50
5271	எ. உனிஸ்	நெ	காடு	0 3 11		12 50
5272	உ. உச்சைய்யு	நெ	தென்னையும் வெளி யும்	0 1 6		12 50
5274	சி. மெய்தின்வாவா	நெ	நெ	0 2 20		12 50
5276	சி. மீராசாய்யு	நெ	வெளியும் துப்பரவு பண்ணின காடும்	0 2 18		12 50
5277	பி. சின்னப்பு	நெ	நெ	0 2 0		12 50
5278	எம். காசிம்	நெ	தென்னை, வெளி, காடு	2 3 25		12 50
5279	எ. சின்னத்தம்பி	நெ	காடு	1 2 22		12 50
5280	எஸ். நயப்பு	நெ	தென்னையும் வெளி யும்	1 0 9		12 50
5283	கே. அலியார்	நெ	குளம், வெளி, காடு	1 2 36		12 50
5284	எ. அல்லாபிச்சை	நெ	நெ	0 1 32		12 50
5285	வி. அப்துல்காதர்	நெ	தென்னையும் காடும்	1 0 5		12 50
5286	எஸ். ஆதம்பிள்ளை	நெ	காடு	1 3 12		12 50
5287	எ. மெய்தின்வாவா	நெ	தென்னையும் மதுபு ரோசனமும்	3 2 4		12 50
5288	யூ. ஆர். சேகுசாய்யு	நெ	காடு	1 2 14		12 50
5289	எ. காசின்	நெ	காடு	1 0 26		12 50
5290	எம். காட்டுவாவா	நெ	காடு	1 3 3		12 50
5292	எ. வாப்பு	நெ	காடு	1 1 27		12 50
5293	பி. காட்டுவாவாவும் மறுபேரும்	நெ	காடு	1 0 24		12 50
5294	கே. அப்துல்காதர்	நெ	தென்னையுங் காடும்	0 2 9		12 50
5299	என். சின்னத்தம்பி	நெ	நெ	0 0 33		12 50
5300	எம். அசனார்	நெ	வெளி	0 3 29		12 50
5302	நெ	நெ	தென்னை	0 0 36		12 50
5303	எம். வாப்பு	நெ	நெ	2 1 24		12 50
5304	டி. பி. இவுருகிம்	நெ	காடு	1 0 13		12 50
5305	எ. சாலா	நெ	காடு	0 2 30		12 50
5306	எஸ். வவுச்சர்	நெ	வெளியும் துப்பரவு பண்ணின காடும்	0 1 31		12 50
5307	சே. அவக்கர்	நெ	நெ	0 2 38		12 50
5309	எ. அப்துல்நெகிமான்	நெ	வெளி, காடு, தென்னை	0 2 21		12 50
5311	என். அலியார்	நெ	காடு	1 2 18		12 50
5312	மீராலெவ்வை மரக்காயர்	நெ	காடு	0 2 38		12 50

இல.	கேள்விக்காரன்.	உரித்தாளி.	விவரம்.	விசாலம்.		திட்டவிலை அக்கருக்கு
				அ. நூ. ப.	ரூ. ச.	
5313	பி. திருமான்	அரசாட்சியார்	காடு	0 2 30		12 50
5316	எம். அலுவல்கர்	நெ	காடு	2 0 0		12 50
5321	எ. அப்துல்காதர்	நெ	வெளி	0 1 9		12 50
5322	கே. அப்துலகாதர்	நெ	வெளி	0 0 19		12 50
5323	எ. உதுமான்	நெ	தென்னையும் வெளியும்	0 1 15		12 50
5324	எ. உமறுகத்தா	நெ	வெளி	0 1 9		12 50
5325	ஐ. மெய்தின்வாவா	நெ	தூப்பரவுபண்ணின தூம் தூப்பரவுபண் ணைத காடும்	0 3 10		12 50
5326	எம். பக்கீர்ஜஸ்தின்	நெ	தென்னையும் வெளியும்	0 1 27		12 50
5329	எ. உசன்	நெ	வெளியும் காடும்	0 2 0		12 50
5336	—	நெ	காடு	0 1 14		12 50
5337	எ. கலந்தர்	நெ	காடும் புரோசனமும்	1 0 38		12 50
5338	பி. கறுப்பன்	நெ	திறப்பான தரை	1 0 4		12 50
5339	கே. சின்னத்தம்பி	நெ	நெ	0 3 0		12 50
5340	பி. மெய்தின்	நெ	நெ	1 1 6		12 50
5341	கே. சின்னத்தம்பி	நெ	நெ	1 1 2		12 50
5342	பி. நமசிவாயம்	நெ	காடு	5 2 30		12 50
5343	எம். குமாபயர்	நெ	தென்னையும் சேனை யும்	1 2 33		12 50
5344	எம். சின்னத்தம்பி	நெ	நெ	1 0 11		12 50
5345	எம். கந்தயர்	நெ	சேனை	1 0 38		12 50
5346	வி. சின்னக்குடடி	நெ	சேனை	4 2 7		12 50
5354	எ. என். வாப்பு	நெ	தென்னை	0 1 27		12 50
5355	பி. திருமான்	நெ	தென்னையும் வெளியும்	0 1 20		12 50
5356	பி. மம்மது	நெ	தென்னை	1 1 1		12 50
5357	கே. மீராசாய்பு	நெ	வெளி	0 0 30		12 50
5358	பி. பக்கீர்த்தம்பி	நெ	வெளி	0 1 8		12 50
5359	எ. பிச்சை	நெ	வெளி	0 1 20		12 50
5360	ஐ. ஆசைஉம்மா	நெ	வெளி	0 2 10		15 50
5364	எ. மீராசாய்பு	நெ	வெளி	0 0 36		12 50
B 174	—	எம். சின்னத்தம்பி	தென்னையும் வெளியும்	1 1 16		12 50
C 174	—	எஸ். அலலாபிச்சையு மறு பேரும்	தென்னையும் வெளிக் காடும்	4 2 26		12 50
D 174	—	கே. கன்னியும்மா	தென்னை	0 1 34		12 50
F 174	—	எம். பாத்தும்மா	தென்னை	0 1 24		12 50
G 174	—	பி. மீராசாய்பு	தென்னை	0 1 35		12 50
H 174	—	எம். சின்னத்தம்பி	தென்னையும் வெளியும்	0 1 13		12 50
I 174	—	எம். வாப்பு	நெ	0 2 6		12 50
L 174	—	பி. மீராசாய்புலெவ்வை	காடு	0 2 21		12 50
M 174	—	நெ	காடு	0 2 31		12 50
O 174	—	எ. குப்பைத்தம்பி	காடு	6 3 13		12 50
P 174	—	எஸ். அப்துலகாதர்	காடு	0 2 20		12 50
Q 174	—	நெ	காடு	0 1 16		12 50
R 174	—	நெ	காடும் வெளியும்	0 2 0		12 50
X 174	—	பி. பக்கீர்குடடி	தென்னை	0 3 4		12 50
Y 174	—	எ. ஐ. எஸ். மீராசாய்பு	தென்னையும் வெளியும்	1 0 26		12 50
B 175	—	எ. பக்கீர்	நெ	0 1 13		12 50
C 175	—	எ. குப்பைத்தம்பி	நெ	0 1 21		12 50
பிளான் இலக்கம் 546.						
5367	—	அரசாட்சியார்	கரைச்சி	1 0 0		10 0
5369	கே. பண்டாரி	நெ	வயல்	5 2 10		10 0
5378	—	நெ	பலபுரோசனம்	0 2 16		10 0
5379	—	நெ	காடும் மேடும்	1 1 37		10 0
பிளான் இலக்கம் 547.						
D 176	—	எ. மீராலெவ்வை	வயல்	8 2 4		12 50
F 176	—	எ. பள்ளி	வயல்	4 1 8		12 50
5384	—	அரசாட்சியார்	திறப்பானபரட்டை க்காடு	1 0 21		10 0

இல.	கேள்விக்காரன்.	உரித்தாளி.	விவரம்.	விசாலம். அ. நூ. ப.	திட்டவிலை அக்கருக்கு ரூ. ச.
		பிளான் இலக்கம் 554.			
5638	—	அரசாட்சியார்	வயல	2 0 0	12 50
5642	—	தே	தப்பரவுபண்ணின் மேடு	2 1 14	10 0
5646	—	தே	தே	1 3 3	10 0
5655	—	தே	மேடும் பள்ளமும்	0 2 26	10 0
		பிளான் இலக்கம் 557.			
5741	—	அரசாட்சியார்	வயல	9 0 27	12 50
5742	—	தே	வயல	11 3 30	12 50
5743	—	தே	வயல	14 0 0	12 50
5744	—	தே	வயல	9 0 0	12 50

இக்காணிகளைப்பற்றிய மேலதிக விபரம் அளவைத்தலைவரிடத்திலும் விற்பனவின் கொந்திசுகளைப்பற்றி திரிகோணமலை அரசாட்சியாரின் உதவி ஏசன்றரிடத்திலு மறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டளையின்படி.

ஈ. நோவெல் உவாக்கர்,
இராசாங்க லிசுதர்.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,284, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 5, 1898.

ON Monday, November 21, 1898, at 1 o'clock p.m., the Government Agent for the North-Western Province will put up to auction for sale or settlement, at his office in Kufunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,236.

Claimant.—A. A. C. Moraes.

Claimant—A. A. C. Moraes.				Extent.	Upset Price
Lot.	Village.	Name of Land.	Description.	A. R. P.	per Acre.
					Rs.
M 1132	Kandegedara	Gangodawatta	Cocoonut plants 3 to 5 years old	6 3 1	50
N 1132	Do.	Kemanwetiyahena	do.	1 1 4	30
O 1132	Do.	Gangodahena	Chena	20 1 6	20
P 1132	Do.	do.	Cocoonut plants about 1 year old	4 1 34	30
Q 1132	Do.	Madangahahena	Chena cultivated with kurakkan	4 0 9	20
R 1132	Do.	Badapeliyagodakandehena	Chena	0 3 14	20
S 1132	Do.	Madangahahena	do.	2 0 26	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,284, N.-W. P.

වසර 1898 ස්වූච්ඡේදයේ මස 10 වෙනි දින කොළඹ

මහසෙකුකාරිස්ථානයේ සත්තෝරුවේදිය.

වසම් දිසාවේ කුරුතැගල ආණ්ඩුවේ ඒජන්තලත්තාත්තේ චසිත් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්
තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1898 ක්වූ තොවාලුම් මස 21 වෙනි දිනවූ සඳු දවල් 1ව
කුරුතැගල කව්වේරියේදී වෙත්දෙසිකර විකුණත්ට තොගොත් තේරුම්කරදෙන්නට සෙදෙනවා දැන.

වසර ෫කට වැඩි කාලයක් තුළ පැවැත්වූ පළාත් පාලන ආයතන මැතිවරණයේ පිහිටි, නිවෙහ නිමිකා බෙදි 7ක්.

සිතියම 2,236. අයිතිකම් කියවනා—ඒ, ඒ, සී, මොරසිස්.

අන්තර්

කො.	ගව.	ඉල්ළිමිකාරයා.	අත්දම.	මකෙ.	කිසි මිල.
M 1132	කන්දේගෙදර	ගන්ගොඩවත්ත	අවරුදු 3 කේ සිට 5 ව වසස ඇති පොල්පැල වවාපු ඉඩම	අ. රු. ප.	රු.
N 1132	එම	කෙමන්වැට්ඨේගෙන	එම	6 3 1	50
O 1132	එම	ගන්ගොඩගෙන	කෙන	1 1 4	30
P 1132	එම	එම	අවරුද්දත්පමනවසසඇති පොල්පැල වවාපු ඉඩම	20 1 6	20
				4 1 34	30

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහන. අ. රු. ප.	අක්කරයක මිල. රු.
Q 1132	කන්දේගෙදර	මාදන්ගහගේන	කුරක්කන් ගොවිතැන්කර තිබෙන ඉඩම	4 0 9	20
R 1132	එම	බඩපැලියාගොඩ කන්දේ ගේන	ගේන	0 3 14	20
S 1132	එම	මාදන්ගහගේන.	එම	2 0 26	20

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍යාන්තරයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාදායකාන්තරයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වනන්තරයෙන් ආඥා ලෙස,
ජ. නොඑල් වාකර්,
මහසෙක්‍රතාරිස් වමින.

No. 1,285, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 5, 1898.

ON Monday, November 21, 1898, at 1 o'clock, p.m., the Assistant Government Agent for the Chilaw District will put up to auction, at his office in Chilaw Kachechi, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Preliminary plan 2,160.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
10608	Nalladarankatuwa	E. J. Koelman	Crown	Jungle and chena	23 1 19
10609	do.	do.	do.	do.	29 1 14

Upset price,—Rs. 35 per acre.

Preliminary plan 2,078.

10259	Arachchikatuwa	Mudaliyar, Pitigal korale.	Crown	Forest and chena	6 2 36
-------	----------------	----------------------------	-------	------------------	--------

Upset price,—Rs. 30 per acre.

Preliminary plan 879.

4917	Sembukatiya	—	Crown	Chena	65 0 0
------	-------------	---	-------	-------	--------

Upset price,—Rs. 30 per acre.

Further information respecting these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,285, N.-W. P.

වම් 1898 ක්වු මක්කෝබර් මස 5 වෙනි දින කොළඹ

මහසෙක්‍රතාරිස් උත්තාන්තරයෙන් කන්දෝරුවේදී.

භාලවන දිසාවේ උපඒජන්තාදායකාන්තරය විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1898 ක්වු නෙ.වැ.මබර් මස 21 වෙනි දිනවූ සඳුදා සවස 4 කට හලාවත කම් මේරියේදී වෙන්දේසිකර විකුනනට යෙදෙන්නා ඇත.

වැම් දිසාවේ හලාවත පලාතේ පිටිගල්කෝරලේ උතුරු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 4 ක්.

සිතියම 2,160.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහන. අ. රු. ප.
10608	තල්ලදරන්කට්ටුව	ජ. ජේ. කුල්මන්	කැලෑව සහ ගේන	23 1 19
10609	එම	එම	එම	29 1 14

අක්කරයක් රුපියල් 35 පටන් විකුනනු ලැබේ.

සිතියම 2,078.

10259	ආරම්භිකට්ටුව	උතුරු පිටිගල්කෝරලේ මුදලිතුමා	එම	6 2 36
-------	--------------	------------------------------	----	--------

සිතියම 879.

4917	සෙම්බුකට්ටිය	—	ගේන	65 0 0
------	--------------	---	-----	--------

අක්කරයක් රුපියල් 30 ගේ පටන් විකුනනු ලැබේ.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍යාන්තරයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන හලාවත ආණ්ඩුවේ උපඒජන්තාදායකාන්තරයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වනන්තරයෙන් ආඥා ලෙස,

ජ. නොඑල් වාකර්,
මහසෙක්‍රතාරිස් වමින.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 982, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, October 10, 1898.

ON Wednesday, November 16, 1898, at 12 noon, the Government Agent for the North-Central Province will put up to auction, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the Hurulupalata division of the Nuwarakalawiya District of the North-Central Province.

Preliminary plan 1,595.—Kunchuttu korale.				
Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
4846	Kivulekada	Kirihami	Forest fit for paddy	3 0 32
Preliminary plan 1,596.—Kalpe korale.				
4848	Timbiriattawala	Mohamadu Tambi	Low jungle fit for paddy	4 3 33
Preliminary plan 1,598.—Mahapotana korale.				
4852	Pandaraellewa	Ranhami	Low jungle fit for paddy	1 1 10
4853	Do.	Kapurala and others	do.	10 2 0
4854	Do.	do.	do.	0 1 16
Preliminary plan 1,599.—Kalpe korale.				
4855	Nikawewa	E. M. Lebbe Kandu	Chena fit for paddy	2 0 0
Preliminary plan 1,602.—Uddiyankulama korale.				
J 126	Kahatagahadigiliya	(Claimant—Kandappen, Korala)	Field	1 0 37
4859	Do.	T. Kandu and others	Land fit for paddy	2 1 19
4860	Watarekewewa	A. Wel Pediya	Open land fit for paddy	2 3 27
K 126	Do.	(Claimant—Mannal Gammahe)	Garden planted with cocoanut	0 3 13
4862	Do.	B. W. Pediya and another	Land fit for paddy	2 3 5
Preliminary plan 1,601.—Uddiyankulama korale.				
4858	Welanawewa	S. Ranhami and another	Land fit for paddy	4 1 29
Preliminary plan 1,606.—Uddiyankulama korale.				
4870	Udangawa	K. L. Tikiri Banda and others	Land fit for paddy	21 0 0
4871	Siwalakulama	A. Kapuruhami	do.	2 1 10
4872	Do.	—	Field	0 2 30
4873	Do.	W. K. Kiri Banda	Land fit for paddy	3 0 8
4874	Pussalegama	—	Field	0 1 36
4875	Do.	—	do.	0 1 24
4876	Samarakkulam	Udayare, Vel-vidane, and others	Land fit for paddy	15 2 2
4877	Siwalakulama	Udayare Appuhami, Vel-vidane	do.	2 2 8
4878	Do.	do.	do.	0 1 16
4879	Do.	D. B. Wannihami	do.	5 0 0
Preliminary plan 1,607.—Ulagalla korale.				
4880	Puliyankulama	Wanniya and others	Land fit for paddy	8 2 30
Preliminary plan 1,622.—Uddiyankulama korale.				
4931	Kawarekkulama	Appuhami	Land fit for paddy	1 0 32
4932	Do.	Tevahami	do.	0 3 24
Preliminary plan 1,660.—Kunchuttu korale.				
5030	Tammanewa	Punchiwala Gamarala	Jungle fit for garden	1 2 2
Preliminary plan 1,676.—Ulagalla korale.				
5085	Ohadayagama	K. H. Kadir and eleven others	Forest fit for paddy	9 1 15
Preliminary plan 1,632.—Ulagalla korale.				
4960	Tirappane	Appuhami, Wewa Lekama	Forest fit for paddy	3 2 6
Preliminary plan 1,634.—Ulagalla korale.				
4962	Tirappane	Tikiri Banda	Forest fit for paddy	1 1 11
Preliminary plan 1,641.—Matombua korale.				
4980	Udakadawala	K. Amarate and another	Land suitable for paddy	3 1 8

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Central Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 982, N.-C. P.

වර්ෂ 1898 ක්වූ ඔක්තෝබර් මස 10 වෙනි දින කොළඹ
මහසෙනසුනාගාරස්ථානයන්සේගේ කන්තෝරුවේදීය.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ මහජ්ජනපදානාන්සේ විසින් ලෙඳි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්ධාන ඉඩම්
ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1898 ක්වූ නොවැම්බර් මස 16 වෙනි දිනවූ බද්ද දවල් 12ට අනුරූප
පරිදි කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ නුවරකලාවත පලාතේ හුරුළුපලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 30ක්.

පිහිටම 1,595. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.

මහත.

නො.	ගම.	ඉල්ලුම්කාරයාගේ නම.	අන්දම.	අ. රු. ප.
4846	කිවුල්කඩ	කිරිගාමි	වි. ගොවිතැනට සුදුසු මූලාශ්‍ර	3 0 32
4848	කිවිඳිඅත්තාවල	පිහිටම 1,596. කල්පේකෝරලේ. දොහම්දෙ පැති	වි. ගොවිතැනට සුදුසු පුළු කැලේ	4 3 33
4852	පබරුල්ලාව	පිහිටම 1,598. මහපොතානකෝරලේ. රත්තාමි	එම	1 1 10
4853	එම	සපුරුල සහ තවත් අය	එම	10 2 0
5854	එම	එම	එම	0 1 16
4855	තිකවැව	පිහිටම 1,599. කල්පේකෝරලේ. ජී. ඇම්. ලබ්බිබෙත්තඩු	වි. ගොවිතැනට සුදුසු හේන	2 0 0
T 126	කහවගහ දිගිලිය	පිහිටම 1,602. උඩ්බිසන්කුලමකෝරලේ. අයිතිකම් කිසිත්තා—කැප්පුකෝරල.	අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.	1 0 37
4859	එම	අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.	වි. ගොවිතැනට සුදුසු ඉඩම	2 1 19
4860	වවරුක්වැව	පී. වෙල්පේසියා	වි. ගොවිතැනට සුදුසු ගස් නැති ඉඩම	2 3 27
K 126	එම	අයිතිකම් කිසිත්තා—මන්තල්ගම්මහේ. පොල් වවා තිබෙන වත්ත	පොල් වවා තිබෙන වත්ත	0 3 13
4862	එම	අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව. බී. ඩබ්ලිව්. පේසියා සහ උක්කුමා	වි. ගොවිතැනට සුදුසු ඉඩම	2 3 5
4858	වෙලානවැව	පිහිටම 1,601. ඇස්. රත්තාමි සහ තවත් අයෙක්	එම	4 1 29
4870	උඩන්තාව	පිහිටම 1,606. කේ. ඇල්. කිරිඳිත්තා සහ තවත්	එම	21 1 0
4871	සිවලාකුලම	එ. සපුරුලාමි	එම	2 1 10
4872	එම	එම	අමුර	0 2 30
4873	එම	ඩබ්ලිව්. සහ කේ. කිරි බත්තා	වි. ගොවිතැනට සුදුසු ඉඩම	3 0 8
4874	පස්සලාගම	—	අමුර	0 1 36
4875	එම	—	එම	0 1 24
4876	සමරක්කුලම	උඩසාරේ වෙල්ප්පුනේ සහ තවත්	වි. ගොවිතැනට සුදුසු ඉඩම	15 2 2
4877	සිවලාකුලම	උඩසාරේ අප්පුහාමි වෙල් ප්පුනේ	එම	2 2 8
4878	එම	එම	එම	0 1 16
4879	එම	ඩී. බී. වත්තිහාමි	එම	5 0 0
4880	පුලියන්කුලම	පිහිටම 1,607. උලගල්ලකෝරලේ. වත්තිසා සහ තවත් අය	එම	8 2 30
4931	කවරක්කුලම	පිහිටම 1,622. උඩ්බිසන්කුලමකෝරලේ. අප්පුහාමි	එම	1 0 32
4932	එම	තේවහාමි	එම	0 3 24
5030	තම්මන්තාව	පිහිටම 1,660. කුන්ඩුවිටුකෝරලේ. පුන්වීරලගමරල	වත්තකට සුදුසු කැලේ	1 2 2
5085	මහදෙසාගම	පිහිටම 1,676. උලගල්ලකෝරලේ. කේ. හේනගාගේ කදිරි සහ තවත් 11 දෙනෙක්	වි. ගොවිතැනට සුදුසු මූලාශ්‍ර	9 1 15
4960	තිරප්පනේ	පිහිටම 1,632. අප්පුහාමි වැව්ලේකම	එම	3 2 6
4962	එම	පිහිටම 1,634. විසිරිබත්තා	එම	1 1 11
4980	උඩකඩවල	පිහිටම 1,641. මාට්ටුවාකෝරලේ. කේ. අමරනේ සහ තවත් අයෙක්	වි. ගොවිතැනට සුදුසු ඉඩම	3 1 8

අක්කරයක් රූපියල් දහයේ පටන් විකුණනට යෙදෙනවා ඇත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරුල්ලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ
වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ජ්ජනපදානාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුමැද දිසාවේ ආඥාලෙස,

ජී. නොඑල් මාකර්,

මහසෙනසුනාගාරස්ථානයේ.

No. 983, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, October 10, 1898.

ON Wednesday, November 23, 1898, at 12 noon, the Government Agent for the North-Central Province will put up to auction, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-eight allotments of land situated in the Kalagampalata division of the Nuwarakalawiya District of the North-Central Province.

Preliminary plan 1,640.—Maminiya korale.				Extent.		
Lot.	Village.	Name of Applicant.	Description.	A.	R.	P.
4979	Ganewalpola	K. Unusu Lebbe	Land suitable for paddy	7	1	6
Preliminary plan 1,617.—Kelegam korale.						
4902	Konapatirewa	G. M. Appuhami	Land suitable for paddy	1	2	5
4904	Gantiriyagama	R. B. Kiri Banda	do.	1	3	19
4905	Do.	R. Thewahami	do.	13	2	19
4906	Do.	—	do.	4	2	16
4907	Do.	B. Kapurula	do.	0	2	2
4908	Do.	R. Thewahami	do.	7	2	38
4911	Ipalagama	A. Kapurula	do.	2	1	7
4912	Do.	—	do.	0	0	12
4913	Do.	Banda, Vel-vidane	do.	2	1	20
4916	Do.	B. Wannihami	do.	2	0	0
4917	Do.	—	Paddy field	0	0	36
4918	Gantiriyagama	—	do.	0	0	37
4919	Do.	Kiri Banda	Land suitable for paddy	3	3	22
Preliminary plan 1,674.—Unduruwa korale.						
5088	Galkiriyagama	Wannihami, Vel-vidane	Land suitable for paddy	0	3	33
Preliminary plan 1,675.—Maminiya korale.						
5084	Madawewa	T. Kawrula	Jungle	2	0	34
Preliminary plan 1,661.—Kelegam korale.						
5032	Pallekagama	J. E. Mudiyanse and another	Abandoned paddy field	4	2	33
5033	Do.	do.	Paddy field	0	0	12
5034	Do.	do.	do.	0	0	10
Preliminary plan 1,666.—Unduruwa korale.						
5059	Gonadeniyagama	Appuwa, ex-Vel-pediya	Irrigable jungle	1	0	37
Preliminary plan 1,662.—Unduruwa korale.						
5036	Balaluwewa	Sirala, ex-Korala	Forest fit for paddy	29	1	26
5038	Do.	E. Menikrala, late Korala	do.	12	1	12
Preliminary plan 1,667.—Unduruwa korale.						
5060	Kudadeniya	Mudiyansele Banda	Irrigable jungle	3	0	19
5061	Do.	E. Appuhami, Korala	do.	4	0	33
5062	Do.	E. Pinhami, Vel-vidane	do.	2	1	13
5063	Do.	do.	Paddy field	0	1	22
5065	Do.	K. Kirihami and others	Land suitable for paddy	3	1	4
Preliminary plan 1,668.—Kiralawa korale.						
5067	Hinguruwewa	Kapuruhami	Irrigable jungle	0	3	33
D 127	Do.	—	Paddy field	1	0	20
Preliminary plan 1,619.—Kelegam korale.						
4922	Pallekagama	B. G. Menikrala and others	Land suitable for paddy	0	1	6
Preliminary plan 1,615.—Kiralawa korale.						
4897	Acharimadatugama	Kawrula Kankanama	Land suitable for paddy	1	0	23
4898	Do.	—	do.	1	1	31
L 126	Do.	(Claimant—Uduma Levvai)	Paddy field	1	1	10
M 126	Do.	(Claimant—Kapunaide Gurunnehe)	do.	3	1	19
Preliminary plan 1,614.—Kelegam korale.						
4896	Radagama	W. P. K. Pediya and others	Land suitable for paddy	2	1	24
Preliminary plan 1,613.—Kelegam korale.						
4893	Gantiriyagama	Kandappu Lekam and others	Land suitable for paddy	4	1	11
Preliminary plan 1,610.—Kelegam korale.						
4885	Elagamuwa	U. Kirala Vedarala	Land suitable for paddy	1	3	18
4888	Do.	—	Garden with cocoanuts	0	0	30

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Central Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 983, N.-C. P.

වර්ෂ 1898 ක්වූ ඔක්තෝබර් මස 10 වෙනි දින කොළඹ
මහසෙනෙවිතුමාගේ ආණ්ඩුකාරාණන්ගේ කන්තෝරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ මහජනතලාපනාන්තේ විසින් ලෙසි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක
ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1898 ක්වූ නොවැම්බර් මස 23 වෙනි දින වූ බදුද දවල් 12ට
අනුරූපව කඩිනමින් වෙනදෙසකර විකුණනට යෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ නුවරකලාවිස පලාතේ කලාගම්පලාන කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

නො.	ගම.	සිහියම 1,640. මාමිනිසාකෝරලේ. අයිතිකම් කියන්නා—ආණ්ඩුව.	ගෙය.
4979	ගතිවෙල්පොල	ඉල්ලීමකාරයා. අත්දම.	අ. රු. ප.
4902	කෝනපනිඳුව	කේ. උතුරුමැද දිසාවේ වි ගොවිතැනට සුදුසු ඉඩම	7 1 6
4904	ගත්තිවිසානම	සිහියම 1,617. කලාගම්කෝරලේ.	
4905	එම	ජී. ඇම්. අප්පහාමි එම	1 2 5
4906	එම	ආර්. ඩී. කිරිඳිනාමා එම	1 3 19
4907	එම	ආර්. තේවහාමි එම	13 2 19
4908	එම	— එම	4 2 16
4911	ඉපලොවගම	බී. කපුරුල එම	0 2 2
4912	එම	ආර්. තේවහාමි එම	7 2 38
4913	එම	ජී. කපුරුල එම	2 1 7
4916	එම	— එම	0 0 12
4917	එම	බන්ධා වෙල්විදුනේ එම	2 1 20
4918	ගත්තිවිසානම	බී. වත්තිනාමි එම	2 0 0
4919	එම	— කුඹුර එම	0 0 36
5083	ගල්කිරියානම	කිරිඳිනාමා වි ගොවිතැනට සුදුසු ඉඩම	0 0 37
5084	මැදවැව	සිහියම 1,674. උදුරුවකෝරලේ.	3 3 22
5032	පල්ලේකාගම	වත්තිනාමි වෙල්විදුනේ එම	0 3 33
5033	එම	සිහියම 1,675. මාමිනිසාකෝරලේ.	
5034	එම	චී. කපුරුල කැලේ	2 0 34
5059	තේනදෙතිසාගම	සිහියම 1,661. කලාගම්කෝරලේ.	
5036	ලෙච්චුව	ජේ. ජී. මුදියන්සේ සහ තවත්	
5038	එම	කෙනෙක් අත්ඇරපු කුඹුර	4 2 33
5060	කුඩාදෙතිස	එම කුඹුර	0 0 12
5061	එම	එම එම	0 0 10
5062	එම	සිහියම 1,666. උදුරුව කෝරලේ.	
5063	එම	අප්පහාමි සිටපු වෙල්පේතිනා අස්වැද්දීමට පුළුවන් කැලේ	1 0 37
5065	එම	සිහියම 1,662.	
5067	ගිගිරුවැව	සිරුල සිටපු කෝරල වි ගොවිතැනට සුදුසු කලාන	29 1 26
D 127	එම	ජී. මැතික්කරු සිටපු කෝරල එම	12 1 12
4922	පල්ලේකාගම	සිහියම 1,667.	
4897	ආචාරි මඩාපුගම	මුදියන්සේලානේ බන්ධා අස්වැද්දීමට පුළුවන් කැලේ	3 0 19
4898	එම	ජී. අප්පහාමි කෝරල එම	4 0 33
L 126	එම	ජී. පිත්තාමි වෙල්විදුනේ එම	2 1 13
M 126	එම	— කුඹුර	0 1 22
4896	රදගම	කේ. කිරිනාමි සහ තවත් අය වි ගොවිතැනට සුදුසු ඉඩම	3 1 4
4893	ගත්තිවිසානම	සිහියම 1,668. කිරුවකෝරලේ.	
4885	ඇලගමුව	කපුරුලාමි අස්වැද්දීමට පුළුවන් කැලේ	0 3 33
4888	එම	— කුඹුර	1 0 20
		සිහියම 1,619. කලාගම්කෝරලේ.	
		බී.පී.මැතික්කරු සහ තවත් අය වි ගොවිතැනට සුදුසු ඉඩම	0 1 6
		සිහියම 1,615. කිරුවකෝරලේ.	
		කර්තෘ කන්තානම එම	1 0 33
		— එම	1 1 31
		අයිතිකම් කියන්නා—කෝනපනිඳුවේ උදුමාලෙව්වේ.	
		— කුඹුර	1 1 10
		අයිතිකම් කියන්නා—කපුනසිද්ද ගුරුන්නායකේ.	
		— කුඹුර	3 1 19
		සිහියම 1,614. කලාගම්කෝරලේ.	
		අයිතිකම් කියන්නා—ආණ්ඩුව.	
		බිබ්ලි. පී. කුමාරපේතිනා සහ තවත් අය වි ගොවිතැනට සුදුසු ඉඩම	2 1 24
		සිහියම 1,613.	
		කන්දප්ප ලේකම් සහ තවත් අය එම	4 1 11
		සිහියම 1,610.	
		සු. කිරුල වෙදරුල එම	1 3 18
		— කෙසෙල් සහ පොල් වවා	
		අක්කරයක් රුපියල් 10 පටන් විකුණනට යෙදෙනවා ඇත. නිබේන වත්ත	0 0 30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේෂර්ස්කරුලාපනාන්තේගෙන්ද, විකිනිමේ කොන්දේසි ගැණ
වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලාපනාන්තේගෙන්ද දැනගතට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඝවලෙස,
ජී. තොම්ල් මාකර්,
මහසෙනෙවිතුමාගේ විමස.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for preserving the water in the reservoir, to wit:—

Preliminary plan 4,795. Situation—Within the basin of the Kandy Waterworks reservoir.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
M 805	Dummadalawahena	Chena	Proprietor of title plan 48,078	0 1 17
N 805	Do.	do.	do. 48,707	0 0 36
O 805	Do.	do.	do. 48,079	3 2 36
P 805	Do.	do.	do. 48,706	0 2 37
Q 805	Do.	do.	do. 45,418	32 2 15
R 805	Do.	do.	Sanga Pulle	3 2 33
S 805	Do.	Chena and a few jak trees	do.	12 1 30
T 805	Dummadalawatta	Cocconut, teak, and jak, &c.	do.	7 2 6
U 805	Dummadaladeniya	Deniya	do.	0 1 6
V 805	Dummadalahena	Chena	Said to belong to the De Soyza family	9 0 0

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on November 7, 1898, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
October 11, 1898.

ALLANSON BAILEY,
Government Agent.

විෂ් 1876 ක්වු අවුරුද්දේ නොම්මර 3 කේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම්:—ජලාශයේ වතුර ආරක්ෂාකිරීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂ් 1876 සේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හත්වෙනි කාණ්ඩයේ කරතිබෙන සංකාරය වල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානවතන්සේනෙන් නිසිප්‍රකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම් නම්:—

පිහිටීම 4,795. පිහිටා තිබෙන්නේ—මහනුවර ජලාශයට වතුරබැස එන සීමාව තුල.

නො.	ඉඩමේ නම.	අත්දැම.	අයිතිකම් කියන්නා.	මහත. අ. ර. ප.
M 805	දුම්මලාවේ සේන	සේන	නොම්මර 48,078 වේ බුත්ති කඩදා සිං අයිතිකාරයා	0 1 17
N 805	එම	එම	එම 48,707	0 0 36
O 805	එම	එම	එම 48,079	3 2 36
P 805	එම	එම	එම 48,706	0 2 37
Q 805	එම	එම	එම 45,418	32 2 15
R 805	එම	එම	සත්ගපුල්ලේ	3 2 33
S 805	එම	එම සහ කොස්ගස් සාල්පතක්	එම	12 1 30
T 805	දුම්මලාවත්ත	කොකො, කේක්ක සහ කොස් සහාදිය	එම	7 2 6
U 805	එම දෙකිය	දෙකිය	එම	0 1 6
V 805	එම සේන	සේන	ඩී. සොයිසා පව්ලට අයිතිකරුකරා	9 0 0

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඔහුකර තිබෙන ඇවිසට මෙයින් දැනුවත්දෙමි.

ඉහත සඳහන් ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තමන්ගේ නොහොත් තමන් වෙනුවට ක්‍රියාකරණ අං විෂ් 1898 ක්වු නොවැලිමු මස 7 වෙනි දින පස්වරු එකේ කතිසමට මහනුවර කම්මේරියේදී මාලුදිරිපිටට පැමිණ ඒ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඔහුලා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඔහු බව මෙයින් දැනගත යුතුයි.

විෂ් 1898 ක්වු ඔක්තෝම්බර් මස 11 වෙනි දින මහනුවර කම්මේරියේදීය.

ඇලැස්සන් බේලි,
ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ම (බ්) - තනු 3 ම් இலககச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் கேணியில தண்ணீரை பவுத் திராபண்ணுந் தேவைகளு வேண்டியதான பின்னர்ச் சொல்லப்படும் காணிகளை, அப்போது:—

பிரதமபட்டத்து இலககம் 4,795. இருககும் இடம்—கண்டியில தண்ணீர்க்கேணியின் மண்டபத்துள்.

துண்டு.	காணியின் பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம். அ. மு. ப.
M 805	சூழமாடெலவைகேன	சேனை	48,078 ம் இலகக உறுதிப்படத்தின் காணிச் சொந்தக்காரன்	0 1 17
N 805	சூழ	சூழ	48,707 ம் இலகக உறுதிப்படத்தின் காணிச் சொந்தக்காரன்	0 0 36
O 805	சூழ	சூழ	48,079 ம் இலகக உறுதிப்படத்தின் காணிச் சொந்தக்காரன்	3 2 36
P 805	சூழ	சூழ	48,706 ம் இலகக உறுதிப்படத்தின் காணிச் சொந்தக்காரன்	0 2 37
Q 805	சூழ	சூழ	45,418 ம் இலகக உறுதிப்படத்தின் காணிச் சொந்தக்காரன்	32 2 15

தூண்டு.	காணியின் பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம். அ. தூ. ப.
R 805	குமமாதெலவைகேன	சேனை	செங்கப்பள்ளி	3 2 33
S 805	செடி	சேனையும் சில பிலா மரங்களும்	செடி	12 1 30
T 805	குமமாதெலவை வெ ட்டை	கொக்கோ, தேசஞ், பிலாமுதவியது	செடி	7 2 6
U 805	குமமாதெலவை தெ னியர்	தெனியர்	செடி	0 1 6
V 805	குமமாதெலவை கேன	சேனை	டி. சி. சோயிசா ரூமப்பத்தடை யதாகச் சொல்லப்படுகிறது	9 0 0

எடுத்துக்கொள்வதற்கான எதனஞ்செய்யுமபடி 1876 ம் ஆண்டு-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினால் 6 ம் பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தே சாத்தியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதினால், அக்காணிகளை ஆட்சிஒப்புகொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறா எண்பதை 7 ம் பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியத காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தரிமம் அல்லது அவரவருடைய காரியாரர் மூலமாய் 1898 ம் ஆண்டு கார்த்திகைமாதம் 7 ந் திகதியிலன்று பின்னேரம் 1 மணிகு கண்டிக கச்சேரியில் எழுந்தபாக வெளிப்படுத்த தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தை களுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லுமபடி இச்சொல் அவர்களி னிடத்திற் கேட்டுக்கொள்ளப்படுகிறது.

கண்டிக கச்சேரி,
1898 ம் ஆண்டு ஜப்பசிமீ 11 ந்.உ.

எலென்சன் பேய்லி,
அரசாட்சி ஏசண்டு.

ABSTRACTS OF SEASON REPORTS.

ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF SEPTEMBER, 1898.

WESTERN PROVINCE.

COLOMBO AND NEGOMBO DISTRICTS.

Paddy: yala crops are being harvested. The prospects of a fairly good maha continue to be favourable.

Dry grain: no cultivation worth reporting.

Other products: the supply of vegetables was good and prices were reasonable, but fruit was scarce and dear.

Prices of staple products: rice, from Rs. 3.50 to Rs. 5 a bushel; cocoanuts, from Rs. 28 to Rs. 31 a thousand.

Rainfall: the rainfall during the month was sufficient.

Remarks on harvest prospects generally: a good yala harvest may be generally expected.

Observations on the health of the inhabitants: the health of the inhabitants was generally good.

KALUTARA DISTRICT.

Paddy: the harvesting of the yala crop is still going on. Fields are being prepared for maha cultivation.

Dry grain: there is very little dry grain cultivation, and it is being reaped.

Other products: fruits and vegetables are scarce throughout the district.

Prices of staple products: rice, Rs. 4 to Rs. 5 a bushel in the totamunas, and Rs. 5 to Rs. 6 in the korales; cocoanuts, Rs. 25 to Rs. 30 a thousand in Rayigam korale and the totamunas, and Rs. 40 to Rs. 45 in the Pasdun korale.

Rainfall: heavy.

Remarks on harvest prospects generally: the crop is better than it was expected to be. Rain has interfered with reaping.

Health of people: good on the whole. There were two cases of dysentery and twenty-one cases of chicken-pox in the totamunas.

Health of cattle: there were a few cases of murrain in Rayigam korale and in Talpitiyabadda of the Panadure totamuna. Of these, only two proved fatal.

CENTRAL PROVINCE.

KANDY DISTRICT.

Paddy, maha: the paddy fields in Tumpane, Harispattu, Pata Dumbara, Uda Dumbara, and Pata Hewaheta are being ploughed; in Udunuwara and Yatinuwara paddy plants are in blade; and in Udapalata being thinned out.

Yala: the fields in all the divisions are being harvested. Crop or prospect of crop: good in Udunuwara, Yatinuwara, and Pata Hewaheta; fair in Pata Dumbara; and bad in Harispattu and Uda Dumbara.

Dry grain, maha: hill paddy chenas in Tumpane are being thinned out; in Udunuwara and Yatinuwara kurakkan is being reaped; and in Pata Dumbara, Uda Dumbara, and Pata Hewaheta chenas are being cleared for cultivation. Crop or prospect of crop: good in Udunuwara and Yatinuwara.

Yala : in Tumpane, Harispattu, Pata Dumbara, and Pata Hewaheta kurakkan is being reaped ; and in Uda Dumbara kurakkan is ripening. Crop or prospect of crop : good in Tumpane, Harispattu, and Pata Dumbara ; and bad in Uda Dumbara and Pata Hewaheta.

Rainfall : sufficient in all the divisions, except in Pata Dumbara, where there was insufficient rain for cultivation.

Prices : paddy, Re. 1.50 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; rice, Rs. 4.50 per bushel ; cocoanuts, Rs. 3 to Rs. 4.50 per 100.

Health of people : good. There were a few cases of chickenpox and sore-eyes in Yatinuwara, Tumpane, Pata Dumbara, and Pata Hewaheta.

Health of cattle : good.

MATALE DISTRICT.

Rainfall registered at Matale : 9.75 in.

Paddy : yala cultivation is still going on.

Dry grain : maha chenas in Matale south are being reaped. Jungle is being cleared for yala chenas in Matale north and east.

Tanks in Matale north : very little water. Earthwork for the year nearly finished.

Health of cattle : good.

Health of people : good, but chickenpox and measles prevail in a few places.

NUWARA ELIYA DISTRICT.

Kotmale.—Paddy fields being weeded and transplanted. Kurakkan chenas : plants looking healthy. There was sufficient rain during the month. Fruits and vegetables not in abundance. Health of population : good. No disease among cattle.

Walapane.—Paddy : young plants. Chenas are being cleared for kurakkan, Indian corn, and chillies. Weather very dry. Fruits and vegetables scarce throughout the division. Health of population : sore-eyes and fever prevailed in some villages.

Health of cattle : good.

Uda Hewaheta.—Paddy : young plants. Chenas are being cleared for kurakkan cultivation. There were five rainy days during the month. There was a fair supply of fruits and vegetables. Health of population : dysentery, measles, chickenpox, and sore-eyes prevailed to some extent all over the division.

NORTHERN PROVINCE.

JAFFNA DISTRICT.

Rainfall : 6.59 in. as registered at the Public Works Department Office, Jaffna.

Weather : there were occasional and copious showers of rain during the month almost all over the district.

Rainfall was registered during nine days of the month.

Paddy cultivation : cultivators have been busily engaged in sowing the fields. More than half the extent has been sown already.

Dry grain cultivation : varago is being sown. Kurakkan in garden is in blossom, and prospects good.

Tobacco : the seed has been sown in nurseries and gardens, in some places are prepared for the ensuing cultivation.

Health of people : good.

Health of cattle : good.

Prices of staple articles : paddy, Re. 1.87 per bushel ; rice, Rs. 4.50 per bushel ; kurakkan, Re. 1.87 per bushel ; sami, Re. 1.75 per bushel.

MANNAR DISTRICT.

Weather : occasional showers of rain amounting to 1.33 in. Heat moderate. Wind variable.

Agriculture : sowing for dry cultivation finished. Tobacco lands are being manured.

Health of people : satisfactory.

Health of cattle : satisfactory.

Prices of grain : rice, Rs. 4.50 per bushel ; paddy, Re. 1.87 per bushel ; gram, Rs. 4 per bushel.

MULLAITTIVU DISTRICT.

Weather : heavy rain fell during the latter part of the month, and the heat of the sun, which was very great for some months, was considerably lessened in consequence. The south-west wind blew till about the middle of the month, but the wind was variable afterwards.

Crops : the idaipokam cultivation under the Neeravi tank was a success, and a good crop was harvested. The farmers are very busy in ploughing and sowing their fields for the ensuing kalapokam.

General health : fair.

Health of cattle : murrain broke out during the month among buffaloes at Chilavattai, a village about two miles from the town of Mullaittivu, and eight or nine cases are reported to have proved fatal. The cattle in the other villages were healthy.

Prices of grain : paddy, Rs. 2 per bushel ; rice, Rs. 4.50 per bushel ; kurakkan, Re. 1.50 per bushel ; ellu, Rs. 4.50 per bushel ; kollu, Rs. 3.50 per bushel ; varaku, Re. 1 per bushel ; payaru, Rs. 4.50 per bushel ; uluntu, Rs. 4.50 per bushel.

SOUTHERN PROVINCE.

GALLE DISTRICT.

Paddy and fine grain : maha sowings have been commenced in some parts of the district. Rainfall during the month has been favourable.

Miscellaneous : jak and breadfruit are scarce. Coconut crop is fair ; price varies from Rs. 25 to Rs. 30 per 1,000.

Price of staple products : rice, Rs. 3.50 to Rs. 4 per bushel ; paddy, Re. 1.25 to Re. 1.50 per bushel ; fine grain, Rs. 2 per bushel.

Health : satisfactory. A few cases of fever and dysentery were reported during the month.

Cattle disease : a few cattle are suffering from hoof-and-mouth disease in Four Gravets and Bentota-Walallawiti korale.

Rainfall : 3.01 in.

HAMBANTOTA DISTRICT.

Paddy : in Magam pattu the fields under Tissa were reaped. The crop has suffered somewhat owing to the drought. Fields at Magama, Wirawila, and Koggalla are being threshed.

Yala harvest in East Giruwa pattu is nearly over, and maha in Giruwa pattu west has commenced.

Fine grain : a few chenas in Magam pattu are being prepared for sowing.

Health of people : good in general. There were a few cases of fever, sore-eyes, and dysentery in Magam pattu.

Health of cattle : healthy, with the exception of a few cases of hoof-and-mouth disease. They suffered severely in Magam and East Giruwa pattus from drought.

Weather : a few showers fell during the month.

Prices : country rice, Rs. 3.50 to Rs. 4.50 per bushel ; Coast rice, Rs. 3.50 to Rs. 4.75 per bushel ; paddy, Re. 1.60 to Re. 1.75 per bushel ; kurakkan, Re. 1.50 to Re. 1.75 per bushel ; cocoanuts, Rs. 25 to Rs. 40 per 1,000 ; plantain bunches, Rs. 30 to Rs. 75 per 100 ; sweet potatoes, 75c. to Re. 1 per cwt.

MATARA DISTRICT.

Paddy : prospect of coming crop good.

Dry grain : limited cultivation ; prospects good.

Price of paddy : Re. 1.50 per bushel.

Price of fine grain : Re. 1.50 per bushel.

Health of people : satisfactory.

EASTERN PROVINCE.

BATTICALOA DISTRICT.

Paddy : etala crop in ear ; poor outturn anticipated in consequence of prolonged drought. Preparations for munmari cultivation commenced.

Other grains : small extent of chena cleared for October sowings.

Price of grain : paddy, Re. 1.50 per bushel. Other grains not procurable.

Rainfall : 7.39 in. in 1897 ; 5.24 in. in 1898.

Public health : good. Stations established in charge of medical officers on boundary to prevent introduction of cholera from North-Central Province.

General remarks : the weevil pest disappearing after use of naphthalene powder.

TRINCOMALEE DISTRICT.

Rainfall : 5.46 in.

Paddy : pinmari paddy stacks being threshed ; good crop. Munmari cultivation commenced at Kiniyai, in Tamblegam, Koddigar, and Kaddukkulam pattus.

Dry grain : nil (except chenas cultivated by Veddahs).

Tobacco : lands being prepared for cultivation.

Prices of staple articles : paddy, Re. 1.50 per bushel ; rice, Rs. 4.55 per bushel ; cassava, Rs. 2.50 per cwt.

NORTH-WESTERN PROVINCE.

KURUNEGALA DISTRICT.

Wanni Hatpattu.—Yala paddy crop being reaped. Cultivation for maha not commenced. Chenas being sown. Health of people : fair. Health of cattle : fair, but murrain prevails in some divisions. Rainfall : light showers fell during the month.

Weudawili Hatpattu.—Yala paddy crop being reaped, and fields being sown for maha. Yala crop bad on account of drought. Rainfall : there were few showers at intervals. Health of people : bad ; fever and sore-eyes prevailed in the whole division. Health of cattle : fair, but few cases of murrain.

Dambadeni Hatpattu.—Yala harvest over. Fields sown for maha ; prospects favourable. Yala fine grain crop gathered. Cultivation for maha has commenced. Health of people : good. Health of cattle : murrain on the decrease.

Hiriyala Hatpattu.—Fields being ploughed and sown for maha. In a few korales the crop is young. Chena being cleared in some korales, and fine grain sown in others. Rainfall : there were several showers throughout the division. Health of people : fair. Health of cattle : fair, but murrain prevailed in two korales.

Katugampola Hatpattu.—Maha paddy crop young ; prospects favourable owing to rain. Fine grain being sown. Rained ten days in the month. Health of people and cattle : satisfactory.

PUTTALAM DISTRICT.

Paddy : Demala hatpattu, the 68 acres cultivated for yala yielded a poor crop, which has been harvested. Puttalam division : the yala crop was middling. Cultivation for maha has commenced. Halpitiya division : no cultivation reported.

Fine grain : Demala hatpattu, yala gingelly crop has been gathered in, but the meneri crop withered for want of rain. Puttalam division : maha cultivation has commenced. Kalpitiya division : no cultivation reported.

Staple products : the price of rice varied from Rs. 3.50 to Rs. 4.50 per bushel, and cocoanuts from Rs. 3 to Rs. 4 per 100.

Health of people : in general was good. Only a few cases of fever, cold, cough, itch, measles, and rheumatism prevailed here and there in nearly all the pattus, and twenty-six cases of parangi in Rajakumarawanni pattu.

Rainfall : some slight showers of rain fell during the latter part of the month. The rainfall registered at Puttalam is .58 in.

CHILAW DISTRICT.

Pitigal Korale North.—Ploughing for maha cultivation within the division is in progress. Health of people : generally good.

Pitigal Korale Central.—The extent cultivated for yala is reported to be 5,570 bushels of paddy and 171 bushels of fine grain. Crops are being reaped and gathered in most of the villages. Maha cultivation up to date is reported 6,066 bushels of paddy. The weather is favourable. Health of the people : generally good, except 138 cases of fever, 6 of measles, 6 dysentery, and 64 cases of sore-eyes.

Pitigal Korale South.—No paddy sowing in the division within the month. Cultivation in upper fields has been damaged by drought. Only a few bushels of fine grain were sown in Oturapalata. Hemp has been gathered in. Tobacco galas are freshening after the recent rains, and a good crop is expected. Manioc is plentiful. Cocoanuts had to be picked earlier than usual owing to severity of the drought. Health of the people : good, with the exception of a few cases of fever. No disease among cattle.

NORTH-CENTRAL PROVINCE.

ANURADHAPURA DISTRICT.

Rainfall at Anuradhapura : 1.37 in. There were scanty showers in different parts of the Province during the month.

Paddy : the maha and meda crops have been reaped and stored ; the yala crops are being reaped and threshed.

Tanks : some of the tanks are half full, some quarter full, and some totally dry. Water coming down Yoda-ela freely.

Health of cattle : good.

Health of people : good.

PROVINCE OF UVA.

BADULLA DISTRICT.

Paddy : the harvesting of maha crop still going on ; yield not good. Yala cultivation going on. In Udukinda a larger extent than in former years has been cultivated for yala this year. Much damage was caused by the weevil pest.

Chena : ready for sowing of kurakkan.

Fruit and vegetables : prices moderate.

Health of cattle : good.

Health of people : bad. Fever and sore-eyes reported from different parts of the Province. Several cases of typho-malarial reported from Bogoda and Kumbalwela korales.

Weather : early part dry and latter part wet.

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy : the yala crops throughout the district have been harvested, and the outturn has been satisfactory. The maha fields in Kuruwiti, Nawadun, and Kukulu korales have been sown, and the young plants are progressing.

Fine grain : in Kuruwiti, Nawadun, and Atakalan korales there are el-wi plants on chenas looking young and healthy. The yala chenas in Nawadun and Kukulu korales have been gathered, but the returns in Nawadun korale have not been favourable. The kurakkan chenas in the Depattu of Atakalan korale have been sown, and those in the Kolonna, Kadawata, and Meda korales are being prepared for sowing. In Nawadun and Kukulu korales the crops on owiti have been gathered, but the outturn in Nawadun korale has not been favourable. In Kukulu korale amu chenas are being prepared for sowing.

The health of the people is on the whole satisfactory ; but in some villages in Meda korale chickenpox is prevalent.

Cattle disease has appeared in Nawadun and Atakalan korales, and steps have been taken to stop its spread.

KEGALLA DISTRICT.

Paddy : yala is being harvested ; the yield is fair. Fields which were left uncultivated owing to the recent drought are now being sown for maha. In parts of Paranakuru korale fields already sown for maha, were badly damaged by the heavy floods on the 23rd ultimo.

Dry grain : crops are doing well after the recent rains. Mun and kurakkan are being harvested ; the yield is fair.

Prices : paddy, Re. 1.50 per bushel ; hill paddy, Re. 1.25 per bushel ; kurakkan, Re. 1 to Re. 1.25 per bushel ; amu, 75 cents per bushel.

Rainfall : Ruwanwella, 19.35 in.

Cattle disease : murrain is prevailing in the town of Kegalla and at Udapamunuwa in Galboda korale : 29 cases have proved fatal and 7 are under treatment, 6 have recovered. No fresh cases have been reported since. The disease broke out in the early part of the month. Foot-and-mouth disease is prevailing in parts of the district : it is decreasing.

Health of the people : chickenpox is prevailing in parts of the district, especially in Beligal korale, where fever and sore-eyes are also reported to exist.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

IN accordance with the requirements of section 4 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the licenses for the sale by retail of opium within the limits of the Local Board town of Matara for the year commencing January 1, 1899, will be two in number.

The said licenses will be put up for sale by public auction at the Matara Kachcheri at 2 P.M. on Saturday, October 15, 1898, and they will be issued in accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions, viz. :—

1. That the place licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.

2. That the place licensed shall not be kept open for the sale of opium at any time before the hour of 6 in the morning or after 9 in the evening.

3. That the licensee shall cause to be painted and affixed in some conspicuous part of his shop the words "Licensed to Sell Opium by Retail."

4. That no person other than the licensee shall sell or expose for sale any opium under his license, either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Local Board, Matara, with the sanction of the Chairman.

5. The purchaser of such retail license must take out a wholesale license, and no wholesale license will be issued to any but retail dealers.

6. The Government Agent for the Southern Province undertakes to grant license to retail at Dikwella only to the purchaser of Local Board licenses.

Galle Kachcheri,
October 6, 1898.

H. WACE,
Government Agent.

NOTICE is hereby given, in terms of the 4th section of the Ordinance No. 2 of 1893, that licenses for the sale by retail of opium within the limits of the Local Board of Health and Improvement, Kurunegala, will be three in number for the year commencing January 1, 1899, and ending December 31, 1899, both days inclusive. The said licenses will be sold by public auction at the Kurunegala Kachcheri at noon on Wednesday, November 23, 1898.

Conditions of Sale.

1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.
3. That the place licensed be always kept clean.
4. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words "Licensed to Sell Opium by Retail."
5. That no person other than the licensee shall sell or expose for sale any opium under his license, either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Local Board, Kurunegala, with the sanction of the Chairman.
6. That no opium be consumed on the premises whether by swallowing, chewing, smoking, or in any other manner whatsoever.
7. The purchaser of each retail license must take out a wholesale license, and no wholesale licenses will be issued to any but retail dealers.

Local Board Office,
Kurunegala, October 3, 1898.

ÆLIAN A. KING,
Chairman.

IN accordance with the requirements of section 4 of the Opium Ordinance, No. 2 of 1893, I hereby give notice that the license for the sale by retail of opium within the limits of the Local Board town of Ratnapura for the year commencing January 1, 1899, will be one in number. The said license will be put up for sale by public auction at the Government Agent's Office, Ratnapura, at noon on Friday, October 23, 1898, and will be issued in accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions, viz.:—

1. That the place licensed shall not be opened to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
3. That the place licensed be always kept clean.
4. That no opium be sold to any woman, or any child under the age of 15 years, or to any intoxicated person.
5. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name, the number of the shop, and the words "Licensed to Sell Opium by Retail" painted on it.
6. That no person other than the licensee shall sell or expose for sale any opium under his license, either as agents or servants of the licensee, unless the names of such agents or servants be first registered in the Local Board Office.
7. The purchaser of the retail license must take out a wholesale license, and no wholesale licenses will be issued to any but to the retail dealers.

Local Board Office,
Ratnapura, October 4, 1898.

GEORGE M. FOWLER,
Chairman.

NOTICE is hereby given that the lease for one year of the right to dig for plumbago in the Crown land called Ellehena alias Kitulatura, lot 1,915 in preliminary plan 629, containing in extent 4 acres and 33 perches, situate at Kukulegama in the Meda pattuwa of Kukulu korale, in the District of Ratnapura, will be sold by public auction at this office on Friday, October 23, 1898, at 2 o'clock P.M.

The person or persons whose bid is accepted will be required to deposit the full purchase amount at once in cash.

Conditions of lease may be ascertained on application to the Government Agent.

GEORGE M. FOWLER,
Government Agent.

Government Agent's Office,
Ratnapura, October 5, 1898.

රත්නපුරේ දිස්ත්‍රික්කයේ අයිති කුකුළුකෝරළේ මැද පස්තුරේ කුකුළුගම පිහිටා තිබෙන ඇල්ලේ පෙන කොහොන් කිතුල්අතුර කිසිකොටම 629යේ ජලාන කඩදසියේ 1,915 දරන අක්කර හතරක පර්චස් තිස්තුනක් මහන ඇති රැස්සත්තක ඉඩම් කපිපියේ අවුරුද්දක්තුල මිනිරන් කාරුකැනීමේ බලය මෙම ඔක්තෝම්බ්‍ර මස 28 වෙනි සිකුරුදා පස්වරු දෙසේ කතිසමට මෙම කන්තෝරුවේදි ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනනවා ඇත.

වෙන්දේසියේ ලැල්ලීම බාරගනුලැබු අය කොහොන් අපවලුන් පසින් ඒ ලැල්ල ගනන සම්පූර්ණයෙන් අත්පිට ගෙවන්ට බිනැය.

බද්දේ කොන්දේසි ඒජන්තලත්තාත්සේගෙන් අසා දැනගන්ට පුළුවන.

ජී. ඇම්. ෆවුලර්,
ආණ්ඩුවේ ඒජන්තලත්තාත්සේ වමික.

වම් 1898 ක්වු ඔක්තෝබර් මස 5 වෙනි
දින රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්ත
ලත්තාත්සේගේ කන්තෝරුවේදිය.

NOTICE is hereby given that the Government Agent for the Central Province will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Central Province from January 1 to December 31, 1899. The tenders, which must be in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Kandy Kachcheri until 12 o'clock noon on Monday, November 7, 1898, when they will be opened, and all persons making tenders will be required to be present or to satisfy the Government Agent by some duly accredited agents that the tender is made *bona fide*. If the tenders are not satisfactory, the rents will be sold immediately by public auction.

The person whose tender is selected by the Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash, and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security, and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses for appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

Municipal Tolls.

1. Peradeniya bridge and Iriyagama road toll.
2. Katugastota bridge and road toll.
3. Gonawatta ferry and Talatu-oya bridge. Payment of toll at either place on the same day will clear the other.
4. Halloluwa ferry.
5. Ilukmodara and Kundasale ferries.

Government Tolls.

1. Gampola bridge.
2. Ramboda road toll and toll at Tawalantenna. Payment of toll at either place on the same day will clear the other.
3. Pannal-oya bridge.
4. Bambarakelle-Kodigaha road toll.
5. Gondennawa road toll.
6. Teldeniya bridge and Kengalla road toll.
7. Kaluda Ella-Perabahuenna road toll.
8. Balakaduwa road toll.
9. Kolongahamulla road toll.
10. Weragantota ferry.

Kandy Kachechi,
October 11, 1898.

ALLANSON BAILEY,
Government Agent.

මෙහි පහත සඳහන්වන මධ්‍යම දිසාවේ පාලම් රේන්ද වර්ෂ 1899 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ආණ්ඩු වෙන් බදුගැණීමට එවකලද මුදලක් ඉල්ලීමට පාලම් රේන්ද ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් භාර ගැනුණු බව.

මෙකී මුදලක් ඉල්ලීමට මතුපිට ගෙවන ඇත්ති ලොරි උඩ "Tender for Toll Rents" පාලම් රේන්ද සඳහා ඉල්ලීමට සහ වාසනා ඇතිව වර්ෂ 1898 වේ නොවැම්බර් මස 7 වෙනි සඳුදා දවල් 12 වනතුරු මහනුවර කම්මේරියට භාරගැනුණු බව. එවිට එහිදී ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. තවද ඉල්ලීමට දැක්වෙන සෑදෙනාම ඉදිරිපිට ඇවිදින (නැතහොත් තමන් විසින් වෙන අයෙකුට නිසි බලයක්දී ඔහු එවා හෝ) ඒ දෙනාටද ඉල්ලීමට සැබවු ඇත්තේ ඒව බවට ඒජන්ත උත්තරයක් ඒවතුනටත්තට ඔහුය. ඉල්ලීමට ඒවතුනටත්තා ලෙස නොතිබු නොත් එවලේම එම රේන්ද ප්‍රසිද්ධ වෙන්නේදී සර් විකු නන්ට යෙදේ.

ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් උතුරාගත් වහන්සේ වෙත ඔප්පු කර සිටීමට තෝරාගන්නාලද ඉල්ලීමට පත්ව ඇතිවන විසින් ඉල්ලාපු ගණකෙන් දහ ගෙන් කොටසකට වැටහෙන මුදල් ගණන සල්ලීමට වහාම ඇප නිකුත්ව ඔහු වා පමණකුත් නොව එම ඉල්ලීම උතුරාගත්වහන්සේ විසින් භාරගන්නට යෙදුනිනම් ඔහුගේ ඉල්ලීම උතුරාගත්වහන්සේ විසින් ඒවතුනත් බව දැනුණු දින පටන් ඒස්දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගණකෙන් දෙකෙන් පංගුවකට වටිනා ඇප ඒවතුනත් මුද්‍රා ඔප්පුලිත් හෝ තුණෙන් පංගුවකට වටිනා ඇප මුදලෙන් හෝ නිසා සම්ප්‍රණිකරන් කට වනාය.

ඇප පිණිස නිකුත්ලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උත්තරයක් ගෙවිය යුතු ගාස්තු වද, ඇප ඔප්පු සැදීමටද, ඒවා සෝදිසිකර සම්ප්‍රණිකරීමටද, ඉඩම් කක්සේරුකිරීමට සහ ඇප ඔප්පු රෙජිස්ටර් කෙරීමට ගෙවිය යුතු ගාස්තුත් ඔහු විසින් ගෙවන්නට වනාය.

ඇප වෙනුවෙන් නිකුත්ලද ඉඩම්වල ඔප්පු ඒවා මිට ප්‍රථම ඇපෙකට නොහොත් උකසකට යටත් නැති බවට ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්ට්‍රාර්තුනගෙන් සහතිකපත්‍රක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඔහුකරණ විද්‍යම ඇප කඩන අය විසින් දැරිය යුතුය.

මේ ගැණ වැඩිදුර කාදණ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් ඉල්ලීමකුළු පිට දැනගන්නට පුළුවන.

නාගරිකසභාවට අයිති පාලම් රේන්ද.

1. පේරදෙණියේ පාලම් සහ ඊරියගම පාරේ රේන්දය.
 2. කවුගස්කොට පාලම් සහ පාරේ රේන්දය.
 3. ගෝතවත්තේ කොටුපල සහ කලාතුමයේ පාලම්.
- මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙව්වොත් එදෙන තුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
4. කල්මඩුවේ කොටුපල.
 5. ඉළක්මෝදර සහ කුත්තිසාලේ කොටුපල.

ආණ්ඩුවේ පාලම් රේන්ද.

1. ගම්පල පාලම්.
2. රම්බොඩ පාරේ රේන්දය සහ කවුලන්තැන්නේ රේන්දය. මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙව්වොත් ඒ දවස තුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
3. පත්තල්මයේ පාලම්.
4. බඹරකැල්ලේ කොහිගපාරේ රේන්දය.
5. කොන්දෙන්නාවේ පාරේ රේන්දය.
6. තෙල්දෙණියේ පාලම් සහ කෙත්තල්ලේ පාරේ රේන්දය.
7. කඵදඇල, පෙරබහුතැන්නේ පාරේ රේන්දය.
8. බලකඩුවේ පාරේ රේන්දය.
9. කොලොන්නහමුල පාරේ රේන්දය.
10. වේරගමකොට කොටුපල.

ඇලක්සන් ඩේලි,
ආණ්ඩුවේ ඒජන්තවරයාගේ.

වර්ෂ 1898 ක්වූ ඔක්තෝබර් මස 11 වෙනි දින මහනුවර කම්මේරියේදී.

NOTICE is hereby given that on Friday, October 28, 1898, at 2 P.M., will be put up for re-sale at the Kandy Kacheeri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Central Province from November 1 to December 31, 1898, the original purchasers of which may have failed on or before that date to pay the instalments for the month of September, 1898.

The purchasers at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale. Further conditions will be read and explained on the day of sale.

Description of Rents.

Pupuressa road	Nalanda bridge
Madawala road	Kadawala road
Bowwagama bridge	Dambulla and Galewela road
Bambarakelle-Kodigaha road	Talatu-oya bridge and
Ramboda road	Gonawatta ferry
Kalude Ella-Perabahuenna	Aluwihara and Weragama road
Balakaduwa road	Kolongahamulla road.
Peradeniya bridge and	
Iriyagama road	
Katugastota bridge	

Kandy Kachechi,
October 11, 1898.

F. J. SMITH,
for Government Agent.

මෙහි පහත සඳහන්වන මධ්‍යම දිසාවේ කොටුපල් පාලම් රේන්දවලට, වර්ෂ 1898 ක්වූ සැප්තැම්බර් මාසෙට වාරගතයේ ගෙවිය යුතු මුදල් වර්ෂ 1898 ක්වූ ඔක්තෝබර් මස 28 වෙනි දිනද නොහොත් ඊට හේතෙන් ප්‍රථම ගැණුම්කාරයෝ විසින් ගෙවන්නට නොයෙදුනේනම්, නැවත විකිනීමෙන් වෙන්ට යෙදෙන්නාවූ ගම් අලාභයකට ඔවුන් වග කීමට යටත්කර, වර්ෂ 1898 ක්වූ නොවැම්බර් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ඒවායේ රේන්ද, ඉහතකී ඔක්තෝබර් මස 28 වෙනි දිනකදී පස්වරු 2ට මහනුවර කම්මේරියේදී නැවත විකුනන්නට යෙදෙන වග මෙයින් දැනුම් දෙමි.

නැවත විකිනීමේදී ඉල්ලාගන්නා අයවරයන් විසින් එසේ ඉල්ලාගන්නාලද ගණකෙන් දහයෙන් එකක් විකුණු දවසේදී මුදලෙන් බැඳ තබන්නට වනාය.

වැඩිදුර කොන්දේසි විකුණන දවසේදී කියවා හේරුම්කර දෙනුලැබේ.

විකිනීමට නිබන්ධ රේන්දනම් :

- පුපුරුයේ පාරේ රේන්දය.
මඩවල පාරේ රේන්දය.
බව්වාගම පාලම්.
බඹරකැල්ලේ කොහිගපාරේ රේන්දය.
රංඛඩ පාරේ රේන්දය.

සඳහා පෙරබහුනැත්තේ පාරේ රේන්දය.
බලකඩුවේ පාර.
පෙරදෙකියේ පාලම සහ ජරියගම පාරේ රේන්දය.
සවුනස්කොට පාලම.
කාලන්දේ පාලම.
කඩවල පාරේ රේන්දය.
දඹුල්ල සහ ගල්වෙල පාරේ රේන්දය.
කලාතුමයේ පාලම සහ ගෝනාවත්තේ කොටුපල.
දඹවිහාරේ සහ වේරගම පාරේ රේන්දය.
කොලොන්නගමුල පාරේ රේන්දය.

ඇඳ. ජේ. සමිත්,
ආණ්ඩුවේ ඒජන්තයාගේ වෙනුවට.
වස 1898 ස්ව ඔක්තෝබර් මස 11 වෙනි
දින මහනුවර කවිවේරියේදී.

NOTICE is hereby given that on Friday, October 21, 1898, the Government Agent for the Southern Province will put up for sale by public auction at 1 P.M. the under-mentioned Toll Rents of the Southern Province from January 1 to December 31, 1899.

The purchaser will be required to deposit at once one-tenth of the purchase amount in cash, and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of the properties tendered by him as security, and for examining and settling the security bond, and the fee charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security. Further information can be obtained on application to the Government Agent.

Galle District.

1. The road toll at Paradowewatta, between the turn to Buona Vista Hill and the 74½ milepost on the main road to Matara, together with the Morawak korale road toll.
2. The bridge toll at Bentota.
3. The ferry toll at Halpatota.
4. The road toll at the 47½ milepost at Welitara in lieu of the bridge toll at Balapitiya.
5. The bridge toll at Gintota.

Hambantota District.

6. The bridge toll at Walawe.
7. The road toll at Sinimodara, between 118th and 119th mileposts, with the branch road toll at Godakumbura on the road from Beliatta to Dikwella.

Matara District.

8. The bridge and minor road toll at Polwatta and the branch toll at Polkandan-ela.

Galle Kachcheri,
October 6, 1898.

E. B. ALEXANDER,
for Government Agent.

දැනු දිසාමේ මෙහි පහත සඳහන්වන පාලම් රේන්දය වස 1899 ස්ව ජනවාරි මස 1 වෙනි දින සටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වන දකුණු පළාතේ කොටුපල්වල රේන්දය වස 1898 ස්ව ඔක්තෝබර් මස 21 වෙනි සඳුරාදා දවල් එකට ගාල්ලේ කවිවේරියේදී විකුනන බව මෙයින් දැනුම් දෙනවා ඇත.

ගැනුම්කාරයා විසින් ඉල්ලාපු ගනනෙන් දහසෙන් කොටසකට වැටගෙන මුදල්ගනන සල්ලිවලින් වහාම ඇප තිබිත්ට ඕනෑවා පමනකුත්තොව එම ඉල්ලීම උතු

මානත්වගත්වේ විසින් භාරගන්නට යෙදුනිනම් ඔහුගේ ඉල්ලීම උතුමානත්වගත්වේ විසින් ඒත්තුගත් බව දැනුම්දුන් දින පවත් 30 දවසක් ඇතුලත දී එම ඉල්ලීම ගණනෙන් දෙකෙන් පංගුවකට වඩිනා ඇප ඒත්තුගත් මුදුමල්පුවලින් ගෝ තුනෙන් පංගුවකට වඩිනා ඇප මුදලෙන් ගෝ තිබා සම්පුර්ණකරන්නට ඕනෑ.

ඇප පිණිස තිබෙනලද මල්පු සේදිසි කිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උත්තාත්සේට ගෙවියයුතු වූ ගාස්තුවද, ඇප මල්පු සාදීමටද, ඒවා සෝදිසිකර සම්පුර්ණ කෙරීමට ආණ්ඩුවේ කලමනාකාර පෙරකඳුරු තැනගේ ගාස්තුවද, ඉඩම් තක්සේරුකෙරීමට සහ ඇප මල්පු රෙජිස්ටර්කෙරීමට ගෙවියයුතු වූ ගාස්තුවත් ඔහු විසින් ගෙවන්නට ඕනෑ.

ඇප වෙනුවෙන් තිබෙනලද ඉඩම්වල මල්පු ඒවා මීට ප්‍රථම ඇපේකට නොගොත් උකසකට යටත් නැති බවට ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්ත්‍රාර්තුාගෙන් සහතික පත්‍රක් ලබාගත යුතුයි. මෙම සහතික පත්‍රය ලබාගැනීමට ඕනෑකරන විදගම ඇපගබන අය විසින් දැරිය යුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තයාගේ නාත්සේගෙන් ඉල්ලීමකළ විට දැනගත්ට සුළු.

ගාස් දිස්ත්‍රික්ක.

1. බොහවිස්ට කන්දට හැරෙන වන්තියටත් මාත උට සහ මහපාරේ 74½ කනුවට අතරේ පරදුවවත්තේ පාරේ රේන්දයද සහ මොරවත්තෝලේට සහ පාරේ රේන්දයද.
2. බෙන්තර පාලම් රේන්දයද.
3. හල්පාතොට කොටුපල රේන්දයද.
4. බලවිටියේ රේන්දය වෙනුවට කොම්මර 47½ කනු සම්පයේ වැලිකර පාරේ රේන්දය.
5. ගින්නොට පාලම් රේන්දය.

හම්බන්තොට දිස්ත්‍රික්ක.

6. වලවේ පාලම් රේන්දය.
7. බෙලිඅත්තේ හිට දික්වැල්ලට සහ පාරේ ගොඩකුඹුරේ තිබෙන අතුරුපාරේ රේන්දය සමග 118, 119 කනු අතරේ තිබෙන සිතිවෝදර පාරේ රේන්දය.

මාතර දිස්ත්‍රික්ක.

8. පොල්වත්තේ පාලම් රේන්දය, අතුරුපාරේ රේන්දය සහ පොල්කඳන් ඇල්ලේ රේන්දයද.

ජ. බී. ඇලක්කැත්තර්,

ආණ්ඩුවේ ඒජන්තයාගේ වෙනුවට.

වස 1898 ස්ව ඔක්තෝබර් මස 6 වෙනි
දින ගාල්ලේ කවිවේරියේදී.

NOTICE is hereby given that the Government Agent, Galle, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from November 1 to December 31, 1898, on Thursday, October 27, 1898, at 1 P.M. :—

1. The road toll at Kahawa.
2. The road toll at Paradowewatta.
3. The minor toll on the Ambalangoda-Elpitiya road.
4. Road toll, Welitara.
5. Hirimbura-Baddegama.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before November 15, 1898.

Reason for Re-sale.

Non-payment of the instalment for September, 1898.

E. B. ALEXANDER,
Galle Kachcheri,
October 11, 1898.

වස 1898වේ නොවැම්බර් මස 1 වෙනි දින සිටත් දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වන රේන්ද පළමු ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට ඒජන්තයාගේ විසින් ඔක්තෝබර්

මස 27 වෙනි ගුරුදින දවල් සිකුනේ එකට ප්‍රසිද්ධ වෙන් දේපළේ දෙවනු විකුණනට යෙදෙනවා ඇත. එනම් :

1. කනගේ පාරේ රේන්දය.
2. පරපුරේ වත්තේ පාරේ රේන්දය.
3. අම්බලන්ගොඩ ඇල්පිටියේ අතුරුපාරේ රේන්දය.
4. වැලිතර රේන්දය.
5. සිප්පුරේ බද්දේගම. (කොගෙහි නිසා.)

ඉල්ලුම්කාරයින් විසින් රේන්දය ගත්ව දෙන මුදලෙන් දහයෙන් පංගුවක් රේන්දේට ඇප පිනිස අත්පිට ගෙවා ලබන නොවැම්බර් මස 15 වෙනිදායින් මෙහා ඕනෑ ඇප සම්පූර්ණකරන්ට ඕනෑය.

දෙවනු විකුණනට යෙදෙන කාරණය නම් 1898 වේ සැප්තැම්බර් මාසයට ගෙවන්ට ඕනෑ මුදල නොගෙවී නිසාය.

ජී. බී. ඇලැක්සැන්ඩර්,
ආණ්ඩුවේ ඒජන්තයා වෙනුවට.

වර්ෂ 1898 ක්‍රි.ව. ඔක්තෝබර් මස 11 වෙනි දින හාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that on Thursday, October 27, 1898, at 1 P.M., will be put up for re-sale at the Galle Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack Rents of the Southern Province, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of September, 1898.

The purchaser at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale and complete the necessary security without delay.

Galle District.

From November 1, 1898, to June 30, 1899.

1. Four Gravets, Galle, and Akmimana.
2. Wellaboda pattu, Gangaboda pattu, and Hini-dum pattu.
3. Bentota-Walallawiti korale.
4. Talpe pattu.

Hambantota District.

From November 1, 1898, to December 31, 1898.

5. Giruwa pattu west.

Matara District.

From November 1, 1898, to December 31, 1898.

6. Weligam and Morowak korales.
7. Four Gravets, Matara.
8. Kandaboda pattu and Makawita
9. Wellaboda pattu.
10. Gangaboda pattu.

Galle Kachcheri, E. B. ALEXANDER,
October 11, 1898. for Government Agent.

මෙහි පහත සඳහන් වන දකුණු පලාතේ අරක්කු රේන්දුවලින් මුල්ග කුමකාරයින් විසින් වර්ෂ 1898 ක්‍රි.ව. සැප්තැම්බර් මස 27 වෙනි දින දවල් එකට හාල්ලේ කවිචේරියේදී මුල්ග කුමකාරයින්ගේ අප්‍රසාදකයට දෙවනු විකුණනට යෙදෙනවා ඇත.

දෙවනු විකුණනට යෙදෙන කාරණය නම් 1898 වේ සැප්තැම්බර් මාසයට ගෙවන්ට ඕනෑ මුදල නොගෙවී නිසාය.

ආණ්ඩුවේ ඒජන්තයා වෙනුවට.

වර්ෂ 1898 ක්‍රි.ව. ඔක්තෝබර් මස 1 වෙනි දින පටන් 1899 ක්‍රි.ව. ජූනි මස 30 වෙනි දින දක්වා :

1. හාල්ලේ කවිචේරියේ සහ අක්මිමන.
2. වැල්ලඬුවත්තුව සහ ගහබඩුවත්තුව සහ සිනිදුමත්තුව.
3. බොත්තොට වලල්ලාපිටියේ සැරලේ.
4. කල්පේත්තුව.

හම්බන්තොට දිස්ත්‍රික්කය.

වර්ෂ 1898 ක්‍රි.ව. ඔක්තෝබර් මස 1 වෙනි දින පටන් වර්ෂ 1898 වේ සැප්තැම්බර් මස 31 වෙනි දින දක්වා :

5. බස්නාහිර ගිරුවාපත්තුවේ රේන්දය.

මාතර දිස්ත්‍රික්කය.

වර්ෂ 1898 වේ නොවැම්බර් මස 1 වෙනි දින පටන් වර්ෂ 1898 වේ සැප්තැම්බර් මස 31 වෙනි දින දක්වා :

6. වැලිගම්කෝරලේ සහ මොරවත්තකෝරලේ රේන්දය.
7. මාතර කඩවත්ත සහර.
8. කන්දබඩුවත්තුව සහ මාකාවිට.
9. වැල්ලඬුවත්තුව.
10. ගහබඩුවත්තුව.

ජී. බී. ඇලැක්සැන්ඩර්,
ආණ්ඩුවේ ඒජන්තයා වෙනුවට.

වර්ෂ 1898 ක්‍රි.ව. ඔක්තෝබර් මස 11 වෙනි දින හාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that the Assistant Government Agent, Matara, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from November 1 to December 31, 1898, on Thursday, October 27, 1898, at 1 P.M. :—

1. Bridge and minor road toll at Polwatta and branch toll at Polkandan-ela.
2. Bridge and road toll at Akuressa.
3. Road toll at Morawaka.
4. Road toll at Dondra.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before November 15, 1898.

Reason for Re-sale.

Non-payment of the instalments for September, 1898.

Galle Kachcheri, E. B. ALEXANDER,
October 12, 1898. for Government Agent.

වර්ෂ 1898 වේ නොවැම්බර් මස 1 වෙනි දින පටන් සැප්තැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන් වන රේන්ද පලමු ගැනුම්කාරයින්ගේ අප්‍රසාදකයට මාතර උපරිස්තකරණයාගේ විසින් 1898 වේ ඔක්තෝබර් මස 27 වෙනි දින එකට ප්‍රසිද්ධ වෙන්දේසියේ දෙවනු විකුණනට යෙදෙනවා ඇත.

1. පොල්වත්තේ පාලමේද, අතුරුපාරේ සහ පොල්කඳන් ඇල්ලේ රේන්දය.
2. අකුරුස්සේ පාලමේ සහ පාරේ රේන්දය.
3. මොරවත්ත පාරේ රේන්දය.
4. දෙවුන්දර පාරේ රේන්දය.

ඉල්ලුම්කාරයා රේන්දය ගත්ව යෙදෙන මුදලෙන් දහයෙන් පංගුවක් රේන්දේට ඇප පිනිස අත්පිට ගෙවා, ලබන නොවැම්බර් මස 15 වෙනිදායින් මෙහා ඕනෑ ඇප සම්පූර්ණකරන්ට ඕනෑය.

දෙවනු විකුණනට යෙදෙන කාරණය නම් 1898 වේ සැප්තැම්බර් මාසයට ගෙවන්ට ඕනෑ මුදල නොගෙවී නිසාය.

ජී. බී. ඇලැක්සැන්ඩර්,
ආණ්ඩුවේ ඒජන්තයා වෙනුවට.

වර්ෂ 1898 ක්‍රි.ව. ඔක්තෝබර් මස 12 වෙනි දින හාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that on Monday, October 31, 1898, at 1 P.M., will be put up for re-sale at the Kurunegala Kachcheri, at the risk of the original purchaser, the under-mentioned Toll Rent of the North-Western Province from November 1 to December 31, 1898, the original purchaser of which having failed to pay the instalment for the month of September, 1898.

The purchaser at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.
Further conditions will be read and explained on the day of sale.

Bridge.

1. Maguru-oya, at or near the bridge on the Kurunegala-Puttalam road.

Kurunegala Kachcheri,
October 11, 1898.

ÆLIAN A. KING,
Government Agent.

වෂ් 1898 නවු නොවැම්බර් මස 16 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා යන කාලේ ඇතුළත මෙහි පහත සඳහන්වෙන වැසි දියවෙ පාලම් රේන්දන මෙම මස 31 වෙනි සදුද පස්වරු එකට කුරු නැගල කවිවේරියේදී මුල් ගැනුම්කාරයාගේ අලාභයට ඔවුන් විසින් වෂ් 1898 නවු සැප්තැම්බර් මාසෙට කො

ටස් වසයෙන් ගෙවිසුතු මස් මුදල නොගෙවි බැවින් නැවත විකුනනට යෙදෙනබව මෙයින් දැනුම්දුන්නා ඇත.

විකිනීමේ දිනේදී නැවත විකිනීමේ ගැනුම්කාරයා විසින් ලේලනලද මුදලෙන් දහයෙන් කොටසක් කවි වේරියේ බැඳිසුතුය.

වැඩිදුර කොන්දේසි විකිනීමේ දිනේදී කියවා තේරුම් කර දෙනවා ඇත.

රේන්දනගැන විසාර කාරණ.

කුරුනැගල සිට පුත්තලමට යන පාරේ මගුරුමස් පාලම් ලග භෝ ඒ අසල පාලම් රේන්දනල.

ඒලියන් ඒ. කීඩ්,

ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ.

වෂ් 1898 නවු ඔක්තෝබර් මස 11 වෙනි දින කුරුනැගල කවිවේරියේදීය.

MISCELLANEOUS NOTICES.

WHEREAS it has been decided by the Governor, with the advice of the Executive Council, acting under section 27 of Ordinance No. 24 of 1889, to abolish the Village Tribunal of Udukinda, it is hereby notified that the abolition will take effect from October 1, 1898.

The jurisdiction hitherto exercised by the said Village Tribunal in ordinary criminal and civil cases will on and after October 1 be exercised by the Minor Courts of Badulla-Haldummulla.

Breaches of rules under the Village Tribunal Ordinance and Irrigation Ordinance and cattle trespass cases will be dealt with by the Village Committee.

Badulla Kachcheri,
September 29, 1898.

G. A. BAUMGARTNER,
Government Agent.

මෙයින්ද යැහැර ආණ්ඩුකාර උතුරුතත්වය නස් විසින් කාරක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රණය හා සම්මතය ඇතුළු වෂ් 1889 නවු අවුරුද්දේ නොවැම්බර් 24 දරන ආඥාපනතේ 27 වෙනි වගන්තියේ නියමකර තිබෙන අන්දමට උඩුකිඳු ගම්සභා උසාවිය නවත්වනට නියමකර තිබෙනසෙයින් වෂ් 1898 නවු ඔක්තෝබර් මස 1 වෙනි දින සිටත් එසේ නවත්වන බව මෙයින් දන්වමි. මෙම ගම්සභා උසාවියේදී මේ දක්වා එස දන්ව යෙදුන ක්‍රිමිනෙල් සහ සිවිල් නඩු ඔක්තෝබ්‍රේ මස 1 වෙනි දින පටන් බදුල්ලේ සහ ගල්දුම්මුල්ලේ සුරු උසාවිවල විසදනවා ඇත.

ගම්සභා ව්‍යවස්ථාද, ගොවිකම්භින්න සම්බන්ධ ව්‍යවස්ථාද කඩකෙරීම් සම්බන්ධ නඩුද, ගවපාර් සම්බන්ධ නඩුද ගම්සභා කොමිටිය විසින් මත්පසු විසදනවා ඇත.

ඒ. ඒ. බොම්හාර්ට්නර්,

උතුරු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත මහත.

වෂ් 1898 නවු සැප්තැම්බර් මස 29 වෙනි දින බදුල්ල කවිවේරියේදීය.

NOTICE is hereby given that a free license will be issued by me to any one to kill the rogue elephant which haunts the Suravanai jungle of Nallur-Punakari.

Jaffna Kachcheri,
October 4, 1898.

J. H. LEAK,
for Government Agent.

NOTICE is hereby given in terms of section 9 of Ordinance No. 7 of 1893, that rabies has broken out in the Mawata pattu of the Paranakuru korale, in the District of Kegalla.

BERTRAM HILL,
Assistant Government Agent.

Kegalla Kachcheri,
October 7, 1898.

WHEREAS cattle murrain has broken out in Magul Medagandahaye korale west, in Wannu hatpattu of the Kurunegala District, in the North-Western Province, it is hereby declared that the said Magul Medagandahaye korale west—bounded on the north and west by Demala hatpattu, south by Deduru-oya, and east by Magul Medagandahaye korale east and Magul Otota korale—is an infected area in terms of the 3rd clause of Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.

HARRY E. BEVEN,
for Government Agent.

Kurunegala Kachcheri,
October 11, 1898.

IT is hereby proclaimed that the wasams Bibilegama, Kompitiya, Niyangama, Masimbula, Galahitiya, and Madampe, in the Meda pattu of Atakalan korale, in the Province of Sabaragamuwa—bounded on the east by minor road from Bambaragastenna to Balawinna and on to Badanamure and Nahawinna, south by minor road from Nahawinna to Bara estate and the high road from the Bara estate to Madampe through Rakwana, west by Village Committee road from Madampe to Hatella through Panawala and Makandura, and on the north by the village boundary ridges along Makandura, Ammu-duwa, and Elamalpe to Yapaala-ara—are infected areas according to the 3rd clause of the Ordinance No. 9 of 1891.

This proclamation is to take effect from this date.

Ratnapura Kachcheri,
October 11, 1898.

GEORGE M. FOWLER,
Government Agent.